

Ceylon Government Gazette

Published by Authority.

No. 5,918—FRIDAY, APRIL 24, 1903.

PART I.—General: Minutes, Proclamations, Appointments,
and General Government Notifications.
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.
PART IV.—Marine and Mercantile.
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. Provincial Administration.

			PAGE				PAGE
Land Sales:—							
Western Province	1138	Land Acquisition Notices	1211
Central Province	1157	Land Resumption Notices	—
Northern Province	1164	Notices under Ordinance No. 1 of 1897	...	<i>Suppl. &</i>	1115
Southern Province	1167	Abstracts of Season Reports	1226
Eastern Province	1677	Notices under "The Forest Ordinance"	1229
North-Western Province	1193	Sales of Arrack, Opium, and Toll Rents	1230
North-Central Province	1197	Miscellaneous Provincial and District Notices:—			
Province of Uva	1206	Sales of Salt and Timber	—
Province of Sabaragamuwa	1209	Notifications of Close Season, Infected Areas, &c.	—
				Specifications under "The Irrigation Ordinance"	—

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Kiriwanegalgodedeniya and Galpottehenyaya, situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 1,206), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 21st day of February, 1903, order and declare that the said lands, as more fully described herein below, situate


in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lots 344 and 349 in preliminary plan No. 45, and in the annexed certified tracing therefrom, and containing in extent 154 acres 1 rood and 18 perches, are the property of the Crown.

Description of Lands referred to.

The following lots situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing :—

Lot.	Preliminary plan 45.			Extent.
	Name of Land.			
344	...	Kiriwanegalgodedeniya	...	0 3 25
349	...	Galpottehenyaya	...	153 1 33
				154 1 18

on sheets O₁₈₋₂₆¹⁵, O₁₉₋₂₇¹⁵, and O₂₋₁₀¹⁵, and bounded as follows : on the north by the Batukiteladola, Alupadagahahenepahaladeniya belonging to Crown; on the east by the Mahadeniyedola, Nayahenedeniya belonging to Crown, Mahadeniya claimed by Alupotage Mathe and others,



Scale of 16 Chains to an Inch

Situation : Kotapola village in Palle pattu of Morawak korale.

Lot.	Preliminary plan 45.			Extent. A. R. P.
	Name of Land.			
344	...	Kiriwanegalgoddeduwa	...	0 3 25
349	...	Galpottehenyaya, &c.	...	153 1 33
				154 1 18

Surveyor-General's Office,
Colombo, September 11, 1902.Sheets O₁₈₋₂₆¹⁵, O₁₉₋₂₇¹⁵, O₂₋₁₀¹⁵P. D. WARREN,
Assistant Surveyor-General.

Mahadeniyagawahena claimed by ditto, the Mahadeniyadola, the Tundola, the Bowitiyawiledola ; on the south by the village limit of Horagala ; on the west by the village limit of Horagala; the Ihalagalenedola, Dikhenyaya belonging to Crown.

February 21, 1903.

J. G. FRASER,
Special Officer.

Matara S.O. 798

**Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring
Lands to be Crown Property.**

In the matter of the lands commonly called or known as Angurumelehena, Kaluagahahena *alias* Panduregahahena, Kiriwana-atura, Ginneliyeowita, and Hetekmehena, situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 1,204), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 21st day of February, 1903, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lots 26, 46, 172, 299, and 300 in preliminary plan No. 45, and in the annexed certified tracings therefrom, and containing in extent 9 acres and 2 perches, are the property of the Crown.


Description of Lands referred to.

The following lots situated in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracings:—

I.

Lot.	Preliminary plan 45.			Extent. A. R. P.
	Name of Land.			
26	...	Angurumelehena	...	0 2 22

in sheet O₅₀₋₅₈¹⁰, and bounded as follows : on the north by the Migahahenedola ; on the east by



Scale of 8 Chains to an Inch

Situation : Kotapolavillage in Palle pattu of Morawak korale.

Lot	Preliminary plan 45.			Extent. A. R. P.
	Name of Land.			
26	...	Angurumalahena	...	0 2 22

NOTE.—T.P. 166,734, Ramundawaokanda, sold by Crown to R. Dinekhani.

Surveyor-General's Office,
Colombo, September 11, 1902.Sheet O₅₀₋₅₈¹⁰P. D. WARREN,
Assistant Surveyor-General.


Ramundawaokanda sold by Crown to R. Dinekhani (T.P. 166,734) ; on the south and west by the Nilwala-ganga.

II.

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent. A. R. P.
46 ...	Kaluagahahena <i>alias</i> Panduregahahena ...	2 1 26

in sheet O₅₀₋₅₈¹⁰, and bounded as follows : on the north by the main road from Akuressa to Deniyaya ; on the east by the Puwakpeladola ; on the south by Pahalakaluagahahenewatta claimed by Hakuruge



Scale of 8 Chains to an Inch.

Situation : Kotapola village in Palle pattu of Morawak korale.

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent. A. R. P.
46 ...	Kaluagahahena ...	2 1 26

Sheet O₅₀₋₅₈¹⁰

Surveyor-General's Office,
Colombo, September 11, 1902.

P. D. WARREN,
Assistant Surveyor-General.


Jantiya and others, the Gansabhawa road ; on the west by Ihalakaluagahahenawatta claimed by Hakuruge Jantiya and others.

III.

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent. A. R. P.
172 ...	Kiriwana-atura ...	2 1 21

in sheet O₃₋₁₁¹⁵, and bounded as follows : on the north by the footpath ; on the east by Wewahenyaya



Scale of 8 Chains to an Inch.

Situation : Kotapola village in Palle pattu of Morawak korale.

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent. A. R. P.
172 ...	Kiriwana-atura ...	2 1 21

Sheets O₃₋₁₁¹⁵ and O₂₋₁₀¹⁵

Surveyor-General's Office,
Colombo, September 11, 1902.

P. D. WARREN,
Assistant Surveyor-General.


claimed by Potumullege Andris and others ; on the south by Wewahenyaya claimed by Potumullege Andris and others ; on the west by Wewahenyaya claimed by Potumullege Andris and others.

IV.

Preliminary plan 45.

Lot.	Name of Land.			Extent.
				A. R. P.
299	...	Ginneliyeowita	...	0 1 13
300	...	Hetekmehena	...	3 1 0
				3 2 13

in sheet O₃¹⁵-11, and bounded as follows: on the north by Ginneliyeowitawattuyaya claimed by



Scale of 8 Chains to an Inch.

Situation: Kotapola village in Palle pattu of Morawak korale.

Preliminary plan 45.

Lot.	Name of Land.			Extent.
				A. R. P.
299	...	Ginneliyeowita...	...	0 1 13
300	...	Hetekmehena	3 1 0
				3 2 13

Surveyor-General's Office,
Colombo, September 11, 1902.

Sheet O₃¹⁵-11

P. D. WARREN,
Assistant Surveyor-General.

Wellappulige Siman and others; on the east by Indurakumburuyaya claimed by Rubasinge Wattuhami and others; on the south by Watawalakoratuwa claimed by Kadawatage Garuhami and others, the old abandoned road; on the west by the old abandoned road.

Galle, February 21, 1903.
Matara S.O. 799

J. G. FRASER,
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Kapuhemukulana, Hebbedoleatura and Ehelagahalandumillehena, &c., situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 1,201), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 21st day of February, 1903, order and declare that the said lands, as more fully described herein below, situate in the village

of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lots 249, 250, and 252 in preliminary plan No. 45, and in the annexed certified tracing therefrom, and containing in extent 633 acres and 25 perches, are the property of the Crown.

Description of Lands referred to.

The following lots situated in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—

Lot.	Preliminary plan 45.			Extent.		
	Name of Land.			A.	R.	P.
249	...	Kapuhemukalana	...	2	3	5
250	...	Hebbedoleatura	...	19	0	20
252	...	Ehelagahalandemillehena, &c.	...	611	1	0
				633	0	25

on sheets O₅₀¹⁰—58, O₅₁¹⁰—59, and O₂¹⁵—10, and bounded as follows: on the north by the Nilwala-ganga, the footpath, Okandewatta claimed by Ranamukage Matheshami, the Hebbedola, Polpelawatta claimed by Ranamukage Andris and others, the footpath, the Nilwala-ganga, Berawadola, Koulammukalana *alias* Naindawemukalana belonging to Crown, Migahawatta claimed by Hatarasinge Don David and others, the Kolamitiyadola, Dikhena belonging to Crown; on the east by Dikhena belonging to Crown, Horehena *alias* Dikhena belonging to Crown, the Berawadola, the Nagodakandedola, the footpath, Kebellagahawitawatta claimed by Talapelege Tadeshami and others, the footpath, Kebellegahawitawatta claimed by Talapelege Tadeshami and others, Kebellagahawatta sold by Crown to T. A. Tadeshami (T.P. 145,256), Ihalabatandurewattuyaya claimed by Wirakonge Babun Appuhami and others, the village limit of Beralapanatara, Tennehena claimed by Korawege Babunhami and others, Migahawatta claimed by Korawege Babunhami, Mugurumullewattuyaya claimed by Korawege Babunhami and others, Migahawatta claimed by Korawege Babunhami and others, Malibadayadeniya claimed by Korawege Babunhami and others, the Kiriwane-ganga; on the south by the footpath, Nekatdeniya claimed by Hettige Babehami and others, the footpath, Elapawawattuyaya *alias* Kiriwedolewattuyaya claimed by Korawege Punchi Baba and others, Harankahawehena sold by Crown to K. Dingiappu (T.P. 156,972), Harankahawehenewatta *alias* Elapawawattuyaya belonging to Crown, Gahalakoratuwa sold by Crown to K. Dingibaba and another (T.P. 174,217), Puwakdoladeniya *alias* Elapatawattuyaya belonging to Crown; on the west by the Dikdeniyedola, Ihalayakadagalpolekoratuwa claimed by Korawege Endiris, the Dikdeniyedola, Dikdeniyekumbura claimed by Korawege Punchi Baba and others, the Dikdeniyedola, Boraluwekandedeniya claimed by Korawege Dingi Baba, the stream, Boraluwekandewatta claimed by Talawettege Salaman and others, the Bogahadeniyedola, Bogahadeniyewatta claimed by Bamunuachchige Andiris and others, the Kalugedigahahenedola, Kalugedigahahenemukalana belonging to Crown, Bogahadeniyehenayaya belonging to Crown, the Pillativedolawatadeniyewatta claimed by Ratnayakaliyanage Don Davit Appuhami and others, the footpath, Watadeniyewatta claimed by Ratnayakaliyanage Don Davit Appuhami and others.


NOTE.—The following lots lying within the above boundaries are excluded from this order, and their aggregate acreage, viz., 43 acres 2 roods and 13 perches, is not included in the acreage of 633 acres and 25 perches given above:—

Lot.	Preliminary plan 45.			Extent.		
	Name of Land.			A.	R.	P.
253	...	Pallebata-andurewattuyaya	...	22	2	14
254	...	Palluwattedeniya	...	0	1	0
255	...	Pottuwilekumbura	...	0	0	38
256	...	Pallebatanduredivelkumbura	...	0	3	10
257	...	Pallebatanduredivelwatta	...	2	1	30
258	...	Pallebatanduredivelkumbura	...	5	0	35
259	...	Do.	...	1	1	22
260	...	Gullenehena	...	6	0	4
261	...	Udadeniya	...	0	3	31
262	...	Ihalapotagahadeniya	...	0	2	32
T.P. 145,269	...	Welakumbura	...	0	2	31
T.P. 146,479	...	Gedarawatta	...	2	1	6
				43	2	13

Galle, February 21, 1903.

J. G. FRASER,
Special Officer.

[For Tracing see page 1121.]



Scale of 16° C

Situation : Kotapola village in Palle pattu of Morawak korale

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
249	Kapuhemukalana	2	3	5
250	Kebbedoleatura	19	0	20
252	Ehelagahalandemillehena, &c.	611	1	0
		633	0	25

Lots excluded.

Preliminary plan 45.

253	Pallebata-andurewattuyaya	22	2	14
254	Palluwattedeniya	0	1	0
255	Pothuwilekumbura	0	0	38
256	Pallebatanduredivelkumbura	0	3	10
257	Pallebatanduredivelwatta	2	1	30
258	Pallebatanduredivelkumbura	5	0	35
259	Do.	1	1	22
260	Gullenehena	6	0	4
261	Udadeniya	0	3	31
262	Ihalapolgahadeniya	0	2	32
T.P. 145,269	Wilakumbura	0	2	31
T.P. 146,479	Gedarawatta	2	1	6
		43	2	13

NOTE.—T.P. 145,256, Kebellagahawatta sold by Crown to T. A. Tadehami.
 T.P. 156,972, Harankahawehena sold by Crown to K. Dingi Appu.
 T.P. 174,217, Gahalakoratuwehena sold by Crown to K. Dingi Baba and another.

Sheets O₅₀₋₅₈¹⁰, O₅₁₋₅₉¹⁰, and O₂₋₁₀¹⁵Surveyor-General's Office,
Colombo, September 11, 1902.

Matara S.O. 800

P. D. WARREN,
Assistant Surveyor-General.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Galwalagawahenyaya and Panganwedeniya-addarahena, situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 1,207), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 21st day of February, 1903, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lots 330 and 331 in preliminary plan No. 45, and in the annexed certified tracing therefrom, and containing in extent 24 acres 2 roods and 24 perches, are the property of the Crown.

Description of Lands referred to.


The following lots situated in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing :—

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
330	Galwalagawahenyaya	5	3	8
331	Panganwedeniya-addarahena	18	3	16
		24	2	24

on sheets O₂₋₁₀¹⁵ and O₃₋₁₁¹⁵, and bounded as follows : on the north by the minor road from Deniyaya to Beralapanatara ; on the east by the Kiriwane-ganga, Weweheniyaya claimed by Potumullege Andris

and others, Dolekandedeniya sold by Crown to K. Wattu (T.P. 166,712); on the south by the Dolekandedola *alias* Kiriwane-ganga, Pangarweldeniya claimed by Buliyaddehewage Silinduhami and others, the Kiriwane-ganga; on the west by Beliattekumbura claimed by Buliyaddehewage Kiri Appu



Scale of 8 Chains to an Inch.

Situation: Kotapola village in Palle pattu of Morawak korale.
Preliminary plan 45.

Lot.	Name of Land.	Extent. A. R. P.
330	Galwalagawahenyaya	5 3 8
331	Pangaweldeniya-addarahena	18 3 16
		<u>24 2 24</u>

Sheets O₂-15 and O₃-15

NOTE.—T.P. 166,712, Dolekandedeniya sold by Crown to K. Wattu.

Surveyor-General's Office,
Colombo, September 11, 1902.

P. D. WARREN,
Assistant Surveyor-General.

and others, Talagahawattuyaya claimed by Korawege Don Thomis and others, Hewandeniya claimed by Buliyaddehewage Edirihami and others, Talagahawattuyaya claimed by Korawege Don Thomis and others.

The 21st day of February, 1903.

Matara S.O. 801

J. G. FRASER,
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.


In the matter of the land commonly called or known as Hirannahakawattagawahenyaya situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 1,208), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser,

Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 21st day of February, 1903, order and declare that the said land, as more fully described herein below, situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lot 311 in preliminary plan No. 45, and in the annexed certified tracing therefrom, and containing in extent 8 acres and 33 perches, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Hirannahakawattagawahenyaya, situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 8 acres and 33 perches, shown as lot 311 in sheet O₁₋₉¹⁵ and in preliminary plan No. 45, and in the annexed certified tracing therefrom, and bounded as follows : on the north by the footpath, Pitadeniya-okanda sold by Crown to R. Jayanhami and others (T.P. 166,849), the footpath ; on the east by



Scale of 8 Chains to an Inch.

Situation : Kotapola village in Palle pattu of Morawak korale.

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
311	Hirannahakawattagawahena, &c.	8 0 33

Sheet O₁₋₉¹⁵

NOTE.—T.P. 166,849, Pitadeniyaokanda, sold by Crown to R. Jayanhami and another.

Surveyor-General's Office,
Colombo, September 11, 1902.

P. D. WARREN,
Assistant Surveyor-General.

Arambewattuyaya claimed by Witaranage Adirian and others, the Nilwala-ganga ; on the south by Malawigedeniyalangahena *alias* Urugamuwannewattuyaya claimed by Talawattege Endris and others ; on the west by the path from Deniyaya to Beralapanatara.

The 21st day of February, 1903.
Matara S.O. 802

J. G. FRASER,
Special Officer.

**Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring
Lands to be Crown Property.**

In the matter of the lands commonly called or known as Angurumelehenamukalana, Kudagalahena, Angurumelehena, and Angurumelehenamukalana, situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 1,198), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 14th day of February, 1903, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lots 17, 18, 19, and 20 in preliminary plan No. 45 and in sheet O₅₀₋₅₈¹⁰ and in the annexed certified tracing therefrom, and containing in extent 34 acres 3 roods and 21 perches, are the property of the Crown.


Description of Lands referred to.

The following lots, situated in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing:—

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
17	Angurumelehenamukalana ...	3	3	35
18	Kudagalahena ...	8	1	0
19	Angurumelehena ...	16	2	5
20	Angurumelehenamukalana ...	6	0	21
		34	3	21

in sheet O₅₀₋₅₈¹⁰, and bounded as follows: on the north by the main road from Akuressa to Deniyaya, Olukandewatta sold by Crown to S. Bala Appu (T.P. 158,972); on the east by the water-course, the Kudagalahenadola, Kanatheriyanewatta claimed by Constable Arachchi and others; on the



Scale of 8 Chains to an Inch.

Situation : Kotapola village in Palle pattu of Morawak korale.

Preliminary plan 45.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
17	Angurumelahenamukalana ...	3	3	35
18	Kudagalahena ...	8	1	0
19	Angurumelahena ...	16	2	5
20	Angurumelahenamukalana ...	6	0	21
		<u>34</u>	<u>3</u>	<u>21</u>

NOTE.—T.P. 158,972, Olukandawatta sold by Crown to S. Balappu.

Sheet O₅₀¹⁰—58

Surveyor-General's Office,
Colombo, September 11, 1902.

P. D. WARREN,
Assistant Surveyor-General.

south by Puranegedarawatta claimed by Ranamukage Babehami and others; on the west by the footpath, Angurumelahena belonging to Crown, the Migahahenedola.

The 14th day of February, 1903.

Matara S.O. 803

J. G. FRASER,
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring
Land to be Crown Property.

In the matter of the land commonly called or known as Batebedda, situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 1,194), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 14th day of February, 1903, order and declare that the said land, as more fully described herein below, situate in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lot 105 in preliminary plan No. 45, and in sheets O₄₉¹⁰—57 and O₅₀¹⁰—58, and in the annexed certified tracing therefrom, and containing in extent 42 acres 2 roods and 27 perches, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Batebedda, situated in the village of Kotapola in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 42 acres 2 roods and 27 perches, shown as lot 105 in sheets O₄₉¹⁰—57 and O₅₀¹⁰—58 and preliminary plan No. 45, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Luhaldola, Punchiheendeniya sold by Crown to V. Dantuhamy (T.P. 155,802), Hirideniya claimed by Vitaranage Dantuhamy, Luhaldola; on the east by the Nilwala-ganga; on the south by Kerankokudeniya belonging to Crown, Lokuralagedeniya-gawahena belonging to Crown, the stream, the Tundola; on the west by the main road from Akuressa to Deniyaya.


NOTE.—The following lot lying within the above boundaries is excluded from this order, and its extent of 1 acre 2 roods and 10 perches is not included in the acreage of 42 acres 2 roods and 27 perches given above:—

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
T.P. 155,805	Mahahindeniya	1	2	10

The 14th day of February 14, 1903.

J. G. FRASER,
Special Officer.

[For Tracing see page 1127.]



Scale of 8 Chains to an Inch.

Situation : Kotapola village in Palle pattu of Morawak korale.

Lot.	Preliminary plan 45.		Extent.
	Name of Land.		A. R. P.
105	Battabedde	...	42 2 27
	<i>Lot excluded.</i>		
T. P. 155,805	Mahahindeniya	...	1 2 10
	Sheets O ₄₉₋₅₇ and O ₅₀₋₅₈		

NOTE.—T. P. 155,802, Punchihindeniya sold by the Crown to V. Dantuhami.

Surveyor-General's Office,
Colombo, September 11, 1902.

P. D. WARREN,
Assistant Surveyor-General.

Matara S.O. 804

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Kekanadurakele *alias* Arachchigewatta, Kekanadurakele *alias* Millillahena and Kekanadurakele, situate in the village of Kekanadura in the Wellaboda pattuwa of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 235), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 11th day of February, 1903, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Kekanadura in the Wellaboda pattu of the Matara District, in the Southern Province, and shown as lots 7,608½ and 7,613¾ in preliminary plan No. 3,296 and as portion of lot 6,444 in

preliminary plan No. 760, and in the annexed certified tracing therefrom, and containing in extent 5 acres and 24 perches, are the property of the Crown.


Description of Lands referred to.

I.

The land commonly called or known as Kekanadurakele *alias* Arachchigewatta, situate in the village of Kekanadura in the Wellaboda pattuwa of the Matara District, in the Southern Province, shown as lot 7,608½ in preliminary plan No. 3,296, containing in extent 1 acre 2 roods and 11 perches, and bounded as follows: on the north and east by the Kekanadura channel; on the south by Senarat Arachchige Gedarawatta belonging to Vidanage Carolis Appu (lots 760/6,444a and 3,296/7,608½a); on the west by the Kekanadura channel and Kekanadurakele *alias* Puwakgahahena *alias* Ketakalagahawatta (lot 3,296/7,608½) belonging to Crown.

II.

The land commonly called or known as Kekanadurakele *alias* Millillahena, situate in the village of Kekanadura in the Wellaboda pattuwa of the Matara District, in the Southern Province, shown as a portion of lot 6,444 in preliminary plan No. 760, containing in extent 2 acres, and bounded as follows:



Situation: Kekanadure village in Wellaboda pattu.

Lot.	Preliminary plan 3,296.	Name of Land.	Extent.
			A. R. P.
7608½	...	Puwakgahahena, Ketakalagahawatta	10 0 18
7613½	...	Kekanadurekele	1 0 12
Portion of 6444	...	Millillahena	2 0 0
7608½	...	Arachchigewatta	1 2 11
7613½	...	Hederegewatta	2 0 12

Surveyor-General's Office,
Colombo, December 13, 1902.

P. D. WARREN,
for Surveyor-General.

on the north and east by the reservation of the Kekanadura channel; on the south by Senarat Arachchige Gedarawatta 760/6,444a belonging to Vidanage Carolis Appu; on the west by the Kekanadura channel.

III.

The land commonly called or known as Kekandurakele, situate in the village of Kekandura in the Wellaboda pattuwa of the Matara District, in the Southern Province, shown as lot 7,613 $\frac{3}{4}$ in preliminary plan No. 3,296, containing in extent 1 acre and 12 perches, and bounded as follows: on the north by Kekandura tank; on the east by Kekandura tank and its bund; on the south by Kekandurakele *alias* Puwakgahahena *alias* Ketakalagahahena belonging to Crown (lot 3,296/7,608 $\frac{1}{4}$); on the west by Kekandurakele *alias* Hederegewatta (lot 3,296/7,613 $\frac{1}{2}$) belonging to Crown.

February 11, 1903.
Matara S.O. 805

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Kekandurakele *alias* Puwakgahahena *alias* Ketakalagawahatta, situate in the village of Kekandura in the Wellaboda pattu of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 12th day of August, One thousand Eight hundred and Ninety-eight, that if no claim to the land commonly called or known as Kekandurakele *alias* Puwakgahahena *alias* Ketakalagawahatta, situate in the village of Kekandura in the Wellaboda pattu of the Matara District, in the Southern Province, containing in extent 10 acres and 18 perches, and shown as lot 7,608 $\frac{1}{4}$ in preliminary plan No. 3,296, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 235):

And whereas Vidanage Don Pediris of Kekandura made claim thereto; and whereas the said claimant has withdrawn his claim to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 11th day of February, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.


Description of the Land referred to.

The land commonly called or known as Kekandurakele *alias* Puwakgahahena *alias* Ketakalagawahatta, situate in the village of Kekandura in the Wellaboda pattu of the Matara District, in the Southern Province, containing in extent 10 acres and 18 perches, shown as lot 7,608 $\frac{1}{4}$ in preliminary plan No. 3,296, and bounded as follows: on the north by Kekandurakele belonging to Crown (lots 7,608, 7,613 $\frac{1}{2}$ and 7,613 $\frac{3}{4}$), the bund of the Kekandura tank; on the east by the Kekandura channel and Kekandurakele *alias* Arachchiwatta (lot 7,608 $\frac{1}{2}$) belonging to Crown; on the south by the channel, Boghamulanewatta (7,612) belonging to Crown, the channel; on the west by Keretotawatta belonging to W. D. Andiris (T.P. 118,514), and Pitakoratuwa belonging to G. David (P.P. 3,296, P 288).

February 11, 1903.

J. G. FRASER,
Special Officer.

[For Tracing see page 1130.]



Situation : Kekandure village in Wellaboda pattu.
Preliminary plan 3,296.

Lot.	Name of Land.	Extent. A. R. P.
7608 1/2	Puwakgahahena, Ketakalagahawatta ...	10 0 18
7613 1/2	Kekandurekele ...	1 0 12
Portion of 6444	Preliminary plan 760. Millillahena ...	2 0 0
7608 1/2	Preliminary plan 3,296. Arachchigewatta ...	1 2 11
7613 1/2	Hederegewatta ...	2 0 12

Surveyor-General's Office,
Colombo December 13, 1902.

Matara S.O. 806

P. D. WARREN,
for Surveyor-General.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Land to be Crown Property.


In the matter of the land commonly called or known as Kekanadurakele *alias* Hederegewatta, situate in the village of Kekanadura in the Wellaboda pattu of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 12th day of August, One thousand Eight hundred and Ninety-eight, that if no claim to the land commonly called or known as Kekanadurakele *alias* Hederegewatta, situate in the village of Kekanadura in the Wellaboda pattu of the Matara District, in the Southern Province, containing in extent 2 acres and 12 perches, and shown as lot 7,613 1/2 in preliminary plan No. 3,296, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 235) :

And whereas Vidanage Carolis Appu of Kekanadura made claim thereto; and whereas the said claimant has withdrawn his claim to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 11th day of February, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Kekanadurakele *alias* Hederegewatta, situate in the village of Kekanadura in the Wellaboda pattu of the Matara District, in the Southern Province, con-



Situation : Kekanadure village in Wellaboda pattu.

Preliminary plan 3,296.

Lot.	Name of Land.	Extent. A. R. P.
7608½	Puwakgabahena Ketakalagahawatta	10 0 18
7613½	Kekanadurekele	1 0 12
Preliminary plan 760.		
Portion of 6444	Millillabena	2 0 0
Preliminary plan 3,296.		
7608½	Arachchigewatta	1 2 11
7613½	Hederegewatta	2 0 12

Surveyor-General's Office,
Colombo, December 13, 1902.

P. D. WARREN,
Assistant Surveyor-General.

taining in extent 2 acres and 12 perches, and shown as lot 7.613½ in preliminary plan No. 3,296 and in the annexed certified tracing therefrom, and bounded as follows : on the north by Kekanadurakele

belonging to Crown ($\frac{3,296}{7,613}$); on the east by Kekanadura tank and Kekanadurakele belonging to Crown ($\frac{3,296}{7,613\frac{3}{4}}$); on the south by Kekanadurakele *alias* Puwakgahahena *alias* Ketakalagahahena belonging to Crown ($\frac{3,296}{7,608\frac{1}{4}}$); on the west by Kekanadurakele belonging to Crown ($\frac{3,296}{7,613\frac{1}{2}a}$).

February 11, 1903.

Matara S.O. 807

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring Land to be Crown Property.

In the matter of the land commonly called or known as Komehena, situate in the village of Bedigama in the Giruwa pattuwa west of the Hambantota District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 23rd day of February, One thousand and Nine hundred, that if no claim to the land commonly called or known as Komehena, situate in the village of Bedigama in the Giruwa pattuwa west of the Hambantota District, in the Southern Province, containing in extent 9 acres 3 roods and 5 perches, and shown as lot T 473 in preliminary plan No. 4,220, and in the annexed certified tracing therefrom, was made to the Assistant Government Agent of Hambantota within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 412):

And whereas Jayawickrama Arachchige Jotihami and Wickramasuriya Arachchige Don Andris made claim thereto; and whereas the said claimants have withdrawn their claim to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 24th day of February, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.


Description of the Land referred to.

The land commonly called or known as Komehena, situate in the village of Bedigama in the Giruwa pattuwa west of the Hambantota District, in the Southern Province, containing in extent 9 acres 3 roods and 5 perches, and shown as lot T 473 in preliminary plan No. 4,220, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Komehena belonging to Crown; on the east by Komehena ($\frac{5,972}{15,126}$) belonging to Jayawickrama Arachchige Jotihami and Wickramasuriya Arachchige Don Andris, Kapugawewa ($\frac{4,220}{10,959}$) belonging to Crown; on the south by Mayilagahahena belonging to Crown and claimed by J. Jotihami; on the west by Komehena belonging to Crown, Mayilagahawatta sold by Crown to A. Don Andris and another (T.P. 178,745). Komehena belonging to Crown, Komehenawatta sold by Crown to W. A. Don Andris (T.P. 173,182).

The 24th day of February, 1903.

J. G. FRASER,
Special Officer.

[For Tracing see page 1133.]



Situation : Bedigama village in Giruwa pattu west.

Lot.	Name of Land.	Extent.
A. R. P.		
T 473	Komehena	9 3 5

Surveyor-General's Office,
Colombo, February 17, 1903.

P. D. WARREN,
for Surveyor-General.

Hambantota, S.O. 30

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Komehena, situate in the village of Bedigama in the Giruwa pattuwa west of the Hambantota District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 23rd day of February, One thousand and Nine hundred, that if no claim to the land commonly called or known as Komehena, situate in the village of Bedigama in the Giruwa pattuwa west of the Hambantota District, in the Southern Province, containing in extent 3 acres 1 rood and 10 perches, and shown as lot 15,126 in preliminary plan No. 5,972, and in the annexed certified tracing therefrom, was made to the Assistant Government Agent of Hambantota within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 412) :

And whereas Jayawickrama Arachchige Jotihami and Wickramasuriya Arachchige Don Andris made claim thereto, and the Assistant Government Agent of Hambantota made due inquiry

into such claim ; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Komehena, situate in the village of Bedigama in the Giruwa pattuwa west of the Hambantota District, in the Southern Province, containing in extent 3 acres 1 rood and 10 perches, and shown as lot 15,126 in preliminary plan No. 5,972 and in the annexed certified tracing therefrom, and bounded as follows : on the north by Komehena belonging



Situation : Bedigama village of Giruwa pattu west.

Lot.	Name of Land.	Extent.
A. R. P.		
15,126	Komehena	3 1 10

Surveyor-General's Office,
Colombo, February 17, 1903.

P. D. WARREN,
for Surveyor-General.

to Crown ; on the east by Welangahawatta (4,220 R473) claimed by S. Jarnis Appu, Welangahawatta claimed by ditto ; on the south by Wewagawawatta sold by Crown to J. A. Juan Appu (T.P. 173,181), Kapugewewa (4,220 10,959) belonging to Crown ; on the west by Komehena (4,220 T473) claimed by Jayawickrama Arachchige Jotihami and another.

The 24th day of February, 1903.

J. G. FRASER,
Special Officer.

Hambantota S.O. 31

Proceedings under "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," relating to Claims to Forest, Chena, Waste, and Unoccupied Lands.


In the matter of the land commonly called or known as Dunugekele, situate in the village of Ellewela in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly declared and notified on the 26th day of September, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Dunugekele, situate in the village of Elewella in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 6 acres 3 roods and 16 perches, and shown as lot 8 in preliminary plan No. 15, was made to the Special Officer

appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in the said notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,145) :

And whereas one Ambagahawelagedara Siribadde of Ellewela made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; and whereas I and the said claimant have come to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinances :

It is hereby ordered, in pursuance of the agreement afore-mentioned, that the said Ambagahawelagedara Siribadde do pay to the Government Agent at Badulla a sum of Eighty-seven Rupees and Fifty Cents (Rs. 87.50), being purchase amount and survey fees, within two months from the 11th day of February, One thousand Nine hundred and Three, and thereupon the claimant shall be declared to be the purchaser of the said land commonly called or known as Dunugekele, situate in the village of Ellewela in the Dehiwinipalata korale in the Udukinda division of the Province of Uva, containing in extent 6 acres 3 roods and 16 perches, shown as lot 8 in sheets M₁₉¹², 20, 27, 28 and M₁₇¹², 18, 25, 26 and in preliminary plan 15, and in the annexed certified tracing therefrom, and bounded as



Situation : Ellewela village in Udukinda division of Dehiwinipalata korale.

Preliminary plan 15.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
8	Dunugekele	6 3 16
	Sheets M ₁₉ ¹² , 20, 27, 28 and M ₁₇ ¹² , 18, 25, 26	

Surveyor-General's Office,
Colombo, August 8, 1902.

P. D. WARREN,
Assistant Surveyor-General.

follows : on the north, east, and south by Habaktennepatana, belonging to Crown ; on the west by the water-course.

It is further ordered that in default of such payment as aforesaid the above land shall be declared to be the property of the Crown.

The 14th day of February, 1903.
Uva S.O. 28

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
 declaring the Land to be Crown Property.


In the matter of the land commonly called or known as Gamagedarahena, situate in the village of Katugaha in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 15th day of August, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Gamagedarahena, situate in the village of Katugaha in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 2 acres, and shown as lot 24a in sheet M_{19, 20, 27, 28}¹² and in preliminary plan 32, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,067) :

And whereas (1) Gamagedara Nawaratna Mudiyansele Kiri Banda Gamarala, (2) Gamagedara Ukkumenika, (3) Gamagedara Hudumenika, and (4) Gamagedara Appuhami, made claim thereto ; and whereas the said claimants have withdrawn their claim to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 18th day of February, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Gamagedarahena, situated in the village of Katugaha in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 2 acres, shown as lot 24a in sheet M_{19, 20, 27, 28}¹² and in preliminary plan 32, and in the annexed



Scale of 8 Chains to an Inch.

Situation : Katugaha village in Udukinda division of Dehiwinipalata korale.

Preliminary plan 32.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
24a	Gamagedarahena	2	0	0

Sheet M_{19, 20, 27, 28}¹².

Surveyor-General's Office,
 Colombo, February 13, 1903.

P. D. WARREN,
 Assistant Surveyor-General.

certified tracing therefrom, and bounded as follows : on the north by Gamagedarawatta claimed by Kiri Banda Gamarala and others, on the east by Usgodapatana belonging to Crown, on the south by the Lewwekandura, on the west by Gamagedarahena *alias* Medahinnewatta claimed by Kiri Banda Gamarala and others.

The 18th day of February, 1903.

J. G. FRASER,
 Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Gamagedarahena *alias* Medahinnewatta, situate in the village of Katugaha in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 15th day of August, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Gamagedarahena, situate in the village of Katugaha in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 7 acres and 10 perches, and shown as lot 24 in sheet M_{19, 20, 27, 28}¹² and in preliminary plan No. 32, as described in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinance within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,067):

And whereas (1) Gamagedara Nawaratna Mudiyanseleage Kiri Banda Gamarala, (2) Gamagedara Ukkumenika, (3) Gamagedara Hudumenika, and (4) Gamagedara Appuhami made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; I, do hereby admit the claim of the said claimants to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Gamagedarahena *alias* Medahinnewatta, situated in the village of Katugaha in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 7 acres and 10 perches, shown as lot 24 in sheet M_{19, 20, 27, 28}¹² and in preliminary plan No. 32, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by



Situation: Katugaha village in Udukinda division of Dehiwinipalata korale.
Preliminary plan 32.

Lot.	Name of Land.	Extent A. R. P.
24	Medahinnewatta	7 0 10

Surveyor-General's Office,
Colombo, February 13, 1903.

Sheet M_{19, 20, 27, 28}¹²

P. D. WARREN,
Assistant Surveyor-General.

Medahinnewatta claimed by M. B. Katugaha and T. B. Katugaha; on the east by Usgodapatans belonging to Crown, Gamagedarawatta claimed by Gamagedara Kiri Banda Gamarala and others, Gamagedarahena belonging to Crown; on the south by the Lewwekandura; on the west by Gamagedarawatta claimed by Bulatgahagedara Siyatu and others, Arawekumbura claimed by Gamagedara Kiri Menika and others, Medahinnewatta claimed by Gamagedara Kiri Menika and M. B. Katugaha.

The 18th day of February, 1903.
Uva S.O. 30

FRASER,
Special Officer.

Lot.	Village.	Name of Land.	Description.	Extent.			Upset Price per acre. Rs.
				A.	R.	P.	
12869	Makalandawa	Panugalagoda <i>alias</i> Kandanmerakumbura-godella	Cleared land	0	2	0	20
12870	Do.	do.	Village (path reservation)	0	0	7	—
12871	Do.	do.	Cleared land	0	2	8	20
12872	Do.	do.	do.	0	0	20	20
12873	Do.	Usowitagodella	do.	0	3	35	20
12874	Makalandawa	Claimant—Kulapputantirige Allis Appu and others. Usowitagodella	Paddy field	0	0	2	20
12875	Makalandawa	Claimant—Kulapputantirige Isan Appu and another. Usowitagodella	Paddy field	0	0	3	20
12876	Makalandawa	Claimant—Crown. Usowitagodella	Cleared land	0	0	6	20
12877	Do.	do.	do.	0	0	34	20
12878	Do.	Usowitapitakattiyadeniya	Deniya	0	2	20	10
12879	Makalandawa	Claimants—Kulapputantirige Allis Appu and others. Usowitapitakattiyadeniya	Paddy field	0	0	18	20
12896	Makalandawa	Preliminary plan 11,602. Claimants—Crown and Beliketiyage Aurappu and others. Indigahawattapitakattiya <i>alias</i> Beligahawattapitakattiya	Jungle	0	3	2	—
12897	Do.	do.	Owita	0	1	2	—
12898	Makalandawa	Claimant—Crown. Muladirikumburagodella	Low jungle	0	3	20	10
12899	Do.	do.	Village path (reservation)	0	0	6	—
12900	Makalandawa	Claimants—Crown and Pitigalage Cornelis. Muladirikumburagodella <i>alias</i> Olagodawattapitakattiya	Owita	0	0	32	10
12901	Makalandawa	Claimants—Crown and Pitigalage Cornelis and another. Muladirikumburagodella <i>alias</i> Olagodawattapitakattiya	Planted land	0	0	20	20
12902	Makalandawa	Claimants—Crown and Pitigalage Sardiell. Muladirikumburagodella <i>alias</i> Olagodawattapitakattiya	Planted land	0	1	0	20
12903	Makalandawa	Claimant—Crown. Muladirikumburagodella <i>alias</i> Olagodawattapitakattiya	Low jungle	0	0	20	10
12904	Do.	Ilukhena	do.	2	0	10	10
12905	Do.	do.	Reserved for foot-path	0	0	6	—
12953	Makalandawa	Preliminary plan 11,614. Claimant—Crown. Kalugalahena	Low jungle	1	0	21	10
12954	Do.	do.	do.	0	2	12	10
12955	Do.	do.	Path reservation	0	0	2	—

Situated in the Walallawiti pattu of the Pasdun korale west.

Lot 12,896 contains plumbago, and is for sale at Rs. 20 an acre without mining rights, or at Rs. 250 with mining rights. Lot 12,897 contains plumbago, and is for sale at Rs. 10 an acre without mining rights, or at Rs. 250 with mining rights.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,514, W. P.

වෂි 1903 ක්වු අප්‍රේල් මස 7 වෙනි දින කොළඹ මහසෙනෙවුන්ගේ උත්තරානුමාදානායකයන්ගේ කන්තෝරුවේදී.

කළුතර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපරිපතිවරයාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් පහකට කිසිදු වර්ගයේ ප්‍රකාරයට වෂි 1903 ක්වු මැයි මස 22 වෙනි දිනට සිකුරුදා දවල් 12ට කළුතර කවචේරියේදී වෙන්දේසිකර විකුණනට තෙදෙනවා ඇත.

සිකිංම 11,519. ගම—මාකලන්දාව.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිවක.	අන්දම.	පවත්නා මහ. ගණන.			
				අ. රු. ප.	ඊ.		
12535	පුණේකුඹුර නොකොන් උස්බිච්චොයොඩැල්ල	රජසන්තක සහ කේ. අල්ලීස් අල්ලු සහ කවන් අග	කුඹුර	0	0	8	10
12536	එම	එම	එම	0	0	4	10
12537	උස්බිච්චොයොඩැල්ල	රජසන්තක	කැලප	2	3	26	20

නං.	ඉඩමේ නම.	අයිතියකට නිකුත් කළ සිතියම 11,595.	අන්දම.	පවත්ගත්.	
				මහත. අ. රු. ප.	ගණක ර.
2860	පනුගලගොඩාලේ නොහොත් ජිවිතගමයේ නෙපිටකපිටිය	රාජසත්තක	මුඩුබිම	1	0 17 20
2861	පිටිආරගොඩාලේ නොහොත් පනුගලගමගේ ගොඩාලේ	එම	එම	3	0 30 20
2862	එම	එම	දෙහිය	0	0 22 10
2863	එම	එම	ගමේ පාර, ගහනම්	0	0 3 —
2864	උස්බිච්චිගොඩාලේ	එම සහ කුලපුතන්ත්‍රියේ ගෙරන්අප්පු	වැවිලි ඉඩම	0	3 3 30
2865	එම	එම	එම	0	0 8 30
2866	එම	රාජසත්තක	මුඩුබිම	1	3 34 20
2867	එම	එම	එම	0	0 27 20
2868	එම	එම	ගමේ පාරෙන් කොටසක්, ගහනම්	0	0 14 —
12869	පනුගලගොඩ නොහොත් කදන්මෙරකුඹුර ගොඩාලේ	එම	මුඩුබිම	0	2 0 20
12870	එම	එම	ගමේ පාර, ගහනම්	0	0 7 —
12871	එම	එම	මුඩුබිම	0	2 8 20
12872	එම	එම	එම	0	0 20 20
12873	උස්බිච්චිගොඩාලේ	එම	එම	0	3 35 20
12874	එම	කුලපුතන්ත්‍රියේ අල්ලියඅප්පු සහ තවත් අය	කුඹුර	0	0 2 20
12875	එම	කුලපුතන්ත්‍රියේ ඉසන්අප්පු සහ තවත්	එම	0	0 3 20
12876	එම	රාජසත්තක	මුඩුබිම	0	0 6 20
12877	එම	එම	එම	0	0 34 20
12878	උස්බිච්චිපිටකපිටියේ දෙහිය	එම	දෙහිය	0	2 20 10
12879	එම	කුලපුතන්ත්‍රියේ අල්ලියඅප්පු සහ තවත්	කුඹුර	0	0 18 20
		සිතියම 1,1602.			
12896	ඉදිගහවත්තෙපිටකපිටිය නොහොත් බෙලිගහ වත්තෙ පිටකපිටිය	රාජසත්තක සහ බෙලිකැපියගේ අවිරප්පු සහ තවත්	කැලය බිච්චි	0	3 2 —
12897	එම	එම	එම	0	1 2 —
12898	මුලදිවිකුඹුරගොඩාලේ	රාජසත්තක	පුත්ච්චි කැලය	0	3 20 10
12899	එම	එම	ගමේ පාර, ගහනම්	0	0 6 —
12900	එම නොහොත් බලගොඩ වත්තෙ පිටකපිටිය	එම සහ පිටතලයේ තොර්ණේලිය	බිච්චි	0	0 32 10
12901	එම	එම සහ තවත්	වැවිලි ඉඩම	0	0 20 20
12902	එම	රාජසත්තක සහ පිටතලගේ සර්දිකල්	එම	0	1 0 20
12903	එම	රාජසත්තක	පුත්ච්චි කැලය	0	0 20 10
12904	ඉඵක්කේන	එම	එම	2	0 10 10
12905	එම	එම	පාර, ගහනම්	0	0 6 —
		සිතියම 11,614.			
12953	කඵගලගේන	රාජසත්තක	පුත්ච්චි කැලය	1	0 21 10
12954	එම	එම	එම	0	2 12 10
12955	එම	එම	පාර, ගහනම්	0	0 2 —

පිහිටා තිබෙන්නේ බස්නාහිර පස්දම්කෝරලේ වලල්ල පිටපත්තුවේ.

12896 හහ බිම්කපිටියේ මිනිරන් තිබේ. එහි මිනිරන් ගොඩදැමීමේ බලයක් සමග අක්කරයක් රු. 250 හැකිව රු. 20 විකුනනු ලැබේ.

12897 හහ කපිටියේ මිනිරන් තිබේ. මිනිරන් ගොඩදැමීමේ බලයක් සමග අක්කරයක් රු. 250 හැකිව රු. 10 විකුනනු ලැබේ.

පළමු ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේචර්පනරාජ්‍යයේ නායකයෙකු, විකිනීමේ කොන්දේසි ගැන සඵල දී සිටින්නේ උපදේශකයන්ගේ දැනගත හැකිවේ.

ගරුකර උතුමානවලයේ ආඥා ලෙස,
එවරුහි ඉම් කරන්,
මහසෙනෙවරිය.

No. 1,515, W. P.

Colonial Secretary's Office,
Colombo, April 7, 1903.

ON Monday, May 25, 1903, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up to auction, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre.	
				A.	R.	P.	Rs.	c.
Preliminary plan 10,658. Village—Molkawa.								
P 749	Mahaalamodarawatta	Kottagodamahavidanalage-Deranis Perera and another	Jungle	0	1	8	150	0
Q 749	Do.	do.	Scrub	0	2	0	60	0
Preliminary plan 11,495. Village—Nahalla.								
12409	Lendarakumburegodella	Crown	Chena	1	0	0	12	50
12410	Lendarakumburegodellawatta	Crown and Vitanage Appu Sanno	Planted do.	0	1	23	20	0
12411	Do.	do.	do.	0	0	15	30	0
Preliminary plan 11,545. Village—Mahagama.								
12606	Walahedimulledeniya	Crown	Deniya	0	1	22	—	—
12607	Walahedimullewatta	Crown and Nammunihewage Odris Fernando	Vegetable garden	0	0	6	—	—
12608	Walahedimullekumbura	Crown	Field	0	1	0	—	—
12609	Walahedimullewatta	Crown and Nammunihewage Odris Fernando	Open land	0	0	2	—	—
12610	Walahedimullekele	Crown	Jungle and scrub	13	1	16	—	—
12611	Do.	do.	Reserved for road	0	0	14	—	—
12612	Walahedimullakumbura	do.	Field	0	2	20	—	—
Situated in the Gangaboda pattu of the Pasdun korale east.								
Preliminary plan 11,580. Village—Pelawatta.								
12763	Kadirandolakumbura	Crown and Somananda Terunnanse of Bentota	Field	0	3	29	—	—
12764	Do.	do.	do.	0	0	18	—	—
12765	Kadirandola or Akulehena	Crown	Jungle	1	0	27	1,500	0
12766	Do.	Crown and Walakuluarachchige Don Cornelis Gunatillaka of Hewessa and another	Planted land	0	0	13	2,000	0
12767	Kadirandola or Akulehena	Crown	Jungle	1	2	18	2,000	0
12768	Kadirandolakumbura	Crown and Somananda Terunnanse of Bentota	Field	0	1	0	2,000	0
12769	Do.	do.	do.	0	0	20	2,000	0
12770	Kadirandola or Akulehena	Crown	Jungle	2	2	10	1,000	0
12771	Kadirandolakumbura	Somananda Terunnanse of Bentota and Crown	Field	0	2	14	1,500	0
12772	Do.	do.	do.	0	0	4	50	0
12773	Do.	Crown and Jasinge Ujanis and another	do.	0	0	5	50	0
12774	Do.	do.	do.	0	0	1	500	0
12775	Do.	Crown	Deniya	0	0	34	500	0
12776	Kadirandola or Ulgalahena	do.	Jungle and deniya	3	0	0	1,000	0
12777	Kadirandolakumbura	Crown and Jasinge Ujanis and another	Field	0	0	1	500	0
12778	Do.	do.	do.	0	0	1	500	0
12779	Do.	do.	do.	0	3	17	50	0
Village—Hewessa.								
R 820	Kadirandola-aswedduma alias Galboraluwa	Somananda Terunnanse of Bentota and Crown	do.	0	0	17	40	0
12780	Galboraluwa	Crown	Deniya	2	1	24	10	0

Situated in the Maha pattu south of the Pasdun korale east.

Lots 12,606 and 12,607 are believed to contain plumbago. They are for sale at Rs. 10 per acre without mining rights, and at Rs. 1,000 per acre with mining rights.

Lots 12,608 and 12,609 are believed to contain plumbago. They are for sale at Rs. 20 per acre without mining rights, and at Rs. 1,000 per acre with mining rights.

Lots 12,610 and 12,612 are believed to contain plumbago. They are for sale at Rs. 20 per acre without mining rights, and at Rs. 500 per acre with mining rights.

Lots 12,763 and 12,764 are believed to contain plumbago. They are for sale at Rs. 50 per acre without mining rights, and at Rs. 500 per acre with mining rights.

Lots 12,765, 12,766, 12,767, 12,768, 12,769, 12,770, 12,771, 12,774, 12,775, 12,776, 12,777, and 12,778 are believed to contain plumbago. They are for sale with mining rights at the prices per acre noted against each lot.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

12763, 12764 කවිවල මිනිරන් කිමි මිනිරන් ගොඩදැමීමේ බලය ඇතිව මෙම ඉඩම් අක්ෂර : ක රු. 500ද කැනිව රු. 50 විකුණනු ලැබේ.

12765, 12766, 12767, 12768, 12769, 12770, 12771, 12774, 12775, 12776, 12777 සහ 12778 හත ඉඩම් වල මිනිරන් කිමි. එම ඉඩම්වල අක්ෂර : ක මිනිරන් ගොඩදැමීමේ බලය ඇතිව ඉහත සඳහන් කර කිවෙන වටිනාකම්වලට විකුණනු ලැබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්ව : රජකරු ලැබීමට අවශ්‍ය වූයේ, විනිනිමි කොන්දේසි ගැන කමකර දිස්ත්‍රික්කේ ආණ්ඩුමේ උපද්වර්ග ලැබීමට අවශ්‍ය වූයේ දැනගත හැකිවේ.

ගරුකර උතුමාගේ වගකීමෙන් ආඥාවලෙස,
එවරුනි ඉම් කරුන්,
මහ. සක්‍ර. රිස් වමිස.

No. 1,516, W. P.

Colonial Secretary's Office,
Colombo, April 7, 1903.

ON Friday, May 22, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,223. Situation—Udugaha and Yatigaha pattu of Hapitigam korale.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
N 681	Kongahawatta	Ratnayake Appuhamige Samel	Cocoanut plants 10 years old	0	2 26	60
O 681	Do.	Gamaralallage Sanchi Appu	Jungle	1	0 21	40
Village—Haloluwa.						
W 681	Galabodawatta	Amarakoon Appuhamilage Banchi and others	Cocoanut plants 6 years old	0	3 8	40
Village—Lolowa.						
B 682	Lolowakande	Hettiarachige Rapiel Sinno	Cocoanut plants 3 years old	1	2 27	40
Village—Yataina and Lolowa.						
7508	Kahatagahalanda	Crown	Rock and jungle	4	3 22	35
Village—Yataniya.						
I 682	Murutagahawatta	Wickramaradage Juanis Fernando	do.	0	2 9	35
7509	Kahatagahalanda	Crown	Jungle	0	2 22	40
7510	Siyambalagahawatta	do.	do.	1	0 33	45
Village—Nawewa.						
O 682	Kongahalanda	Katruachige Emanis Appu	Cocoanut plants 10 years old	1	2 0	60
Q 682	Rukatanagahalanda	Hettiarachchige Ungappu and Hendrick Sinno	Cocoanut plants 3 years old	0	3 0	40
Village—Lolowa.						
7513	Puakgahahena	Crown	Jungle	0	2 23	40
7514	Do.	do.	do.	2	2 14	40
Village—Diyagampola.						
J 683	Kongahahena	Crown	Burial ground (to be reserved)	1	2 39	—
Village—Paragoda.						
C 684	Kahatagahakumburepillewa	Hapugala-acharige Subasaris	Cocoanut plants about 7 years old	2	0 5	60
I 684	Do.	Crown	Jungle	0	2 28	40
Village—Karawilakumbura.						
U 685	Kinigahakumburepillewa	Samarakoonrallage Suaris	Cocoanut plants about 10 years old	0	1 10	60
V 685	Kongahalanda	do.	do.	0	0 21	60
Y 685	Kongahawatta	do.	Cocoanut plants about 25 years old	0	3 9	100
Z 685	Do.	do.	Cocoanut plants about 8 years old	0	0 24	60
D 686	Bogahawatta	Subasaris Vederala	Jungle	1	0 0	40
E 686	Do.	Subasaris Appurala	Cocoanut plants 2 years old	0	1 32	40
G 686	Do.	Subasaris Suaris	Cocoanut plants 7 years old	0	1 6	50

Preliminary plan 11,455. Situation—Yatigaha pattu of Hapitigam korale.

Village—Kepitiwalana.						
I 817	Dangolle	R. Wellun Appu	Cocoanut trees 20 years old	0	0 7	150
J 817	Do.	Don Juan, Police Vidane	Jungle	0	0 13	150
K 817	Do.	do.	Cocoanut trees 20 years old	0	0 30	150
L 817	Do.	Dissanayekege Babanis	Paddy field	0	1 9	50

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 11,608. Situation—Hapitigam korale. Village—Halugama.					
12940	Godandewawatta or Pansalgawawatta	Crown	Jungle	4 0 23	25
12941	Do.	J. Migel Naide	Cocoanut trees 8 to 20 years old	1 0 28	120
12942	Do.	J. Migel Naide and others	Cocoanut trees 30 years old	0 0 29	120
12943	Do.	Arachchi Naide	do.	0 0 3	120
12944	Do.	do.	Cocoanut trees 10 to 45 years old	0 2 35	120
Preliminary plan 11,603. Situation—Udugaha pattu of Hapitigam korale. Village—Kandangomuwa.					
12906	Kahatagahawatta	H. Coronis Appu	Cocoanut plants 2 to 16 years old	1 3 37	150
12907	Mahayaye	Mr. W. H. Wright	Cocoanut trees 20 years old	0 0 18	150

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,516, W. P.

වස 1903 ක්වූ අප්‍රේල් මස 7 වෙනි දින කොළඹ
වහරසකාරිස්උන්සාන්සේසේ කන්තෝරුවේදී.

වසකිරි දිසාමේ ඒජන්තවරයාගේ විසින් මෙහි සහකරු සඳහා වෛස ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1903 ක්වූ මැයි මස 22 වෙනි දිනවූ සිතුරුද දවල් 125 කොළඹ කම්බේරියේදී වෙන්දේසිකර විකුණනට කන් නිවැසිකරදෙන්නට සෙදෙනවා ඇත.

සිතියම 10,223. පිහිටා තිබෙන්නේ කාපිටියමංකාරලේ උඩුගහ සහ ගව්ගහපත්තුවේ.

ගම—කල්ඉඹුර.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිවකු.	අන්දම.	පවත්ගත් මහත. ගණක.	
				අ. රු. ප.	රු.
N 681	කෝන්ගහවත්ත	ආර්. සාමෙල්	10 අවුරුදු වසස් පොල්	0 2 26	60
O 681	එම	ගමරුගේ සාංචිඅප්පු	කැලේ	1 0 21	40
W 681	ගලබොඩවත්ත	ගම—නලොව.	අමරකෝන්අප්පුසාමිලාගේ බංචි සහ නවත්	ගහ අවුරුද්දේ පොල්	0 3 8 40
B 682	ලොලවකන්ද	ගම—ලොලව.	ගෙව්ආරච්චිගේ රජිසෙල් සිසිදේසියා	තුන් අවුරුදු පොල්	1 2 27 40
7508	කහවගහලන්ද	ගම—සවිනිග සහ ලොලව.	ආණ්ඩුව	කැලේ සහ ගල	4 3 22 35
1 682	වුරුසාගහවත්ත	ගම—සවිනිග.	විකුමරුගේ ප්‍රවානිස් ප්‍රසාන්ද	එම	0 2 9 35
7509	කහවගහලන්ද	ආණ්ඩුව	කැලේ	0 2 22	40
7510	සිංඹුලාගහවත්ත	එම	එම	1 0 33	45
O 682	කෝන්ගහලන්ද	ගම—නාවැව.	කන්තුවාසිගේ එමානිස් අප්පු	10 අවුරුදු පොල්	1 2 0 60
Q 682	රුක්ආන්ගහලන්ද	කෙට්ටිආරච්චිගේ උන්ගප්පු සහ ගෙනදිස් සිසිදේසියා	3 අවුරුදු පොල්	0 3 0	40
7513	පුවක්ගහගේන	ගම—ලොලව.	ආණ්ඩුව	කැලේ	0 2 23 40
7514	එම	එම	එම	2 2 14	40
J 683	කෝන්ගහගේන	ගම—දිසගමපොල.	ආණ්ඩුව	මිනිපිට්ටිනිකට ඉතුරුකරප ඉඩම	1 2 39 —
C 684	කහවගහකුඹුරේපිල්ලාව	ගම—පරගොඩ.	කපුගහආරච්චිගේ සුබ් සාරිස්	ගත් අවුරුදු වසස් පොල්	2 0 5 60
I 684	එම	ආණ්ඩුව	කැලේ	0 2 28	40
U 685	කිකගහකුඹුරේපිල්ලාව	ගම—කපුරකුඹුර.	කමරකෝන්ගුල්ලාගේ සුචාරිස්	දහ අවුරුදු වසස් පොල්	0 1 10 60
V 685	කෝන්ගහලන්ද	එම	එම	0 0 21	60
Y 685	කෝන්ගහවත්ත	එම	එම	විසිසස් අවුරුදු වසස් පොල්	0 3 9 100
Z 685	එම	එම	එම	අවුරුදු පොල්	0 0 24 60

පවත්වන

අංක.	ඉඩමේ නම.	දේ. නි. වම් නි. නම.	අන්දම.	ම. රු. ප.	ගණක
D 686	බෝගවත්ත	සර්වේන්ද්‍රලාල්		1 0 0	40
E 686	එම	එම දේ. නි. වම්	අවුරුදු මස පොල්	0 1 32	40
G 686	එම	එම දේ. නි. වම්	සවුරුදු මස පොල්	0 1 6	50
සිතියම 11,455. පිහිටා තිබේ පලමු පවත්වාගැනීමේ පොලී පවත්වාගැනීමේ පොලී.					
I 817	දංකාල්ල	ආර්. චන්ද්‍රසේන	පසි අවුරුදු පොල්	0 0 7	150
J 817	එම	දේ. නි. වම් පොල්			
K 817	එම	එම	සවුරුදු පොල්	0 0 13	150
L 817	එම	දිසානායක බඩානිස්	සවුරුදු	0 1 9	50
සිතියම 11,608. පිහිටා, හා පිටතම කෝරළේ. ගම—හමහල.					
12940	ගොඩවිදෙවත්ත ගො				
12941	ගොඩ පත්තලාම	ආර්. චන්ද්‍රසේන	සවුරුදු පොල්	4 0 23	25
12942	එම	එම සහ තවත්	අවුරුදු පොල්	1 0 28	120
12943	එම	ආරච්චිකඩදේ	අවුරුදු පොල්	0 0 29	120
12944	එම	එම	දහස් සිටි කැලීපස්	0 0 3	120
සිතියම 11,603. පිහිටා තිබේ පලමු පවත්වාගැනීමේ පොලී පවත්වාගැනීමේ පොලී.					
12906	කහවතවත්ත	එම. කොරනිස් අප්පු	අවුරුදු පොල්	1 3 37	150
12907	මහරාජ	මහරාජ. එම. රසිච්චිකඩ	පසි අවුරුදු පොල්	0 0 18	150

මෙම ඉඩම් හැරුණු විසින් කාරණා සර්වේන්ද්‍රලාල් උන්වහන්සේගෙන්ද, එකීනිමේ කොන්දේසි හැරුණු විස්තාර දිසානායක මහායානි ආණ්ඩු මහ ඒජන්ත උන්වහන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

තරුතර උතුමානවත්තන්ගේගේ ආඥාවලට,
එවරුහු ඉම් කරී,
මහසෙනසායනිස් එමහ.

No. 1,517, W. P. Colonial Secretary's Office, Colombo, April 7, 1903.

ON Tuesday, May 26, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	Upset Price per Acre.
				A. R. P.	Rs.
S 340	Kiripellagahakanatta	Malagalago Bai Appu	Jak trees 10 to 6 years old	2 2 3	30
Preliminary plan 1,398. Situation--Palle pattu of Salpiti korale. Village--Mampe.					
12408	Payapitigalalanda	Crown	Jungle	1 0 0	100
Preliminary plan 11,494. Situation--Udugaha pattu of Salpiti korale. Village--Kiriwattuduwa.					
12470	Agalakanattewanata	Katugampolage Carolis	Jungle	0 0 21	50
12471	Do.	Katugampolage Cornelis	Two jak trees 20 years old	0 1 0	50
Preliminary plan 11,506. Situation--Palle pattu of Salpiti korale. Village--Pellenwatta.					
12945	Heelbatalakotennadeniya	Singankuttiarachchige Don Hendrick	Don Owita	1 0 0	7b
Preliminary plan 11,609. Situation--Udugaha pattu of Salpiti korale. Village--Siddamulle.					
12857	Kahatagahakanatta or Narigal-kanatta	Kodikara-achchige Salouchy	Two jak trees	0 2 23	80
12858	Do.	do.	Twenty-five cocconut plants 2 years old	0 2 11	80
12859	Do.	do.	Thirty-five cocconut plants 12 years old	0 0 11	80
Preliminary plan 10,445. Situation--Meda pattu of Siyane korale. Village--Cruwala.					
8386	Mahakumburepillewa	Saranapalla Unnanee	Fit for paddy	0 1 14	50

No. 1,518, w. r.

Colonial Secretary's Office,
Colombo, April 9, 1903.

ON Tuesday, May 26, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,966.—Meda pattu of Hewagam korale.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
						Rs.
10192	Udagama	Getaudalanda	Gamatge Thegis Appu	0	0 18	20
10193	Do.	do.	do.	0	1 16	20
Preliminary plan 11,110.—Udugaha pattu of Siyane korale east.						
10738	Bopagama	Horagahalanda	K. W. A. Babasinno Appu	0	0 35	30
Preliminary plan 10,598.—Meda pattu of Hewagam korale.						
8971	Pinnawala	Kelagahalanda	S. Sinno Appu and another	2	3 24	40
8983	Do.	Ganelanda	D. H. Welikala Appuhamy and another	3	0 34	30
Preliminary plan 8,192.—Meda pattu of Hewagam korale.						
5641	Maduluwana	Kajulanda	G. Kornelis Appu	1	1 16	20
Preliminary plan 11,003.—Meda pattuwa of Hewagam korale.						
10312	Dampe	Kahatagahawatta	Gamage Suwaris	0	2 8	10
Preliminary plan 10,809.—Gangaboda pattuwa of Siyane korale east.						
9578	Mandawala	Galaboda pattuwa	N. Kiripuncha	1	0 35	10
9583	Do.	Delgahawatta	D. Guwariya	1	1 16	10
9584	Do.	do.	do.	1	1 5	10
9585	Do.	do.	N. Kiri Puncha	3	3 9	10
9575	Do.	Galbodawatta	H. Muramali and another	2	0 18	10
Preliminary plan 10,913.—Meda pattuwa of Siyane korale west.						
9996	Mompola	Kidaruwalaowita	K. M. Kartelis Rodrigo	2	1 20	10
Preliminary plan 8,451.—Palle pattuwa of Hewagam korale.						
6371	Homagama	Kahatagahalanda	P. A. Don Saranelis, Vidane Arachchi	1	3 29	10
Preliminary plan 10,843.—Gangaboda pattuwa of Siyane korale.						
9648	Mandawala	Kahatagahawatta	G. K. Peiris Appu	0	3 24	10
Preliminary plan 7,431.—Gangaboda pattuwa of Siyane korale east.						
80	Diyawala	Godellewatta	H. A. Ruitan Sinno	0	2 38	50
Preliminary plan 10,457.—Meda pattu of Hewagam korale.						
8427	Immane	Kongahalanda	Korotalpedige Babaya	0	0 21	10
Preliminary plan 10,046.—Palle pattu of Salpiti korale.						
7106	Erewwela	Delgahawatta	P. A. Don Peduru Appu	1	3 26	50
Preliminary plan 11,380.—Udugaha pattu of Siyane korale east.						
11938	Matalana	Yakadawalakele	T. N. Panikkia	0	1 34	30
Preliminary plan 11,409.—Udugaha pattu of Salpiti korale.						
12025	Magamma	Galgodellelanda	U. Eliyas Appu	0	1 7	20
Preliminary plan 10,279.—Meda pattu of Hewagam korale.						
I 697	Hanwella	Kahatagahawatta	L. Don Paulu and two others	2	0 24	30
Preliminary plan 10,552.—Palle pattuwa of Hewagam korale.						
8820	Dedigomuwa	Kurunduwatta	K. Babanis Appu	1	1 28	20
Preliminary plan 7,121.—Palle pattu of Hewagam korale.						
235	Pitipana	Gorakagahawatta	M. Don Hendrick Senanaika	2	1 8	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,518, W. P.

විෂි 1903 ක්වු අප්‍රේල් මස 9 වෙනි දින කොළඹ
මහසෙක්‍රතාරිස්ථලයේ නායකයන්ගේ කන්තෝරුවේදී.

විකුණාකිරි දිසානේ ඒජන්තවරයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1903 ක්වු මැයි මස 26 වෙනි දිනවූ අගහරුවාද දවල් 12ව කොලඹ සච්චේරි දේදී වෙන්දේසිකර විකුණන්නට හෝ නිවැරදිකරන්නට යෙදෙන්නා ඇත.

සිකියම 10,966. පිහිටීම සේවාගම්කෝරලේ මැදපස්කුවේ.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම් කීතය.	පවත්ගන්න		
				මහත.	ගණන.	
				අ. රු. ප.	රු.	
10192	උඩගම	තෙට්ටම්පුරේද	ගමලාවගේ තේනිස්අප්පු	0	0 18	20
10193	එම	එම	එම	0	1 16	20
සිකියම 11,110. පිහිටීම නැගෙනහිර සිසනාකෝරලේ ගඟබොඩපස්කුවේ.						
10738	බෝපාගම	තොරගඟලේද	කේ. ඩබ්ලිව්. ඒ. බඩාසිකේසෙදී අප්පු	0	0 35	30

නො.	ගම.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	පවත්ගන්න	
				ගණ. රු. ප.	ගණ. රු.
8971	පිත්තල	සිතියම 10,598. පිහිටිව සේවාගම්කෝරලේ මැදපත්තුව. කැලගලන්ද	ඇස්. සිසිල්කොඳුප්පු සහ තවත් කෙනෙක්	2	3 24 40
8983	එම	ගනේලන්ද	ඩී. එම්. වැලිකල අප්පුහාමි සහ තවත් කෙනෙක්	3	0 34 30
5641	මඩුළුව	සිතියම 8,192. පිහිටිව සේවාගම්කෝරලේ මැදපත්තුව. කපුලන්ද	පී. කොරනේලිස්අප්පු	1	1 16 20
10312	දම්පේ	සිතියම 11,003. පිහිටිව සේවාගම්කෝරලේ මැදපත්තුව කහවගහවත්ත	ගමනේ සුමාරිස්	0	2 8 10
9578	මන්දවල	සිතියම 10,809. පිහිටිව නැගෙනහිර සියනැකෝරලේ ගහබොඩපත්තුව. ගලබොඩපත්තුව	ඇස්. කිරිපුංචා	1	0 35 10
9583	එම	දෙල්ගහවත්ත	ඩී. ගුඩරියා	1	1 16 10
9584	එම	එම	එම	1	1 5 10
9585	එම	එම	ඇස්. කිරිපුංචා	3	3 9 10
9575	එම	ගලබොඩවත්ත	එම්. මුරමාලි සහ තවත් කෙනෙක්	2	0 18 10
9996	මොම්පොල	සිතියම 10,913. බස්නාහිර සියනැකෝරලේ මැදපත්තුව. කිදුරවලම්මිව	කේ. ඇම්. කරනේලිස් රුදිරිගු	2	1 20 10
6371	කෝමාගම	සිතියම 8,451. පිහිටිව සේවාගම්කෝරලේ මැදපත්තුවේ. කහවගහලන්ද	පී. ඒ. දෙව් සරනේලිස් මිදුන ආචාරි	1	3 29 10
9648	මන්දවල	සිතියම 10,843. පිහිටිව සියනැකෝරලේ ගහබොඩපත්තුව. කහවගහවත්ත	පී. කේ. පිරිස්අප්පු	0	2 38 50
80	දියවල	සිතියම 7,431. පිහිටිව නැගෙනහිර සියනැකෝරලේ ගහබොඩපත්තුවේ. ගොඩැල්ලෙවත්ත	එම්. ඒ. රුසිකන්සිසිල්කොඳු	0	2 38 50
8427	තුන්න	සිතියම 10,457. පිහිටිව සේවාගම්කෝරලේ මැදපත්තුවේ. කෝන්ගලන්දෙවත්ත	ගොරගල්ලේසිසිල්කොඳු බබොයා	0	0 21 10
7106	ග්‍රෙව්වල	සිතියම 10,046. පිහිටිව සල්පිටිකෝරලේ පල්ලේපත්තුවේ. දෙල්ගහවත්ත	පී. ඒ. දෙව් රේදුරුඅප්පු	1	3 26 50
11938	මාකලාන	සිතියම 11,380. පිහිටිව නැගෙනහිර සියනැකෝරලේ උඩුගහපත්තුවේ. ගස්වවලකැලේ	ටී. ඇස්. පනික්කියා	0	1 34 30
12025	මාගම්මන	සිතියම 11,409. පිහිටිව සල්පිටිකෝරලේ උඩුගහපත්තුවේ. ගල්ගොඩැල්ලෙලන්ද	සු. එලියෙස්අප්පු	0	1 7 20
1 697	ගංවැල්ල	සිතියම 10,279. පිහිටිව සේවාගම්කෝරලේ මැදපත්තුවේ. කහවගහවත්ත	ඇල්. දෙව් පාසුඵ සහ තවත් දෙනෙක්	2	0 24 30
8820	දුම්පොළුව	සිතියම 10,552. පිහිටිව සේවාගම්කෝරලේ පල්ලේපත්තුවේ. කුරුදුවත්ත	කේ. බබානිස්අප්පු	1	1 28 25
235	පිටිපන	සිතියම 7,121. පිහිටිව සේවාගම්කෝරලේ පල්ලේපත්තුව. ගොරගහවත්ත	දෙව් තෙන්නිස් සේනානායක	2	1 8 20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ජනරුද්‍රව්‍යාන්තරයෙන්ද, විනිසිමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංග සිටින ආණ්ඩුවේ ඒජන්තලන්කාන්තරයෙන්ද දැනගනිමින් පුළුවන.

ගරුහර උතුමානන්තරයෙන් ආඥා ලෙස,
එවරුර්ඩ් ඉම් කර්න්,
මහසෙකුකාරිස් මමිස.

No. 1,519, w. p.

Colonial Secretary's Office,
Colombo, April 9, 1903.

ON Tuesday, May 26, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 7,364. Situation—Meda pattuwa of Siyane korale.
Village—Kossinna.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
M 348	Dawatagahalanda	Gamage Romanis and Thepanis	Jungle	0	3 11	20
O 348	Millagahawatta	Mallaweachehige Siman Appu, Mal-laweachehige Agiris Appu	Garden	2	3 0	50
P 348	Do.	Gamage Elisahamy, Gamage Sintohamy, Gamage Jampyhamy, Gamage Nonohamy	do.	1	3 0	50
Q 348	Dawatagahalanda	Crown	Jungle	0	2 11	20
R 348	Millagahawatta	Koratotaliyanage Peduru Appu and Mal-lawa-achhige Kurantahamy	Garden.	1	1 35	50
S 348	Gallakumburawatta	Same claimants as in lot R 348	do	0	3 25	50

No. 1,520, W. P.

Colonial Secretary's Office,
Colombo, April 9, 1903.

ON Friday, May 29, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Description.	Extent. A. R. P.
Preliminary plan 10,551.—Palle pattu of Hewagam korale.					
C 741	Pitipana	Bunwalahena	Maturage Allis Appu	T.P. 195,862. Re-advertised for non-payment of balance	0 2 13
Preliminary plan 5,203.—Udagaha pattu of Hewagam korale.					
4888	Kadugoda	Kadugodalande-deniya	Heweradage Tomma	T.P. 193,247. Re-advertised for non-payment of balance	0 1 24
Preliminary plan 10,537.—Meda pattu of Hewagam korale.					
8780	Pinnawala	Migahawatta	A. Bempi Appu	—	0 1 9
8783	Do.	Ihalawalawatta	M. A. Mudalihami	—	0 2 34
Preliminary plan 11,005.—Palle pattu of Hewagam korale.					
10335	Pitipana	Kurukudelanda	M. Sineris	—	0 1 6
Preliminary plan 11,007.—Palle pattu of Hewagam korale.					
10340	Pitipana	Diyaporagahalawatta	P. A. Jiris Appu	—	0 1 0
10341	Do.	do.	do.	—	0 1 23
10342	Do.	Mahakelewatta	G. Piris Appu	—	0 1 3
Preliminary plan 10,879.—Gangaboda pattuwa of Siyane korale east.					
9873	Mandawala	Galandalanda	M. A. Louis Perera	—	0 3 8
9881	Do.	Millagahawatta	J. P. Arnolis and two others	—	1 3 25
9883	Do.	do.	K. A. Joronis Appu and another	—	1 0 24
Preliminary plan 10,836.—Gangaboda pattu of Siyane korale east.					
9635	Mandawala	Kosgahawatta	Y. A. Piris Appu	—	0 1 33

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,520, W. P.

වම් 1903 නවු අප්‍රේල් මස 9 වෙනි දින කොළඹ

මහසෙනසුනාධිපතිතුමාණන්ගේ කන්තෝරුවේදී.

බස්නාහර දිසාවේ වංශාචාරි ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1903 නවු මැසි මස 29 වෙනි දිනවූ සිකුරුද, දවල් 12ට කොළඹ කමිස්මිස්ට්‍රේට් වන්දේසිකර විකුණනට හෝ නිකුත්කරදෙනට යෙදෙනවා ඇත.

සිතියම 10,551. හේවාගම්කෝරලේ පල්ලේපත්තුවේ.

කො.	ගම.	ඉඩමේ නම.	නොගවුණු අයගේ නම.	මහත. ගණන.	පටන්ගත්ත
				අ. රු. ප. රු.	
C 741	පිටිපන	බුන්වලගේන	මතුරගේ අල්ලිස්අප්පු	0 2 13	10
4888	කඩුගොඩ	සිතියම 5,203. හේවාගම්කෝරලේ උඩුගොඩපත්තුවේ. කඩුගොඩලත්දේදෙහිය	හේවරදගේ කොමිමා	0 1 24	10
8780	පිත්තවල	සිතියම 10,537. හේවාගම්කෝරලේ මැදපත්තුවේ.			
8783	එම	මීගහවත්ත	ඒ. බෙන්පිඅප්පු	0 1 9	10
		ඉහලවලවත්ත	ඇම්. ඒ. මුදලිසාමි	0 2 34	10
10335	පිටිපන	සිතියම 11,005. හේවාගම්කෝරලේ පල්ලේපත්තුවේ.			
		කුරුකුදෙලත්ත	පී. ඒ. ජිරිස්අප්පු	0 1 6	10
10340	එම	සිතියම 11,007.			
10341	එම	දියපොරගහලත්තදෙවත්ත	ජේ. ඒ. ජිරිස්අප්පු	0 1 0	10
10342	එම	එම	එම	0 1 23	10
		මහකැලේවත්ත	ජී. පිරිස්අප්පු	0 1 3	10
9873	මන්දවල	සිතියම 10,879. නැගෙනහිර සියනැකෝරලේ ගහබොඩපත්තුවේ.			
9881	එම	ගලන්දලත්ත	ඇම්. ඒ. එම්. පෙරේරා	0 3 8	10
9883	එම	මිල්ලගහවත්ත	ජේ. පී. අරතෝලිස් සහ තුම දෙන්නන්	1 3 25	10
		එම	කේ. ඒ. රොර්නිස් අප්පු-සහ නවකෙනන්	1 0 24	10
9635	එම	සිතියම 10,836. නැගෙනහිර සියනැකෝරලේ ගහබොඩපත්තුවේ.			
		කොස්ගහවත්ත	වසී. ඒ. පිරිස්අප්පු	0 1 33	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා පරිබේසර්ජන්තවරයාණන්ගේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහර දිසාවේ වංශාචාරි ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුභර උතුමානත්වහන්සේගේ ආඥාවලෙස,
එවරුණි ඉම් හර්න්,
මහසෙනසුනාධිපති මහත.

No. 1,521, W. P.

Colonial Secretary's Office,
Colombo, April 4, 1903.

ON Friday, May 29, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
Cadastral survey plan 1.—Gangaboda pattuwa of Siyane korale east.					
1	Pelpita	Lenaterigollelande	K. A. Pelis Perera	0 2 25	10
2	Do.	do.	do.	0 0 24	10
Cadastral survey plan 16.—Gangaboda pattuwa of Siyane korale east.					
146	Tarala	Vaulugahalanda <i>alias</i> Vilakoladeniyewanata	Wereherage Abraham Perera	0 3 34	10
Cadastral survey plan 42.—Gangaboda pattuwa of Siyane korale east.					
160	Werehera	Atakekunalanda	Palleyalege Podiya	1 0 27	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,521, W. P.

වම් 1903 ක්වු අප්‍රේල් මස 9 වෙනි දින කොළඹ
මහසෙනෙවුකාරිස් උත්තරායයේ කන්තෝරුවේදී.

මහසෙනෙවුකාරිස් උත්තරායයේ විසිව වෙනි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ කිසිදු වල ප්‍රකාරයට වම් 1903 ක්වු මැයි මස 29 වෙනි දින වූ සිකුරුදා දවල් 12ට කොළඹ කඩාමිරිසේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

සිතියම 1. නැගෙනහිර සිසනාකෝරලේ ගඟබඩපත්තුවේ.

කො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	පවත්ගන්න මහස. ගණන.	
				අ. ර. ප.	රු.
1	පැල්පිටි	ලෙනාකාරිගොල්ලේලන්දේ	කේ. ඒ. පැල්පිස් පෙරේරා	0 2 25	10
2	එම	එම	එම	0 0 24	10
සිතියම 16. නැගෙනහිර සිසනාකෝරලේ.					
146	කරුල	වව්ලුගහලන්ද නොහොත් විල කොලදෙහිගෙවගත්ත	වීරසේරගේ ඒබ්‍රහම් පෙරේරා	0 3 34	10
සිතියම 42. නැගෙනහිර පල්පිටිකෝරලේ ගඟබඩපත්තුව.					
160	වේරහැර	අටකැකුමලන්ද	පල්ලයාගේ පොසිගා	1 0 27	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේඥවර්තන උත්තරායයේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසානේ මංකඩපති ආණ්ඩුවේ ඒජන්ට් උත්තරායයේගෙන්ද දුගඟන්ට පුළුවන.

ගරුගර උතුරානවකන්තේගෙන් ආසුව ලෙස,
එවරුර්ති ඉම් කරන්,
මහසෙනෙවුකාරිස් මමග.

No. 1,522, W. P.

Colonial Secretary's Office,
Colombo, April 16, 1903.

ON Friday, May 29, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
Preliminary plan 11,500. Situation—Meda pattuwa of Hewagam korale. Village—Malagala.					
12440	Katukurundagahalanda	Crown	Reservation for a foot-path	0 0 31	—
12441	Do.	do.	Jungle	6 3 18	40
12442	Do.	do.	do.	7 1 36	40
12443	Halpanwilakumbura	Balasooriyage Don Saranelis and others	Field	1 1 0	70
12444	Do.	do.	Threshing floor	0 0 4	20
12445	Kelagahawatta	Balasooriyage Don Mangiris	Garden	2 1 26	150
12446	Delgahalanda	do.	25 cocoanut plants of about 1 year old	1 3 11	30
12447	Do.	Crown	Jungle	7 1 38	40
12448	Kahatagahalanda	do.	do.	6 3 34	40
12449	Do.	do.	Reservation for a foot-path	0 1 12	—
Preliminary plan 11,587. Situation—Meda pattuwa of Hewagam korale. Village—Miriagala.					
12804	Mabullanalanda	Crown	Cocoanuts 10 months (encroached by K. Siadoris)	2 0 23	25

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	වටිනාකම	
				මහක.	ගණක.
12807	මාඩුල්ලතලවත්ත	ආණ්ඩුව	ගමගේ රෝස් වව්ව පුදුම	3	2 36
12808	මාඩුල්ලතලවත්ත	එම	එස් රොල්	1	3 24
12809	මාඩුල්ලතලවත්ත	එම	ඒබ්බේ අප්පුකාම එස්	0	1 12
12810	මාඩුල්ලතලවත්ත	එම	අල්ලාගත්තලදී	2	3 36
12811	එම	ගමගේ රෝස් ගහ කැපීස්	කතරේ සිටි දකුණුපස	0	3 24
12812	මාඩුල්ලතලවත්ත	ආණ්ඩුව	දකුණු පස, ගමගේ	1	2 8
12813	එම	ගමගේ ගොල්ලකිස්	කැපීස් වව්ව	1	2 32
12814	එම	ආණ්ඩුව	කැපීස්	1	0 17
12815	එම	ගමගේ ගොල්ලකිස්	කුණුපස වගස් පොල්	0	1 25
12816	එම	එම	එක්දම්පරාදු වගස් පොල්	1	1 15
12817	එම	ආණ්ඩුව	මහකුලියගේ පොල්	1	0 38
12818	එම	එම	කැපීස්	0	3 16
12819	එම	එම	කොස්සිගමගේ සුමාරිස්	3	3 38
			වව්ව ගමස්පොල්		
R 798	සිහිකම 10,893.	පිහිටිම ගේවාගමකෝරලේ මැදපත්තුව.	ගම—මිම්මිගම.	1	3 19
L 798	මල්ලගමකිස්	—	—	1	2 16
12680	සිහිකම 11,565.	පිහිටිම ගේවාගමකෝරලේ මැදපත්තුව.	ගම—වලගල.		
12681	පිත්තකැලේකපිකෙ	ආණ්ඩුව	කැපීස්	4	1 13
	ලව්ද	එම	පාරේ ඇරපු කැපීස්	0	0 35
12452	සිහිකම 11,502.	පිහිටිම ගේවාගමකෝරලේ පල්ලේපත්තුව.	ගම—කෝවාගම.	1	0 32
12453	ඒපිපිගමකුඹුර	ආණ්ඩුව	කැපීස්	0	0 12
			කමත		

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තරුල්ලක්කාන්දේගමය, මිහිහිටි ගේ කිවිදුකර ගැණ මස්කාතිර දිසාපති මංකාදිපති ආණ්ඩු ව ඒජන්තලක්කාන්දේගමය දකුණුපසට පව්වන.

කරුණර උතුරුගමගමකන්දේගම ආණ්ඩුලෙස,
එවරුම් ඉම් කරස්,
මහකුලියකැපීස් වම්ක.

No. 1,523, w. p. Colonial Secretary's Office, Colombo, April 16, 1903.

ON Friday, May 22, 1903, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up to auction, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Land.	Description.	Extent.	Upset Price	
					A. R. P.	Rs. c.
12731	Pahala Neboda	Udadeniya or Balagalakando-kele	Forest	5 2 13	50	0
12732	Do.	do.	do.	1 3 15	50	0
12733	Do.	do.	do.	26 3 25	50	0
12734	Do.	do.	do.	2 1 33	50	0
12735	Do.	do.	do.	0 1 0	50	0
12736	Do.	do.	do.	1 3 36	50	0
12737	Do.	do.	do.	0 0 14	50	0
12738	Pahala Neboda	Claimant—Crown and Mr. R. Morison. Deegallawatta	Planted with tea of 6 years old	0 0 17	50	0
12739	Pahala Neboda	Claimant—Crown and Hewahakuruge Pedrick of Mahagama. Handugahakerellawatta	Planted land	0 0 28	20	0
12740	Dd.	Madugahawatta	do.	0 0 16	20	0
12741	Pahala Neboda	Claimant—Crown. Udadeniya or Balagalakando-kele	Forest	0 3 4	50	0
12742	Do.	do.	do.	0 0 17	50	0
		Situating in the Iddagoda pattu of the Pasdun korale west.				
		Preliminary plan 11,567. Claimant—Crown.				
12685	Uragoda	Pallanaddara-atmaga alias Pahala-pillagawa-atmaga	Low jungle	0 2 36	10	0
12686	Do.	do.	Road reservation	0 0 9	—	—
12687	Do.	Pahalapillawalagawakattiya	Low jungle	2 2 4	10	0
12688	Do.	do.	Road reservation	0 0 31	—	—
		Situating in the Walallawiti pattu of the Pasdun korale west.				

නො.	ඉඩමේ නම.	අයිතිකරු කියන්නා.	අන්දම.	පවත්වන්න	
				මහල.	රු. ග.
12709	පත්තලවත්තේ පිටකච්චිය පොත පොත් අමුණාදාල පහල කච්චිය	රජසන්තක	කැලස	0 1 8	10 0
12710	එම	එම	එම	0 3 19	10 0
12711	එම	එම	පාර තහනම්	0 0 4	—
12712	අමුණාදාලදෙකියෙ ඉහලකච්චිය	එම	පුරන්කුඹුර	0 1 4	12 50
12713	අමුණාදාලදෙකිය	එම	දෙකිය	0 1 5	10 0
12714	එම ඉහලකච්චිය	එම	කුඹුර	2 2 30	15 0
12715	එම	එම	එම	0 0 6	15 0
12716	එම	එම	දෙකිය	1 0 18	10 0
12717	එම	එම	කුඹුර	0 0 5	15 0
12718	අමුණාදාලගත්කන්ද	එම	පදුරු	0 0 2	10 0
12719	අමුණාදාලවත්ත	එම සහ දෙව් සිමරානලලාස් ස්විමන් අස්පුකාමි	වැවිලි ඉඩම	0 0 5	20 0
12720	අමුණාදාලදෙකියකච්චිය	රජසන්තක	කුඹුර	0 0 5	15 0
12721	කැකිල්ලකොඩිල්ල	එම	කැලස	0 2 22	15 0
12722	කරුගලපොත්ත	එම	එම	1 0 15	15 0

පිහිටා තිබෙන්නේ දකුණු මහපත්තුවේ නැගෙනහිර පස්දුන්නේ රාජය.
 දැන්වීම—11,575 හිසිනමේ පෙනෙන පහල නැබොඩ ඉඩමකච්චියට අර්ධවෙන් බලයක් පොලොවක් වැවිලි තහනම්. ඒවා කුලුඳුන් නැබොඩ සහ දිග්ගල යන පත්වතුල්ලට යාම පිහිටා තිබේ.
 මේ ඉඩම් ගැණ වැවිලි කරණ සර්වේජර්වරුන්ගේ නායකත්වයෙන්, විකිනීමේ කොන්දේසි ගැණ කටයුතු දිස්ත්‍රික්කේ ආණ්ඩු මාරු උපදේශනලක්කානේදී දැනගත හැකිවේ.
 ගරුකර උතුමානවමන්සේගේ අඤ්චලය,
 එවරුඩ් ඉම් හර්න්,
 මහාසංඝාතාර්ථ වමන.

No. 1,524, w. p. Colonial Secretary's Office, Colombo, April 16, 1903.

ON Thursday, May 28, 1903, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up to auction, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 6,853. Village—Indigastuduwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
G 262	Welipotallanda <i>alias</i> Nawahaulhena	Crown	Village forest	61 0 23	—
798	Mendoragahalanda	do.	Jungle	13 1 34	40
800	Kandehena <i>alias</i> Nawahaulhena-landa	do.	do.	102 3 22	40
803	Kandabodalanda	do.	do.	46 3 0	40
806	Do.	do.	do.	17 2 25	40
810	Galagawalanda <i>alias</i> Kandehena	do.	do.	84 3 20	40
811	Galagawalanda	do.	do.	64 2 19	40
Preliminary plan 11,605. Village—Indigastuduwa.					
12911	Welamedaduwa	Crown	Low jungle	1 3 6	20
12912	Indigahaduwalanda	do.	do.	1 1 38	20
12913	Polwatteduwa	do.	do.	3 1 33	20
Preliminary plan 11,607. Village—Indigastuduwa.					
12918	Amuhenalanda	Crown	Jungle	5 0 28	20
12919	Leanagodallanda <i>alias</i> Amuhena-landa	do.	do.	2 3 0	20
12920	Leanagodallanda	do.	do.	2 0 25	20
12921	Assiriyagodawatta	Crown and Peranandu Simorisa	Planted land	0 0 25	30
12922	Leanagodallanda	Crown	Jungle	0 0 32	20
13923	Leanagodallanda <i>alias</i> Amuhena-landa	do.	do.	0 3 2	20
12924	Do.	do.	do.	0 3 25	20
12925	Pelengahawatta	Crown and Peranandu Isanchia	Planted land	0 1 0	30
12926	Kottangodawattepitakattiya <i>alias</i> Leanagodallanda	Crown	Jungle	2 0 22	20
12927	Leanagodallanda	do.	do.	1 3 13	20
12928	Do.	do.	do.	1 0 32	20
12929	Leanagodallanda <i>alias</i> Amuhena-landa	do.	do.	0 3 25	20
12930	Do.	do.	do.	0 2 12	20
12931	Leanagodallanda	do.	do.	8 2 23	20
12932	Kottangodawattepitakattiya	Crown and Anagipura Juwa	Planted land	0 0 25	30

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අත්දම.	පවත්ගන්න	
				මහත. ගණන.	රු.
12936	කොච්චන්තොඩවත්ත	රජසන්තක සහ අනගිපුර	වැව්ලිඉඩම	0 1 21	30
12937	ලියනගොඩලන්ද	අබ්ලීහු	කැලය	0 0 10	20
12938	ලියනගොඩලන්දතුඩුව	එම	එම	1 0 16	20
12939	ලියනගොඩලන්ද	එම	එම	0 0 6	20

පිහිටා තිබෙන්නේ ඉදිදොඩපත්තුවේ බස්නාහර පස්දම්පත්තුවේය.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරනා සර්වේච්ඡනලේඛනවිකාත්සේගෙන්ද විකිනීමේ කොන්දේසි ගැන කළුතර දිස්ත්‍රික්කේ උපදේශනලේඛනවිකාත්සේගෙන්ද දැනගත හැකිවේ.

ගරුහර උතුමානවත්තන්සේගේ ආඥාවලෙස,
එවරුර්ඞි ඉම් තරුන්,
මහසෙක්‍රතාරිස් වම්ම.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,930, C. P.

Colonial Secretary's Office,
Colombo, April 9, 1903.

ON Thursday, May 28, 1903, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 5,222.—Gangala Udasiya pattu of Matale east. Village—Puwakpitiya.
Applicant—U. Ukku Banda.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
13874	Katulanda	Crown	Small swamp and land suitable for paddy	0 3 4		15

Preliminary plan 5,223.—Gangala Udasiya pattu of Matale east. Village—Puwakpitiya.
Applicant—U. Ukku Banda.

13876	Pinnagahawatta	Crown	Land suitable for paddy	1 0 4		15
T 868	Do.	N. Pusumbahami	Forest	0 1 6		15

Preliminary plan 5,159.—Pallesiya pattu of Matale east. Village—Naguliya.
Applicant—Crown.

13761	Galgodamukalana	Crown	Forest	41 1 14		10
13762	Medahelamukalana	do.	do.	31 2 10		15
K 858	Natharangahamulahena	Punchinaida and others	Low jungle	5 1 14		10
13763	Gangwasamemukulana	Crown	Forest	46 3 22		20
13764	Kapuhena	Crown	Low jungle	11 0 26		10
13765	Yakaluagahamulahena	do.	Partly low forest, partly chena	9 3 2		10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,930, C. P.

වර්ෂ 1903 කවු අප්‍රේල් මස 9 වෙනි දින කොළඹ මහසෙක්‍රතාරිස් උත්තරාත්සේගේ කන්දෝරුවේදීය.

මධ්‍යම දිසාවේ මාතලේ උපදේශනලේඛනවිකාත්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සඳහා ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1903 කවු මැයි මස 28 වෙනි දිනවූ අභ්‍යන්තරවද දවල් 12ව මාතලේ කළුතර දිස්ත්‍රික්කේ විකුණන්නට යෙදෙනවා ඇත.

පිහිටම 5,222. මාතලේ නැගෙනහිර පලාතේ ගහල උඩසිසපත්තුවේ. ගව—පුවක්පිටිය.
ඉල්වම්කාරයා—යු. උක්කවත්තා.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අත්දම.	පවත්ගන්න	
				මහත. ගණන.	රු.
13874	කවුලන්ද	ආණ්ඩුව	සොසි කැලාව, ඩි ගොසි ගැහටි සැනෙත ඉඩම	0 3 4	15

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවීම.	අක්ෂර.	පවත්ගත්කම	
				අ. රු. ප.	රු.
	සිතියම 5,223.	මාතලේ නැගෙනහිර පලාතේ ගඟල උඩසියපත්තුවේ.	ගම—පුවක්පිටිය.		
13876	පිත්තගඟවත්ත	ඉල්ලුම්කාරයා—සු. උක්කුබන්ඩා. ආණ්ඩුව	වි ගොසිතැනව සැරගන ඉඩම	1 0 4	15
T 868	එම	ඇ. පසුබාසාම	කැලාව	0 1 6	15
	සිතියම 5,159.	මාතලේ නැගෙනහිර පලාතේ පල්ලේසියපත්තුවේ.			
		ගම—ත. ගුලියද්ද.	ඉල්ලුම්කාරයා—ආණ්ඩුව.		
13761	ගල්ගොඩමුකලාන	ආණ්ඩුව	කැලාව	41 1 14	10
13762	මැදගෙලමුකලාන	එම	එම	31 2 10	15
K 858	තත්තරනගමුලගේන	පුත්තලමුලගේන	පොසි කැලාව	5 1 14	10
			ගම—රත්තොව.		
13763	ගන්ගුමාසමුකලාන	ආණ්ඩුව	කැලාව	46 3 22	20
			ගම—රත්තොවපල්ලේඅස්වැද්දුව.		
13764	සපුගේන	ආණ්ඩුව	පොසි කැලාව	11 0 26	10
13765	සකළුවගමුලගේන	එම	පැත්තක් කැලාව, පැත්තක් ගේන	9 3 2	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ථකරුලුත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණ කාරණා මාතලේ උපදේශන උත්තරාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුහර උතුමානන්වකන්සේගේ අඥාවලෙස,

එවරුණි ඉම් හර්ස්,
මහසෙනුකාරීස් වමින.

No. 1,931, C. P.

Colonial Secretary's Office,
Colombo, April 9, 1903.

ON Monday, May 25, 1903, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Udapalata division of the Kandy District of the Central Province.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.
Q 697	Miyanagolla	Homudelpotta	Jungle (was encroachment by proprietors of title plan 64,589)	0 0 10
Upset price,—Rs. 10 per acre.				

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,931, C. P.

වස 1903 ක්වු අප්‍රේල් මස 9 වෙනි දින කොළඹ

මහසෙනුකාරීස් උත්තරාන්සේගේ කන්තෝරුවේදී.

මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ඒජන්ත උත්තරාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1903 ක්වු මැයි මස 25 වෙනි සඳුදා දවල් 12ට මහනුවර කවිවේරියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ උඩපලාත කොඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි.

නො.	ඉඩමේ නම.	සිතියම 3,966.	ගම—මහනගොල්ල.	මහත.
		අයිතිකම් කියවීම.	අක්ෂර.	අ. රු. ප.
Q 697	ගවුදුල්පොත	ආණ්ඩුව	කැලේ, කොමිමර 64,589යේ උරුමවාසි කිහිප පැලෑටිකඩදැසිස අයිතිකාර ගේ විසින් අල්ලාගත නිවුනා	0 0 10

අක්කරයක් රූපියල් 10යේ හිට පවත්ගැනී විකුණනව යෙදේ.

මේ ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ථකරුලුත්තාන්සේගෙන් දැනගත හැකිවත් ඇර, විකිනීමේ කොන්දේසි ගැණ කොරතුරු මධ්‍යම දිසාවේ මහනුවර ගෞරවනීයවූ ඒජන්ත උත්තරාන්සේ ගෙන් දැනගත හැකිවේ.

ගරුහර උතුමානන්වකන්සේගේ අඥාවලෙස,

එවරුණි ඉම් හර්ස්,
මහසෙනුකාරීස් වමින.

No. 1,932, C. P.

Colonial Secretary's office,
Colombo, April 9, 1903.

ON Monday, May 25, 1903, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Udapalata division of the Kandy District of the Central Province.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.
Y 826	Legundeniya	Moragolla	Jungle (encroachment by proprietors of title plan 156,423. Beaumont estate, given up)	0 3 32

Upset price,—Rs. 75 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,932, C. P.

අංක 1903 ක්වු අ-පුල් මස 9 වෙනි දින කොළඹ
මහසමුදායාර්ථයක්ගෙන් කන්තෝරුවේදී.

මුරුම දිනවල කොළඹවල ඒජන්තවරයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආශ්වාල සහකරු ඉඩම් ආශ්වාල නිලධාරීවල ප්‍රකාරයට වර්ෂ 1903 ක්වු මැයි මස 25 වෙනි සඳුදා දවල් 12ව මහනුවර රජ විවිදේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. ර. ප.
Y 826	ලැගුන්දෙනිය	මොරගොල්ල	කැපුල්, බොමාන්විවන්දන් ගො. මමර 156,423 වන ප්‍ර. ම. වාසි කිසික ප්‍ර. ග. සඳහිත අයිතිකාරයා විසින් අල්ලා ගත හැකි දුනුව අන්දාර නිමව	0 3 32

අක්කරයක් රූපියල් 75 ගෙ කිට පටන්ගැනී විකුණනට යෙදේ.
මේ ඉඩම ගැන වැඩිදුර තොරතුරු සර්වේයර්ජන්තවරයන්ගේ දුකගතකරුවෙන් ඇර, විකිනීමේ කොන්දේසි ගැන තොරතුරු මුරුම දිනවල මහනුවර කොළඹවල ඒජන්තවරයන්ගේ දුකගත ගැනීමේ.

ගරුකර උතුමානවනන්ගේ ආඥාවලය,
එවර්ඩ් ඉම් තර්න්,
මහසමුදායාර්ථය.

No. 1,933, C. P.

Colonial Secretary's Office,
Colombo, April 9, 1903.

ON Wednesday, May 27, 1903, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 5,126.—Pallesiya pattu of Matale east.
Applicant—Crown.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
13680	Dambagollepusselamukalana	Crown	Low forest	0 2 0	15
O 855	Do.	Bilinda	do.	0 0 36	15

Preliminary plan 2,396.—Gangala Pallesiya pattu of Matale east.
Applicant—Udawaluwe Tikiri Banda.

N 292½	Dehigollegalbodahena	Crown	Low jungle	0 1 28	10
--------	----------------------	-------	------------	--------	----

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant-Government Agent, Matale.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,933, C. P.

වර්ෂ 1903 ක්වු අ-පුල් මස 9 වෙනි දින කොළඹ
මහසමුදායාර්ථයක්ගෙන් කන්තෝරුවේදී.

මුරුම දිනවල මාතලේ ඒජන්තවරයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආශ්වාල සහකරු ඉඩම් ආශ්වාල නිලධාරීවල ප්‍රකාරයට වර්ෂ 1903 ක්වු මැයි මස 27 වෙනි දිනවු බදාදා දවල් 12ව මාතලේ රජ විවිදේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

කො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත. අ. ර. ප.	වටන්ගන්ක රූ.
13680	දම්බගොල්ලේපුසෙලාමුකලාන	පුස්සැල	පුස්සැල	0 2 0	15
O 855	එම	අයිතිකම් කිසිකො—බිලින්දා. පුස්සැල	එම	0 0 36	15

පරිගණක
මහත. ගනන.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	අ. රු. ප.	රු.
N 292½	සිනියම 2,396. ඉල්ළුමිකාරයා—උඩවලව්වේ පිකිරිබන්ඩා. දෙහියොල්ලේගේන	මාතලේ නැගෙනහිර පලාතේ ගඟලපල්ලේසිංහපත්තුවේ. අයිතිකම කිංකන්තා—ආණ්ඩුව.	පුත්තිකැලාව	0 1 28	10

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජනරාල්වනාන්තේගෙන් සහ විකිනීමේ කොන්දේසි මත මිකිනීමේ කොන්දේසි මත මාතලේ උපර්ජනරාල්වනාන්තේගෙන්ද දැනගන්ව පුළුවන.

ගරුහර උතුමානන්වතන්තේගේ ආඥා ලෙස,
එවරුරි ඉම් තර්න්,
මහසෙකුකාරීස් මමිත.

No. 1,934, C. P. Colonial Secretary's Office,
Colombo, April 9, 1903.

ON Thursday, May 28, 1903, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Uda Bulatgama division of the Kandy District of the Central Province.
Preliminary plan 3,589.
Claimant—Crown.

Lot.	Village.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
B 605½	Weligampola	Kurahangalahena	D. H. Pestonjee of Salem estate, Nawalapitiya	Jungle	2 0 34

Upset price,—Rs. 15 per acre.
Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,934, C. P. වර්ෂ 1903 ඔවු අප්‍රේල් මස 9 වෙනි දින කොළඹ
මහසෙකුකාරීස් උත්තාන්තේගේ කන්තෝරුවේදී.

මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ඒජන්තරාල්වනාන්තේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 ඔවු මැයි මස 28 වෙනි දින දවල් දොරටුව මහනුවර කවිවේරියේදී වෙන්දේසිකර විකුණනුට යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ උඩවුලව්වම කොවිඩාසයේ පිහිටා තිබෙන බිම්කැබේලි එකක්.
සිනියම 3,589. අයිතිකම කිංකන්තා—ආණ්ඩුව. ඉඩමේ නම—කුරහන්ගලගේන.

නො.	ගම.	ඉල්ළුමිකාරයා.	අන්දම.	අ. රු. ප.	රු.
B 605½	වැලිගම්පොල	කාවලපිටියේ සේලම්වන්තේ ඩී. එච්. පෙස්ටන්ජී	කැලේ	2 0 34	

අක්කරයක් රුපියල් 15 වේ හිට පවත්ගැනී විකුණනුට යෙදේ.

මේ ඉඩම ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජනරාල්වනාන්තේගෙන් දැනගතහැකිවත් ඇර, විකිනීමේ කොන්දේසි ගැණ තොරතුරු මධ්‍යම දිසාවේ මහනුවර ගෞරවනීයවූ ආණ්ඩුවේ ඒජන්තරාල්වනාන්තේගෙන් දැනගතහැකිවේ.

ගරුහර උතුමානන්වතන්තේගේ ආඥා ලෙස,
එවරුරි ඉම් තර්න්,
මහසෙකුකාරීස් මමිත.

No. 1,935, C. P. Colonial Secretary's Office,
Colombo, April 9, 1903.

ON Monday, May 18, 1903, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Uda Dumbara division of the Kandy District of the Central Province.
Preliminary plan 5,173.

Lot.	Village.	Name of Land.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
13795	Bamberabedda	Kehelwattahena	Udagedara Rankira Vidane Dewaya	Crown	Forest	11 3 25

Upset price,—Rs. 60 per acre.
Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,935, C. P.

වර්ෂ 1903 ක්‍රි. අප්‍රේල් මස 9 වෙනි දින කොළඹ
මහසෙනෙකාරිස්ථානයේ කන්කොරුවේදී.

මෙහි දිසාවේ ගෞරවනීයවූ ඒජන්ත උන්කාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්කත ඉඩම ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1903 ක්‍රි. මැයි මස 18 වෙනි සඳුදින දවල් 12ට මහනුවර කවිමේරි රේඛි වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

මෙහි දිසාවේ මහනුවර පලාතේ උඩදම්බර කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි.

සිතියම 5,173. අයිතිකම කියන්නා—ආණ්ඩුව. ඉඩමේ නම—කොහෙල්වත්තේගොඩ.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත.
				අ. රු. ප.
13795	බඹරබැද්ද	උඩගෙදර රත්කිරි විදුනදේවයා	මුකලාන	11 3 25

අක්කරයක් රූපියල් 60 හිටි පවත්ගැනී විකුණනව යෙදේ.

මේ ඉඩම ගැණ මැහිදුර කොරතුරු සර්වේයර්පනරු උන්කාන්සේගෙන් දැනගනව ගැනිවත් ඇර, මිසි නිමේ කොන්දේසි ගැණ කොරතුරු මෙහි දිසාවේ මහනුවර ගෞරවනීයවූ ඒජන්ත උන්කාන්සේගෙන් දැනගත ගැනිවේ.

ගරුකර උතුමානවකන්සේගේ ආඥාවලට,
එවරුණි ඉම් කරින්,
මහසෙනෙකාරිස් වමින.

No. 1,936, C. P.

Colonial Secretary's Office,
Colombo, April 21, 1903.

On Monday, May 25, 1903, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty allotments of land situated in the Uda Hewaheta division of the Nuwara Eliya District of the Central Province.

Preliminary plan 4,875. Village—Maturata.
Claimant—Crown.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		
				A.	R.	P.
13075	Uda-ambatenna	—	Tea and few bushes	0	0	2.25
Upset price,—Rs. 300 per acre.						
5577	Galahakelemana	—	Forest and patana	14	1	18
Upset price,—Rs. 20 per acre.						
12866	Galahakelemana	—	Patana	3	2	17
Upset price,—Rs. 20 per acre.						
12594	Dikirilapotapataulhena	—	Chena and jungle	3	3	35
Upset price,—Rs. 30 per acre.						
12686	Batalakotuweaswedduma	—	Old paddy field	0	3	2
Upset price,—Rs. 50 per acre.						
10433	Kahambiliyaketiyehehena	—	Chena	4	3	20
Upset price,—Rs. 20 per acre.						
10021	Bombuwehena	—	Rocky chena land	2	1	24.25
10020	Do.	—	do.	1	3	33.50
Upset price,—Rs. 15 per acre.						
10432	Udamoragalahena	—	Chena	1	3	6.75
Upset price,—Rs. 20 per acre.						
12979	Gokatugahamaditta	—	Patana	2	1	22
Upset price,—Rs. 20 per acre.						
10093	Elabodapatana	—	Chena and patana	11	3	27
10094	Do.	—	Patana	24	1	9
10095	Madarapitiekumbura	—	Paddy field with strip of patana	4	0	8
10096	Elaboda or Dimbulgahapatana	—	Patana	25	3	23
10097	Wandurukolahena	—	Chena with patana land	19	0	17
Upset price,—Rs. 10 per acre.						

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent, A. R. P.
Preliminary plan 3,327. Village—Agappala.				
9303	Hirangalabedda	—	Forest	6 3 17
9304	Dimbulgahapatana	—	Chena	2 3 29
9305	Do.	—	Chena and jungle	7 3 25
9307	Nabekumbura	—	Paddy field, now overgrown with lantana	0 0 36
9309	Otalawabedda	—	Forest	8 3 38
Upset price,—Rs. 10 per acre.				
Preliminary plan 3,555. Village—Bogamuwa.				
10016	Indipanduremadittehena	Ratemahatmaya, Uda Hewaheta Chena		1 2 5
Upset price,—Rs. 20 per acre.				
Preliminary plan 3,595. Village—Bogamuwa.				
10104	Alakolamaddittehena	Ratemahatmaya, Uda Hewaheta Chena		2 0 8
Upset price,—Rs. 20 per acre.				
Preliminary plan 3,557. Village—Bogamuwa.				
10017	Gallahahena	Ratemahatmaya, Uda Hewaheta Chena		2 0 29.50
10018	Dambawelabulugahamulahena	do.	do.	1 1 22
10019	Hangurawatatennehena	do.	do.	1 1 26.75
10020	Dambawelabulugahamulahena	do.	do.	1 1 0
Upset price,—Rs. 20 per acre.				
Preliminary plan 3,576. Village—Pallewela.				
10046	Ratmetiyehena	J. Eriagama, Ratemahatmaya Chena		2 1 33
Upset price,—Rs. 20 per acre.				
Preliminary plan 3,487. Village—Dimbulkumbura.				
9630	Kahamadittekumbura	Ratemahatmaya, Uda Hewaheta, for general sale	Patana	8 3 32
9631	Kandagollehena	do.	do.	9 3 10
9632	Kandagolla	do.	Jungle	0 1 11
Lots Nos. 9,630 and 9,631 at Rs. 15, and lot 9,632 at Rs. 20 per acre.				

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,936, C. P.

විඳි 1903 ක්වු අගුලු මස 21 වෙනි දින කොලඹ
මහසෙනසුනාධිපතිතුමාගේ කමන්දෝරුවේදී.

ඉඩම් දිසාවේ කුමරුපිලියේ උපරිපත්කරුතුමාගේ පිසිව මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් අණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 ක්වු මැයි මස 25 වෙනි දිනවු සඳුදා දවල් 12ට කුමාරාච්චිපය වම් පිරිසේදී වෙන්දේසිකර විකුණින්නට යෙදෙනවා ඇත.

ඉඩම් දිසාවේ කුමරුපිලිය පලාතේ උඩහේවාහැටේ කොට්ඨාසයේ පිහිටා තිබෙන විටිකැබෙලි 30 ය. සිතියම 4,875. ගම—මතුරව. අයිතිකරු කියන්නා—ආණ්ඩුව.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කරු.	අන්දම.	මහත. අ. ර. ප.
13075	උඩඅඹකැන්න අක්කරයක් රූපියල් 300 බැගින්ය.	—	ගේ සහ පදුරු	0 0 2.25
සිතියම 1,696. ගම—උහන්නැන්න.				
5577	ගලුකැලේමාන අක්කරයක් රූපියල් 20 බැගින්ය.	—	මුකලාන සහ පහත	14 1 18
සිතියම 4,767. ගම—ඇකිරිග.				
12866	— අක්කරයක් රූපියල් 20 බැගින්ය.	එම්. ඩී. දෙත් සාමෙල්අල්පු	පහත	3 2 17
සිතියම 4,716. ගම—ඇකිරිග.				
12594	දිකිරිල්ලපොතපහත හේන අක්කරයක් රූපියල් 30 බැගින්ය.	—	හේන සහ කැලේ	3 3 35
සිතියම 4,732. ගම—බුම්හෙපිටිය.				
12686	බහලුකොටු මුණ්ණුද්දම අක්කරයක් රූපියල් 50 බැගින්ය.	—	පරකකුමුර	0 3 2
සිතියම 3,820. ගම—බෝගමුව.				
10433	කහඹිලියකැවියේහේන අක්කරයක් රූපියල් 20 බැගින්ය.	ජීරිගම රවේමහත්මයා	හේන	4 3 20
සිතියම 3,558. ගම—බෝගමුව.				
10021	බොම්බුමේහේන	විකිනිමට, උඩහේවාහැටේ රවේ මහත්මයා	ගල් සහිත හේන	2 1 24 25
10020	එම අක්කරයක් රූපියල් 15 බැගින්ය.	එම	එම	1 3 33.50
සිතියම 3,819. ගම—මොරතොල්ල.				
10432	උඩමොරතොල්ලේහේන අක්කරයක් රූපියල් 20 බැගින්ය.	ජීරිගම රවේමහත්මයා	හේන	1 3 6.75

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මකක. අ. රු. ප.
12979	ගොහවුගහමහින්ත	සිතියම 4,848. ගම—වැල්ලගිරිය. බිතැන්තේගෙදර අප්පුහාමි සහ පල්ලේගෙදර අප්පුහාමි	පහන	2 1 22
	අක්කරයක් රූපියල් 20 බැගින්ය.	සිතියම 3,592. ගම—අහප්පල.		
10093	අලවොඩපහන	—	හේන සහ පහන	11 3 27
10094	එම	—	පහන	24 1 9
10095	චිරවිවේකුඹුර	—	පහන සහ කුඹුර	4 0 8
10096	අලවොඩ නොහොත් දිඹුල්ගහපහන	—	පහන	25 3 23
10097	වදුරුකොලහේන	—	හේන සහ පහන	19 0 17
	අක්කරයක් රූපියල් 10 බැගින්ය.	සිතියම 3,327. ගම—අහප්පල.		
9303	කීර්තලවැද්ද	—	මුකලාන	6 3 17
9304	දිඹුල්ගහපහන	—	හේන	2 3 29
9305	එම	—	හේන සහ කැලාව	7 3 25
9307	තඹේකුඹුර	—	දුනට් කීඹුරු කැලේ ඉහතින් කුඹුර	0 0 36
9309	බිතලාවේවැද්ද	—	මුකලාන	8 3 38
	අක්කරයක් රූපියල් 10 බැගින්ය.	සිතියම 3,555. ගම—බෝගමුව.		
10016	ඉදිපදුරමහින්තේන	උඩහේවාතුව රවේමකන්මයා	හේන	1 2 5
	අක්කරයක් රූපියල් 20 බැගින්ය.	සිතියම 3,595. ගම—බෝගමුව.		
10104	අලවොඩහේන	උඩහේවාතුව රවේමකන්මයා	—	2 0 8
	අක්කරයක් රූපියල් 20 බැගින්ය.	සිතියම 3,557. ගම—බෝගමුව.		
10017	ගල්ලැහැනේන	උඩහේවාතුව රවේමකන්මයා	හේන	2 0 29.50
10018	අඹේවෙලවුඵගහමුල	එම	එම	1 1 22
10019	ගඳුරුවතකැන්තේන	එම	එම	1 1 26.75
10020	අඹේවෙල වුඵගහමුලහේන	එම	එම	1 1 0
	අක්කරයක් රූපියල් 20 බැගින්ය.	සිතියම 3,576. ගම—පල්ලේවෙල.		
10046	රත්වැව්වේන	ජේ. ජයගම රවේමකන්මයා	එම	2 1 33
	අක්කරයක් රූපියල් 20 බැගින්ය.	සිතියම 3,487. ගම—දිඹුල්කුඹුර.		
9630	කකමහින්තේකුඹුර	උඩහේවාතුව රවේමකන්මයා	පහන	8 3 32
9631	කැන්දගොල්ලේනේන	එම	එම	9 3 10
9632	කැන්දගොල්ල	එම	කැලාව	0 1 11

නොමිමර 9630 සහ 9631 දරන බිම්කවි අක්කරයක් රු. 15 බැගින්ය. නොමිමර 9632 රු. පියල් 20 බැගින්ය.
මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරුල්ලන්තාන්තේගෙදර, මිනිනිමේ කොත්දේසි ගැණ භූමිමාලිකා උපදේශනා කොටසේගෙදර දැනගත හැකිවේ.

ගරුකර උතුමානවකන්තේනේ ආඥාවලෙස,
එවරුර්ඞි ඉම් කාරුන්,
මහසඤ්ඤාකාරීස් එම්.ක.

No 1,937, C. P. Colonial Secretary's Office,
Colombo, April 21, 1903.

ON Friday, May 23, 1903, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government

An allotment of land situated in the Pata Hewaheta division of the Kandy District of the Central Province. Preliminary plan 5,171. Claimant—Crown.

Applicant—Iddamalgoda Arachchige Don Denis Appu of Uda Deltota.

Lot	Village.	Name of Land.	Description.	Extent. A. R. P.
13791	Palugama	Walawwewatta	Lantana jungle with one old wild mango tree	0 2 0

Upset price,—Rs. 70 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,937, C. P.

විෂි 1903 ක්වු අප්‍රේල් මස 21 වෙනි දින කොළඹ මහසෙනසුනාරිස්උත්තාත්සේගේ කන්තෝරුවේදීය.

මහම දිසාමෙ ගෞරවනීයවූ ඒජන්තඋත්තාත්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1903 ක්වු මැයි මස 29 වෙනි කිවිදින දවල් 12ට මහනුවර කමිවර් සේදි වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

මහම දිසාමෙ මහනුවර පලාතේ පානසේවාහැවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිමකැබෙලි එකක්. සිතියම 5,171. ඉඩමේ නම—වලව්වේවත්ත. අයිතිකම නියත්තා—ආණ්ඩුව.

නො.	නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
13791	පාඨමව	උඩදෙල්තොට ඉද්දවල්ගොඩ ආරම්භයේ දෙව් දිනෙස් අප්පු	රටහිතුරුකැලේ සහ එක වල් දෙල්ගහක් තිබෙන ඉඩම	0 2 0

අක්කරයක් රුපියල් 70.50 කිව පවත්නැති විකුණන්නට යෙදේ.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල්උත්තාත්සේගෙන් දැනගත්වි හැකිවත් ඇර, මිනිනීමේ කොන්දේසි ගැණ තොරතුරු මඩ්ම දිසාමෙ ගෞරවනීයවූ ඒජන්තඋත්තාත්සේගෙන් දැනගත හැකිවේ.

ගරුභර උතුමානත්වතත්සේගේ ආඥාවලෙස, එවරුර්හි ඉම් කරත්, මහසෙනසුනාරිස් වමස.

LAND SALES IN THE NORTHERN PROVINCE.

No. 411, N. P.

Colonial Secretary's Office, Colombo, April 9, 1903.

ON Thursday, May 28, 1903, at 12 o'clock noon, the Assistant Government Agent for the Mullaitivu District will put up to auction, at his office in Mullaitivu, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixteen allotments of land situated in the Maritime pattus and Vavuniya north division of the Mullaitivu District of the Northern Province.

Preliminary plan 1,491. Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
5644	Mullivaikkal	Vairamuttu Annamalai	Paddy field	6 1 0
5689	Kanukkeni	Preliminary plan 1,504. Velu Supramaniam	Scrub jungle	0 3 15
5723	Putukkudiyiruppu	Preliminary plan 1,522. —	Scrub jungle	0 0 31
5776	Mullaittivu	Preliminary plan 1,541. —	Sandy waste	0 3 27
5778	Do.	—	do.	0 3 33
5780	Do.	—	do.	0 3 31
5795	Mullivaikkal	Preliminary plan 1,545. Kadiran Palan	Waste land	0 3 4
6284½	Kumarapuram	Preliminary plan 1,678. M. A. Muhamatu Ibrahim	Jungle	40 0 0
7135	Vellamullivaikkal	Preliminary plan 1,867. Murukar Arumukam and another	Scrub	2 1 30
7805	Vellamullivaikkal	Preliminary plan 2,087. Sinne, wife of Murukan	Jungle	1 0 12
7824	Kumulamunai	Preliminary plan 2,098. Suppar Vinasitamby	do.	1 1 7
7825	Do.	Ampalavagner Ramalingam	do.	1 1 36
8034	Mattalan	Preliminary plan 2,195.	Abandoned tobacco garden	0 3 3
9300	Mullivaikkal	Preliminary plan 2,599. K. Velu Muttiah	Open sandy jungle	1 2 5
7913	Kulavisuddan	Preliminary plan 2,143. Kasinatar Sinnatamby	Chena	4 0 37
8006	Marutodai	Preliminary plan 2,185. S. M. Kanapatipillai	Jungle	3 1 30

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Mullaittivu.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 411, N. P.

கொலோனியல் சர்க்கிடுத்தார் ஆபிசில்,
கொழும்பு, 1903 ம் (ஸ்) சித்திரை 9 ந் உ.

1903 ம் ஆண்டு வைகாசிமாதம் 28 ந் தேதி, முல்லைத்தீவில் தன ஆபிசில் வட மாகாணத்து முல்லைத்தீவு டிஸ்திரிக் கவண்மேந்து உதவி ஏசுநாயகர்களால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டுகளை, அரசாட்சி யாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற் கூறி விற்கப்படும்.

16 காணித்துண்டுகள், வட மாகாணத்து முல்லைத்தீவு டிஸ்திரிக் கிண கரைதுறைப்பற்று வவுனியவடக்கு பகுதியிலிருக் கின்றது.

இல.	குறிச்சி.	பிளான இலக்கம் 1,491. உரித்தாளி—முடி. கேள்விக்காரன் பெயர்.	விவரம்.	வீசாலம். ஏ. அ. ப.
5644	முள்ளிவாய்க்கால்	வயிரமுத்து அண்ணாமலை	வயல்திலம்	6 1 0
5689	கணுக்கேணி	பிளான் இலக்கம் 1,504. வேலு சுப்பிரமணியர்	பறட்டைக்காடு	0 3 15
5723	புதுக்குடியிருப்பு	பிளான இலக்கம் 1,522.	ஷே	0 0 31
5776	முல்லைத்தீவு	பிளான் இலக்கம் 1,541.	மணல் வெண்ணிலம்	0 3 27
5778	ஷே	—	ஷே	0 3 33
5780	ஷே	—	ஷே	0 3 31
5795	முள்ளிவாய்க்கால்	பிளான் இலக்கம் 1,545. கதிரன் பாலன்	வெளிநிலம்	0 3 4
6284½	குமாரபுரம்	பிளான் இலக்கம் 1,678. மு. அ. முகம்மது இபுரகிம்	காடு	40 0 0
7135	வெள்ளாமுள்ளிவாய்க்கால்	பிளான இலக்கம் 1,867. முருகர் ஆறுமுகமும் மறுபேரும்	பறட்டைக்காடு	2 1 30
7805	ஷே	பிளான இலக்கம் 2,087. முருகன் பெண் சின்னி	காடு	1 0 12
7824	குமுளமுனை	பிளான இலக்கம் 2,098. சுப்பர் வினாத்தம்பி	காடு	1 1 7
7825	ஷே	அம்பலவாணர் ராமலிங்கம்	காடு	1 1 36
8034	மாத்தலன்	பிளான இலக்கம் 2,195.	புகையிலைத்தோட்டம்	0 3 3
9300	முள்ளிவாய்க்கால்	பிளான இலக்கம் 2,599. கு. வேலு முத்தையா	வெண்ணிலம்	1 2 5
7913	குளவிசட்டான	பிளான இலக்கம் 2,143. காசிநாதர் சின்னத்தம்பி	சேனை	4 0 37
8006	மறதொடை	பிளான இலக்கம் 2,185. சே. மு. கணபதிப்பிள்ளை	காடு	3 1 30

தரிப்பு விலை ஏக்கர் ஒன்றுக்கு ரூபா 10.

இக்காணிகளப்படறிய மேலதிகமான விபரம் சர்வேயர் ஜெனரல் துரையவர்களிடத்திலும் விற்பனவின் கொந்தி சைப்பற்ற முல்லைத்தீவு டிஸ்திரிக் கு உதவி ஏசுநாயகத்துரையவர்களிடத்திலும் கேட்டறிந்துகொள்ளலாம்.

மகோத்தமரவர்களினது கட்டளையின்படி,
எவெறட்டிலும் தூர்ண்,
இராசாங்க விசுதர்.

No. 412, N. P.

Colonial Secretary's Office,
Colombo, April 8, 1903.

ON Friday, May 15, 1903, at 10 A.M., the Assistant Government Agent for the Mannar District will put up to auction at his office in Mannar, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government. Seventeen allotments of land situated in the Mannar town, &c., division of the Mannar District of the Northern Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
Preliminary plan 2,293.—Mannar town.				
Claimant—Crown.				
8407	Mannar town	P. Swaminatan	Waste	0 2 13
Preliminary plan 2,695.—Mannar west.				
9565	Tayilankudyiruppu	Narayanan Jesuthasan	Waste	0 3 0
Preliminary plan 2,750.—Mantai south.				
9795	Parappankandal Sinnakulam	V. R. S. Candasamy Chetty and V. P. Raman Cangany	Waste	107 3 0
Preliminary plan 2,663.—Iluppaikadavai pattu.				
9497	Chundikuli	Lawrence Leander	Jungle	1 1 23
Preliminary plan 2,656.—Nanaddan east.				
9467	Attimoddaikulam	Antoni Philippu Kodutore	Jungle	11 2 24
Preliminary plan 2,658.—Musali north.				
9473	Alavakkai Sirukkulam	Kappaneina Levvaitamby	Jungle	1 3 20
9475	Do.	Encroached by M. Kappudayar	Paddy field	0 0 29
9476	Do.	Encroached by M. Levvai Marakaier	do.	0 1 0
9477	Do	do.	do.	0 1 7

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
5044	Variveli	Preliminary plan 1,418.—Musali south. Crown	Waste	2 2 25
9481	Marichchukaddi	Preliminary plan 2,660.—Musali south. Kachchu Mohamado Marakaier Habibu Mohamado	Jungle	11 3 29
9483	Do.	Kantappan Innasi	do.	2 1 37
9478	Peruveli	Preliminary plan 2,659.—Musali south. Asana Levvai Panikker Kappaneina Levvai	Jungle	5 0 13
9468	Karadikkuli	Preliminary plan 2,657.—Musali south. Mohamado Usen Marakaier Mohamado Kasim	Jungle	0 3 16
9470	Do.	Encroached by K.P. Kappaneina Annasi	do.	0 0 4
9471	Do.	do.	do.	0 3 35
9472	Do.	do.	do.	0 0 10

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Mannar.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary

No. 412, N. P.

கொலோனியல் சர்க்கிற் தாரர் ஆபிசில்,
கொழும்பு, 1903 ம் ஆண்டு சித்திரை மீ 8 ந் உ.

1903 ம் ஆண்டு வைகாசிமாதம் 15 ந் தேதி, மன்னூரில் தன் ஆபிசில் 10 மணிக்கு மன்னூர் டிஸ்திரிக்ட் உதவி கவர்ணர் மேந்து ஏசன் மவர்களால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவு பண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏவத்திற்குறி விந்கப்படுமீ.

காணித்துண்டுகள், வட மாகாணத்து மன்னூர் டிஸ்திரிக்டின் மன்னூர்ப் பகுதியிலிருக்கின்றது.

படம் 2,293. மன்னூர் பட்டணம்.

உரித்தாவீ—அரசாட்சியார்.

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விபரம்.	விசாலம். ஏ. ரூ. ப.
8407	மன்னூர்பட்டணம்	பே. சுவாமிநாதன்	வெண்காணி	0 2 13
9565	தாயிலாங்குடியிருப்பு	படம் 2,695. மன்னூர் மேற்கு. நாராயணன் யேசுதாசன்	வெண்காணி	0 3 0
9795	பறப்பாங்கண்டல் சின்னக்கு ளம்	படம் 2,750. மாந்தை தெற்கு. பூ. ஆர். எஸ். கந்தசாமிச்செட்டியும் பூ. பி. இராமன்கங்காணியும்	வெண்காணி	107 3 0
9497	சுண்டிக்குளி	படம் 2,663. இலுப்பைக்கடவைப்பற்று. லோறன்ஸவியாந்தர்	காடு	1 1 23
9467	ஆத்திமோட்டைக்குளம்	படம் 2,656. நானாட்டான் கிழக்கு. அந்தோனி பிலிப்பு கொடுத்தோர்	காடு	11 2 24
9473	அளவக்கை சிறுக்குளம்	படம் 2,658. முசலி வடக்கு. கப்பநெயிலு லெவ்வைத்தம்பி	காடு	1 3 20
9475	ஷே	மு. கப்புடையார் (கூட்டினது)	நெற்காணி	0 0 29
9476	ஷே	ம. லெவ்வை மரக்காயர் (கூட்டினது)	ஷே	0 1 0
9477	ஷே	ஷே	ஷே	0 1 7
5044	வாரிவெளி	படம் 1,418. முசலி தெற்கு. அரசாட்சியார்	வெண்காணி	2 2 25
9481	மறிச்சுக்கட்டி.	படம் 2,660. முசலி தெற்கு. கச்சமுக்கம்மது மரக்காயர் கப்பி முகம்மது	காடு	11 3 29
9483	ஷே	கந்தப்பன் இன்னாசி	காடு	2 1 37
9478	பெருவெளி	படம் 2,659. முசலி தெற்கு. அசனலெவ்வை பணிக்கர் கப்பநெயிலு லெவ்வை	காடு	5 0 13
9468	கறடிக்குளி	படம் 2,657. முசலி தெற்கு. முகமதுசன் மரக்காயர் முகம்மது காளின்	காடு	0 3 16
9470	ஷே	கா. ப. கப்பநெயிலு அண்ணாவி (கூட்டி னது)	காடு	0 0 4
9471	ஷே	ஷே	காடு	0 3 35
9472	ஷே	ஷே	காடு	0 0 10

பாணிப்பு விலை ஏக்கர் ஒன்றுக்கு ரூபாய் 10.

இக்காணிகளைப்பற்றிய மேலதனமான விபரங்களை சொர்வேயர் ஜெனரல் துரையவர்களிடத்திலும் விந்பனவின் கொ
ந்திசுகளைப்பற்றி மன்னூர் டிஸ்திரிக்ட் உதவி ஏசனறுத் துரையவர்களிடத்திலும் கேட்டறிந்துகொள்ளலாம்.

மகோத்தமரவர்களினது கட்டளையின்படி,

எவெறட்டும் தூர்ண்,
இராசாங்க விக்கிதர்.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,359, S. P.

Colonial Secretary's Office,
Colombo, April 7, 1903.

ON Tuesday, May 26, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-six allotments of land situated in the Wellaboda pattu division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Preliminary plan 6,259. Village.	Description.	Extent. A. R. P.
16466	Katukossehena	Urugamuwa	Garden	1 2 12
		Preliminary plan 5,477. Kadawedduwa		
12642	Ihaleweweatmaga	do.	Garden	2 0 36
12643	Do.	do.	do.	2 0 23
12647	Do.	do.	Jungle	0 1 27
12648	Do.	do.	Garden	1 1 2
12649	Do.	do.	do.	1 3 12
12651	Do.	do.	do.	2 1 36
12653	Hiwalehena	do.	do.	3 2 12
R 593	Pillehena or Wawulgalehena	do.	do.	1 3 37
S 593	Asamodaganhena or Wawulgalehena	do.	do.	3 2 21
12661	Asamodaganhena	do.	do.	1 2 8
12662	Do.	do.	do.	3 0 29
12663	Randeniya	do.	do.	0 1 23
12668	Abaybalalamayagewatta	do.	do.	1 0 19
12671	Wawalagahahena	do.	do.	0 0 28
		Preliminary plan 1,626. Kirineliya		
1635	Hewagawahena	do.	Garden	2 0 11
O 64	Godahena	Pitadeniya	do.	0 3 14
P 64	Kalugewatta	do.	do.	0 2 22
Q 64	Galindawatta	do.	do.	2 3 7
R 64	Bogahawatta	do.	do.	2 2 30
B 65	Weweduwa	Kirineliya	Open land	0 0 27
		Preliminary plan 5,648. Dandeniya		
13519	Medakuttiyahena	do.	Garden	0 3 39
		Preliminary plan 5,628. Dandeniya		
13427	Maragahahena	do.	Chena	3 3 0
		Preliminary plan 5,985. Palleaperakka		
15178	Ukgodahena	do.	Garden	0 2 15
		Preliminary plan 1,131. Kapugama		
H 494	Nugagahahena	do.	Scrub	2 1 14
		Preliminary plan 5,486. Uda-aperakka		
12763	Balahamullehena	do.	Chena	1 2 35

NOTE.—Upset price, from Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,359, S. P.

එළි 1903 ක්‍රි. අප්‍රේල් මස 7 වෙනි දින කොළඹ

මහසෙකුතාරිස්ථානයකින් කන්දොරුවේදී.

දකුණු දිසාවේ මාතර පලාතේ උපරිපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සකස් කරනු ලබන ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට එළි 1903 ක්‍රි. මැයි මස 26 වෙනි දිනදී අගනරවාද දැල් 10 මාතර කම්පරිසේදී වෙන්දේසිකර විකුණුවට ගෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ වැල්ලඹබටත්තුව කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 30ක්.

නො.	ඉඩමේ නම.	පිටිපම 6,259. ගම.	අත්දම. වත්ත	මහත. අ ර. ප.
16466	කපුපොත්සමය	උරුගමුව		1 2 12
		පිටිපම 5,477. කඩවැද්දුව		
12642	ඉහලවැවේ අත්තම	එම	එම	2 0 36
12643	එම	එම	එම	2 0 23
12647	එම	එම	බැඳ්ද	0 1 27
12648	එම	එම	වත්ත	1 1 2
12649	එම	එම	එම	1 3 12
12651	එම	එම	එම	2 1 36
12653	විවැලේගේන	එම	එම	3 2 12
R 593	පිල්ලගේන නොකොත් වවුල්ල ගේන	එම	එම	1 3 37
S 593	අසමොදගන්ගේන නොකොත් වවුල් ලගේන	එම	එම	3 2 21

නො.	ඉඩමේ නම.	ගම.	අක්ෂර.	විහාර.
12661	අසමොදගංගේන	කඩවැද්දුම	වත්ත	1 2 8
12662	එම	එම	එම	3 0 29
12663	රත්දෙනියගේවත්ත	එම	එම	0 1 23
12668	අංකිබාලලමගාගේවත්ත	එම	එම	1 0 19
12671	චූළගගේන	එම	එම	0 0 28
				සිතියම 1,626.
1635	වැවගාමාගේන	කිරිතැලිය	එම	2 0 11
O 64	ගොඩගේන	පිටදෙනිය	එම	0 3 14
P 64	කළුගේවත්ත	එම	එම	0 2 22
Q 64	ගල්ලිදවත්ත	එම	එම	2 3 7
R 64	බෝගගවත්ත	එම	එම	2 2 30
B 65	වැවදුම	කිරිතැලිය	මුඩුබිම	0 0 27
				සිතියම 5,648.
13519	මැදකුම්බිගේන	දන්දෙනිය	වත්ත	0 3 39
				සිතියම 5,628.
13427	මාරකගේන	දන්දෙනිය	ගේන	3 3 0
				සිතියම 5,985.
15178	ලක්ගොඩගේන	පල්ලේඅපරුක්ක	වත්ත	0 2 15
				සිතියම 1,131.
H494	භූගගගේන	කපුගම	සුමිබැඳි	2 1 14
				සිතියම 5,486.
12763	බලකමුල්ලගේන	ලුබ්අපරුක්ක	ගේන	1 2 35

කන්සේරු මිල අක්කරයක් රුපියල් 10යේ සිට රුපියල් 100 දක්වා ඉඩමේ ගැවිදවන.

මෙම ඉඩම් ග.ණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල්ලන්ගාන්සේගෙවද, කොන්දේසි ගැණ මාතර ලපර්ජන්තලන්ගාන්සේගෙවද දකුණත්ව පුළුවන.

ගරුකර ලකුමානත්වතත්සේගේ ආඥාවලෙස,
එවරුම් ඉම් කරන්,
විගසනුකාරිස් මමිස.

No. 1,360, s. p.

Colonial Secretary's Office,
Colombo, April 7, 1903.

ON Friday, May 29, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at his office in Matara Kacheheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eighteen allotments of land situated in the Gangaboda pattu division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Village.	Description.	Extent.
R				A. R. P.
438	Pingkumbura	Welihena	Paddy	1 1 0
Preliminary plan 1,040.				
10434	Tundoladeniya	Kirinde	Deniya	0 1 13
10435	Do.	do.	do.	0 1 13
Preliminary plan 4,112.				
13192	Pillehena	Walakanda	Cleared land with yam	1 2 30
13193	Do.	do.	do.	2 2 8
13194	Kurunduwatthena	do.	A little citronella, rest cleared land	2 0 10
13195	Do.	do.	do.	0 1 26
13196	Gahalakolamaditthena	do.	Citronella	0 3 32
13197	Do.	do.	Sweet potatoes	1 2 6
13199	Do.	do.	Low jungle	3 0 32
13200	Do.	do.	Young citronella	2 1 29
13201	Do.	do.	Sweet potatoes	1 2 4
13202	Do.	do.	do.	2 2 10
13203	Kebiliyapoladeniyahena	do.	do.	1 2 19
13204	Kebiliyapoladeniyahena or Nugehena	do.	Fine grain	0 3 5
13205	Nugehena	do.	Sweet potatoes	0 2 36
13206	Do.	do.	do.	1 1 36
13207	Do.	do.	Cleared land	0 1 23

NOTE.—Upset price, from Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,360, S. P.

වස 1902 ක්වු අප්‍රේල් මස 7 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපති උත්තානසේනේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මාතර පලාතේ උපඵ්ජනකර්තෘන්ගේ විසින් ලෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නිලධාරීවරු ප්‍රකාරයට වස 1903 ක්වු මැයි මස 29 වෙනි දින වූ සිකුරුදා දවල් 1 ව මාතර හි විවේචිතයේදී වෙන්දේසිකර විකුණනට ගෙනෙහිවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ ගඟබඩපත්තුව කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 18ක්. සිතියම 1,040.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහස. අ. රු. ප.
R 438	දිංකුමුර්	මැලිගොන	කුඹුර	1 1 0
10434	තුන්දෙලදෙනිය	කිරික්ද	දෙනිය	0 1 13
10435	එම	එම	එම	0 1 13
			සිතියම 5,551.	
13192	පිල්ලගොන	මැලකන්ද	අලහිවවපු ඉඩම	1 2 30
13193	එම	එම	එම	2 2 8
13194	කුරුඹුවන්තගොන	එම	පැහිරි සහ එලිකරපු ඉඩම	2 0 10
13195	එම	එම	එම	0 1 26
13196	ගහලකොලමහින්ත			
	ගොන	එම	පැහිරි	0 3 32
13197	එම	එම	බහල	1 2 6
13199	එම	එම	සුළුමැද්ද	3 0 32
13200	එම	එම	පැහිරි	2 1 29
13201	එම	එම	බහල	1 2 4
13202	එම	එම	එම	2 2 10
13203	කැපිලියපලදෙනියගොන	එම	එම	1 2 19
13204	එම නොගොන් නුග			
	ගහගොන	එම	සිහින්බෝග	0 3 5
13205	නුගගොන	එම	බහල	0 2 6
13206	එම	එම	එම	1 1 36
13207	එම	එම	එලිකරපු ඉඩම	0 1 23

කන්තෝරු මල අක්කරයක් රුපියල් 10 සේ සිව් රුපියල් 100 දක්වා ඉඩමේ ගැටිවටය. මෙම ඉඩම් ගැණ මැහිදුර කාරණ සර්වේයර්ජනකර්මයන්ගේදී, කොන්දේසි ගැණ මාතර උප ඵ්ජනකර්තෘන්ගේදී දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානන්වනන්ගේ ආඥාවලෙන්,
එවර්ඩ් ඉම් හර්න්,
මහසෙනසුනාධිපති වමන,

No. 1,361, S. P.

Colonial Secretary's Office,
Colombo, April 9, 1903.

ON Thursday, May 28, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eight allotments of land situated in the Morawak korale division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Preliminary plan 1,158. Village.	Description.	Extent. A. R. P.
9185½	Tenipitamukalana	Tennepitiya	Forest about 2 acres, rest scrub	8 2 30
7824	Medalewela	Pasgoda	Deniya	0 1 6
7825	Dolamalledeniya	do.	do.	0 2 7
9410	Rambukdeniyahena alias Ambalama-gawakebella	Matugobe	Low jungle	0 2 31
*12323	Wilebodadeniya	Deniyaya	Deniya	2 0 6
16594	Hawahadeniya	Alapaladeniya	Deniya	1 0 17
16597	Golaliadde	Rambukkana	Owita	1 0 10
16598	Yaddehimulledeniya	do.	do.	1 0 10

* This land had been leased out to Mr. Siedle for one year, commencing from August 8, 1901, for gemming, and now it is advertised for outright sale with mining rights.

NOTE.—Upset price, from Rs. 10 to Rs. 150 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,361, s. p.

වර්ෂ 1903 ක්වු අප්‍රේල් මස 9 වෙනි දින කොළඹ මහසෙනෙට්ටා විසින් ප්‍රකාශ කළ බවට පත් කරන ලද ඉඩම්.

දකුණු දිසාවේ මාතර පරාන් උපවිජයන්තරයේ පිහිටි වෙහි පහත සඳහන් වෙහ ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1903 ක්වු මැයි මස 28 වෙනි දින වු නිවැරදි දවල් 10 මාතර කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනු ලබන ලද ඉඩම්.

දකුණු දිසාවේ මාතර පරාන් මොරවක්කෝරලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබ්ලි 8ක්. සිතියම 1,158. මහස.

නො.	ඉඩමේ නම.	සිතියම	අත්දම.	අ. රු. ප.
9185½	කැනිපිට්ටුකලාන	කැනිපිට්ටු	අ. 2ක් කැලේ, සහ සුළුබැඳි	8 2 30
7824	මැදලවෙල	සිතියම 3,362.	දෙකිය	0 1 6
7825	දෙලවුල්ලදෙකිය	පස්ගොඩ එම	එම	0 2 7
9410	රඹුක්දෙකියසේන නොහොත් අම්බලමගාමාකැබැල්ල	සිතියම 3,824.	සුළුබැඳි	0 2 31
*12323	වලබොඩදෙකිය	මතුගොඩ සිතියම 5,413.	දෙකිය	2 0 6
16594	සේවාසේනදෙකිය	සිතියම 6,303.	එම	1 0 17
16597	ගොළුපිට්ටු	අලපලදෙකිය සිතියම 6,304.	එම	1 0 10
16598	රඹුක්කන	එම	එම	1 0 10

* මෙම ඉඩම පිටුපලක්කරුවන්ගේ ගල්ගරන පිහිටි වර්ෂ 1901කේ අගෝස්තු මස 8 වෙනි දින සිට අවුරුද්දකට බදුදී තිබුණේය, දැනට ගල්ගරුවේ අසිනිවාසිකමක් ඇතුළු සම්පූර්ණ විකිනීමට ප්‍රසිද්ධ කරනු ලැබේ.

කක්කේරු මල අක්කරයක් රුපියල් 10ක සිට රුපියල් 150ක දක්වා ඉඩමේ කැපීමටය.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේච්ඡර්චනාලේඛනවලින් සොයාගැනීමට මාතර උපවිජයන්තරයේ පිහිටි දුකගනුව පුළුවන.

මාතර උතුරු මහනුවෙහි ආඥා ලෙස,
එවරුඩ් ඉම් හර්ස්,
මහසෙනෙට්ටා විසින්.

No. 1,362, s. p.

Colonial Secretary's Office,
Colombo, April 9, 1903.

ON Wednesday, May 27, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at his office in Matara-Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty allotments of land situated in the Weligama korale division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Preliminary plan 660. Village.	Description.	Extent. A. R. P.
5145	Galagedarawatta	Higgoda	Garden	0 2 17
5147	Kopiawatta	do.	do.	5 0 25
5148	Radabokkawatta	do.	do.	1 0 16
C 504	Kahatagahapittaniya	Preliminary plan 1,142. Udakawa	Garden	0 3 0
P 504	Dewilagodella alias Medagodella	do.	Owita	0 0 14
Q 504	Radagewatta	do.	Garden	0 0 22
S 504	Do.	do.	do.	0 0 4
C 505	Hunggawelakumbura	Akurugoda	Field	0 3 20
13344	Ilukkanatthena	Preliminary plan 4,735. Denipitiya	Heavy jungle	7 0 0
13345	Ilukkanatthena or Aggalekela	do.	do.	30 2 5
13352	Ilukkanatthena	do.	Chena	2 3 26
15870	Danahaladeniya	Preliminary plan 6,139. Udukawa	Field	0 0 24
16480	Kaluwagahawila	Preliminary plan 6,268. Midigama	Swamp	4 3 7
16481	Kaluwagahawila or Borlapagedeniya	do.	do.	6 0 27
16482	Kaluwagahawila	do.	do.	15 2 9
15483	Ampamalapalewatta	do.	Cocconut garden	0 3 10
16484	Etamoraduwa	do.	Swamp	11 2 0
16485	Katamoraduwa	do.	do.	12 3 11
16486	Katamoraduwa or Moradugodahena	do.	Jak	18 3 12
16487	Katamoraduwa	do.	Swamp	16 3 20

NOTE.—Upset price, from Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,362, S. P.

වස 1903 ක්වු අප්‍රේල් මස 9 වෙනි දින කොළඹ

මහසෙනෙකාරිස්ථානයේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මාතර පලාතේ උපළුපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1903 ක්වු මැයි මස 27 වෙනි දින වූ බද්ද දවල් 10 මාතර කඩ මෙරිස්දි වෙහෙද්දිකර විකුණනට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ වැලිගමකෝරල කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 21ක්. සිතියම 660.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත. අ. රු. ප.
5145	ගලගෙදරවත්ත	හිත්ගොඩ	වත්ත	0 2 17
5147	කෝපිවත්ත	එම	එම	5 0 25
5148	රදබොක්කවත්ත	එම	එම	1 0 16
සිතියම 1,142.				
C 504	කහවගහපිට්ටින	උඩුකම	වත්ත	0 3 0
P 504	දෙවලගොඩැල්ල නොහොත් මැදගොඩැල්ල	එම	බිඳව	0 0 14
Q 504	රදගේවත්ත	එම	වත්ත	0 0 22
S 504	එම	එම	එම	0 0 4
C 505	හුංතාවෙලකුඹුර	අකුරුගොඩ	කුඹුර	0 3 20
සිතියම 4,735.				
13344	ඉළක්කනත්තගේත	දෙතිපිටිය	කැලේ	7 0 0
13345	එම නොහොත් අත්ගලකැලේ	එම	එම	30 2 5
13352	ඉළක්කනත්තගේත	එම	හේත	2 3 26
සිතියම 6,139.				
15870	දහගලාදෙනිය	උඩුකම	කුඹුර	0 0 24
සිතියම 6,268.				
16480	කළුමානගල	මිදිගම	මඩබ්බ	4 3 7
16481	එම නොහොත් බොර්ලපගේ දෙනිය	එම	එම	6 0 27
16482	කළුමානගල	එම	එම	15 2 9
16483	අම්පමලපැලවත්ත	එම	පොල්වත්ත	0 3 10
16484	ඇවමොරදුව	එම	මඩබ්බ	11 2 0
16485	හවුමොරදුව	එම	එම	12 3 11
16486	එම නොහොත් මොරදුගොඩ හේත	එම	කොස්	18 3 12
16487	කොටු මොරදුව	එම	මඩබ්බ	16 3 20

කක්සේරු මිල අක්කරයක් රූපියල් 10 සිට රූපියල් 100 දක්වා ඉඩමේ කැටියටය.

මෙම ඉඩම් කැණ වැඩිදුර කාරණ සර්වේශර්පකරුන්ට ප්‍රකාශයේගෙනද, කොන්දේසි කැණ මාතර උපළුපත්කරුන්ගේගෙනද දැනගනව පුළුවන.

ගරුකර උතුමානත්තවත්තගේ ආඥාවලෙස,

එවරුර්ඩ් ඉම් කර්න්,

මහසෙනෙකාරිස් වමික.

No. 1,363, S. P.

Colonial Secretary's Office,
Colombo, April 15, 1903.

ON Friday, May 29, 1903, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-six allotments of land situated in the Talpe and Gangaboda pattu divisions of the Galle District of the Southern Province.

Preliminary plan 6,375.—Tittagala, Talpe pattu.
Applicant—J. A. Aron Sinno.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
16894	Hanpakanda	—	Jungle	1	3 7	20

Preliminary plan 5,320.—Tittagala, Talpe pattu.
Applicant—Nil.

11733	Uggalwelakanda or Ambe-kumburebedde	—	Jungle	10	0 22	1,500
-------	-------------------------------------	---	--------	----	------	-------

Preliminary plan 3,038.—Dikkumbura, Talpe pattu.
Applicant—The Gan Vidane of Tittagala.

6702	Galadeniyegoda	—	Jungle	4	1 15	200
------	----------------	---	--------	---	------	-----

Preliminary plan 5,057.—Kottowa, Talpe pattu.
Applicant—Nil.

10690	Hatarahaulkumbura-addarahena	—	Chena	1	3 6	50
10691	Do.	—	do.	1	0 2	50
10692	Do.	—	do.	1	1 10	50
10693	Do.	—	do.	1	0 5	50
10694	Do.	—	do.	1	1 1	50
10695	Do.	—	do.	1	0 13	50

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
		Preliminary plan 5,048. - Kottowa, Talpe pattu. Applicant—Nil.				
10675	Hellieddagoda	—	Chena	0	3 23	50
10676	Do.	—	do.	1	1 28	50
10677	Do.	—	do.	1	0 15	50
		Preliminary plan 4,912.—Hiyare, Talpe pattu. Applicant—Palliyage Andiris.				
14071	Etambagasmulla	—	Chena	1	0 11	250
		Preliminary plan 5,071.—Tellem bure, Talpe pattu. Applicant—Nil.				
10746	Puswelaketiyabedda	—	Jungle	1	0 18	100
10747	Do.	—	do.	0	2 36	100
10748	Do.	—	do.	0	3 26	100
		Preliminary plan 5,054.—Tellem bure, Talpe pattu. Applicant—Nil.				
10684	Halmullegodakanda	—	Jungle	0	2 24	50
10685	Do.	—	do.	0	3 0	50
		Preliminary plan 4,237.—Udumalagala, Talpe pattu. Applicant—The Vidane Arachchi of Kottowa.				
11012	Okanduhena	—	Chena	2	0 22	200
11014	Do.	—	do.	1	0 16	200
11016	Do.	—	do.	0	2 0	200
11018	Do.	—	do.	0	2 23	200
		Applicant—H. Babunhami and another.				
11019	Ukdanduwegodaokanda	—	Chena	1	0 38	10
		Preliminary plan 2,617.—Munadeniya, Talpe pattu. Applicant—Nil.				
U 257	Manegewatta	Don Theodoris Yapa Abeygunawardana and others	Garden	2	1 27	20
		Kodagoda				
V 257	Haputantrigewatta	Haputantrige Siman and others	do.	2	3 25	20
W 257	Ganhewagewatta	Ganhewage Dangis and others	do.	1	1 26	20
X 257	Do.	Ganhewage Juwan and others	do.	1	3 22	20
		Preliminary plan 3,323.—Kataluwa, Talpe pattu. Applicant—Walgamage Don Juwan de Silva.				
7702	Yatagahakele	—	Jungle	3	2 2	100
		Preliminary plan 5,132.—Nabadawe, Talpe pattu. Applicant—Nil.				
10882	Kalawitakumbura-addara-kanatte	—	Jungle	0	3 19	120
10883	Do.	—	do.	1	0 33	120
10884	Do.	—	do.	0	2 17	120
10885	Do.	—	do.	1	0 0	120
S 572	Kanatteowita	Walagalalewage Appu	Garden	0	0 32	120
		Preliminary plan 3,277.—Kataluwa, Talpe pattu. Applicant—Walgamage Don Juwan de Silva.				
7545	Pelesse	—	Forest	0	1 27	100
7546	Do.	—	do.	0	2 18	100
		Preliminary plan 5,506.—Kataluwa, Talpe pattu. Applicant—Nil.				
12883	Pelesse	—	Marshy land	0	1 14	100
12884	Do.	—	do.	0	0 4	100
		Preliminary plan 821.—Udugama, Gangaboda pattu. Applicant—Nil.				
F 337	Yakowitakumbura	Udugamagamage Andris de Silva	Paddy field	1	2 3	25
K 337	Paragahadeniya	Dehigodage Isan de Silva	do.	3	1 14	25
M 337	Godaparagahaduweowita	Don Elias Jayasinhe Mudaliyar,	Owita	1	2 24	15
N 337	Mediriyewitawaturawa	—	do.	2	1 16	10
Q 337	Halmahiwaturawadeniya	—	do.	0	2 23	10
U 337	Mediriyewita	—	do.	1	1 34	10
V 337	Nyegahakanattawatta	Dehigodage Teberis and another	Garden	1	0 36	10
A 338	Yakowitawaturawa	—	Owita	0	3 30	10
T 339	Kajugasgodelle	Heirs of Jagodage Siman	Garden	0	1 20	15

Lots 11,733, 6,702, 10,690 to 10,695, 10,675 to 10,677, 14,071, 10,746, 10,747, 10,748, 10,684, 10,685, 11,012, 11,014, 11,016, 11,018, 7,702, 10,882 to 5,572, 7,545, 7,546, 12,883, 12,884 are supposed to contain plumbago. They are advertised with mining rights

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

නො.	ඉඩමෙහි.	අයිතිකම් කියවන්නා.	අත්දැ.	ටටයගන්න	
				මහත.	ගණිත.
				අ. රු. ප.	රු.
10882	සිතියම 5,132. කඩදව, කල්පේපත්තුව. මෙම ඉඩම වලට ඉල්ලුම්කාරයෙක් නැත.				
	කලාපිඳි කුඹුරු අද්දර				
	කනත්ත	—	කැලේ	0 3 19	120
10883	එම	—	එම	1 0 33	120
10884	එම	—	එම	0 2 17	120
10885	එම	—	එම	1 0 0	120
S 572	කනත්ත	වලගලහේවාගේ අප්පු	වත්ත	0 0 32	120
	සිතියම 3,277. කනත්ත, කල්පේපත්තුව. ඉල්ලුම්කාරයා—වල්ගමගේ දෙව් පුවත් ද සිල්වා.				
7545	පෙලස්ස	—	මුකලාන	0 1 27	100
7546	එම	—	එම	0 2 18	100
	සිතියම 5,506. කනත්ත, කල්පේපත්තුව. මෙම ඉඩම වලට ඉල්ලුම්කාරයෙක් නැත.				
12883	පෙලස්ස	—	වගුර	0 1 14	100
12884	එම	—	එම	0 0 4	100
	සිතියම 821. උඩුගම, ගහබොඩපත්තුව.				
F 337	සක්මව්වකුඹුර	උඩුගමගමගේ අන්දිරිස් ද සිල්වා	කුඹුර	1 2 3	25
K 337	පරගමදෙණිය	දෙණියෙහි බිමේ ඉසන්ද සිල්වා	එම	3 1 14	25
M 337	ගොඩපරගදුටුව	දෙව් ඵලියස් පහසිංහ මුදියන්සේ	මව්ව	1 2 24	15
N 337	මෙදිරිඳි මව්ව	—	එම	2 1 16	10
Q 337	කල්මැකිවතුරාදෙණිය	—	එම	0 2 23	10
U 337	මෙදිරිඳි මව්ව	—	එම	1 1 24	10
V 337	නයිගමකනත්තවත්ත	දෙණියෙහි බිමේ ගෙබරිස් සහ වෙන අයෙක්	වත්ත	1 0 36	10
A 338	සක්මව්වකුඹුර	—	මව්ව	0 3 30	10
T 339	කපුතස්ගොඩාල්ල	ජයගොඩගේ සිමන්ගේ උරුමක් කාරයෝ	වත්ත	0 1 20	15

නොමර 11733, 6702, 10690, සිට 10695, 10675 සිට 10677, 14071, 10746, 10747, 10748, 10684, 10685, 11012, 11014, 11016, 11018, 7702, 10882, සිට S 572, 7545, 7546, 12883 සහ 12884 කැබලිවල මිනිස් කිවෙහි වාස කිසි කල්පයකට නිමි. මෙවා විකුණන්නේ මිනිස් ආරාමයට බලේ ඇතුළි.

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කියා සිටින යම් අයෙක් ඇත්නම් ඔහු විසින් මෙම විකිනීමේ දිනෙදී ඊට අයිතිවාසිකම් කියා තිබෙන බරපු ගණාදි දකුණු පලාතේ මහජනප්‍රයෝජනාත්මක පෙත්සම් සිටින්නට බැහැ.

මෙම ඉඩම් කැණ වැසිදුර කාරණ සර්වේසර්පනරුල්ලන්තාත්මකයන්ද, විකිනීමේ කොන්දේසි කැණ වැසිදුර කාරණ දකුණු පලාතේ එපත්තලන්තාත්මකයන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උඩුගමනත්මකයන්ගේ ආඥාලෙස,
එවරුහි ඉම් කරන්,
මහසෙනුකාරිස් වමිත.

No. 1,364, s. p.		Colonial Secretary's Office, Colombo, April 21, 1903.		Appraised Value	
Lot.	Name of Land. Description.	Extent. per Acre.	A. R. P.	Rs.	Rs.
ON Tuesday, June 2, 1903, at 12 o'clock noon, and the following day, the Assistant Government Agent for the Hambantota District will put up to auction for sale or settlement, at his office in Tissa resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.					
Fifty-two allotments of land situated in the Magam pattu division of the Hambantota District of the Southern Province.					
Preliminary plan 778.—Tihawa.					
Applicant—Crown. Claimant—Crown.					
6554	Warakanatta	High land	10 3 8	10	
6555	Do.	do.	10 2 12	10	
Preliminary plan 3,199.—Tihawa.					
Applicant—Crown. Claimant—Crown.					
7280	Tihawabedda	Jungle	14 3 9	10	
7281	Do.	do.	10 0 20	10	
7282	Do.	do.	9 3 19	10	
7283	Do.	do.	13 3 14	10	
7284	Do.	do.	9 3 37	10	
7285	Do.	do.	6 0 30	10	
7311	Do.	do.	10 0 30	10	
Preliminary plan 5,338.—Magama.					
Applicant—Crown. Claimant—Crown.					
11798	Karijjawala-kumbura	Paddy field	9. 2 14	40	
Appraised Value					
Preliminary plan 6,202.—Tihawa.					
Applicant—Crown. Claimant—Crown.					
16194	Galatiyagodana	Water hole	0 1 35	10	
16195	Do.	do.	0 0 10	10	
16208	Do.	Jungle	1 0 0	10	
16217	Do.	do.	0 3 36	10	
16218	Do.	do.	0 3 37	10	
16219	Do.	do.	1 0 0	10	
16226	Do.	do.	1 0 28	10	
Claimant—Elias Appuhami and others.					
16240	Galatiyagodana	Jungle	1 0 4	10	
16241	Do.	do.	1 0 0	10	
16242	Do.	do.	1 0 0	10	
Claimants—Lavanis and others.					
16249	Galatiyagodana	Jungle	1 0 6	10	
16250	Do.	do.	1 0 0	10	
16253	Do.	do.	1 0 0	10	
16255	Do.	do.	0 3 36	10	
16256	Do.	do.	0 2 0	10	
Preliminary plan 6,204.—Yodakandiya.					
Applicants—DonFransikku and others. Claimant—Crown.					
16261	Yodakandiya-wewakele	Jungle	1 2 14	10	
16263	Do.	do.	0 3 20	10	
16265	Do.	do.	1 1 0	10	
16266	Do.	do.	0 2 38	10	

Lot	Name of Land.	Description.	Appraised Value	
			Extent. per Acre.	Rs.
Applicants—M. G. Don Andris and others. Claimant—Crown.				
16268	Yodakandiya-wewakele	Jungle	1 0 38	10
16269	Do.	do.	0 3 16	10
16271	Do.	do.	1 0 36	10
16272	Do.	do.	1 0 35	10
16273	Do.	do.	0 3 20	10
16282	Do.	do.	1 1 10	10
16283	Do.	do.	1 1 4	10
16284	Do.	do.	1 1 4	10
16285	Do.	do.	1 1 2	10
16286	Do.	do.	1 1 10	10
16287	Do.	do.	0 3 21	10
Applicants—Abubacker and others. Claimant—Crown.				
16290	Yodakandiya-wewakele	Jungle	1 2 23	10
Applicants—Cornelis and others. Claimant—Crown.				
16291	Yodakandiya-wewakele	Jungle	1 0 26	10
16293	Do.	do.	1 0 4	10
16294	Do.	do.	0 3 26	10
16295	Do.	do.	1 3 6	10
16297	Do.	do.	1 1 30	10
16299	Do.	do.	0 1 22	10
16301	Do.	do.	0 3 8	10
16303	Do.	do.	0 3 22	10
16304	Do.	do.	0 3 37	10
16306	Do.	do.	0 3 20	10
16275	Do.	do.	1 1 8	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,364, S. P. වස 1903 ක්වු අප්‍රේ මස 21 වෙනි දින කොළඹ මහසෙනසුනායක උත්තරායේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ හම්බන්තොට පලාතේ උපර්වන උත්තරායේ විසින් මෙහිපහත සඳහන්වෙන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1903 ක්වු ජූනි මස දෙවෙනි දිනවු අඟහරුවාදු දවල් 12ට පහ ර්වපසුවදන් කිසි භානායමේදී වෙන් දේසිකර විකුණුවට සහ බෙරුවකිරීමට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ හම්බන්තොට පලාතේ මාගම්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන තිමකැබෙලි 52ක්.

සිතියම 778. නිකම. ඉල්ලුම්කාරයා—ගොවුරු වැරතමේන්තුව. අයිතිකම කිසිත්තා—ගොවුරු වැරතමේන්තුව. අන්දම—උස් ඉඩම.

නො.	ඉඩමේ නම.	වහන.	
		අ. රු. ප.	රු.
6554	වරකකන්ත	10 3 8	10
6555	එම	10 2 12	10
සිතියම 3,199. අන්දම—බැඳි.			
7280	නිකමබැඳි	14 3 9	10
7281	එම	10 0 20	10
7282	එම	9 3 19	10
7283	එම	13 3 14	10
7284	එම	9 3 37	10
7285	එම	6 0 30	10
7311	එම	10 0 30	10

නො.	ඉඩමේ නම.	වහන.	
		අ. රු. ප.	රු.
සිතියම 5,338. මාගම. අන්දම—කුඹුර.			
11798	කර්ජ්ජලකුඹුර	9 2 14	40
සිතියම 6,202. නිකම. අන්දම—වහරවල.			
16194	හලවියගොඩාන	0 1 35	10
16195	එම	0 0 10	10
අන්දම—බැඳි.			
16208	හලවියගොඩාන	1 0 0	10
16217	එම	0 3 36	10
16218	එම	0 3 37	10
16219	එම	1 0 0	10
16226	එම	1 0 28	10
අයිතිකම කිසිත්තා—එලියස් අප්‍රේසියා මිස කවන්.			
16240	හලවියගොඩාන	1 0 4	10
16241	එම	1 0 0	10
16242	එම	1 0 0	10
අයිතිකම කිසිත්තා—ලුවකිස් සහ කවන්.			
16249	හලවියගොඩාන	1 0 6	10
16250	එම	1 0 0	10
16253	එම	1 0 0	10
16255	එම	0 3 36	10
16256	එම	0 2 0	10
සිතියම 6,204. යෝදකන්තිය.			
ඉල්ලුම්කාරයා—දෙත් ප්‍රතිසිත්ත.			
අයිතිකම කිසිත්තා—ගොවුරු වැරතමේන්තුව.			
16261	යෝදකන්තියේ වැව		
	කැලේ	1 2 14	10
16263	එම	0 3 20	10
16265	එම	1 1 0	10
16266	එම	0 2 38	10
ඉල්ලුම්කාරයා—දො අංදිරිස් සහ කවන් අය.			
16268	එම	1 0 38	10
16269	එම	0 3 16	10
16271	එම	1 0 36	10
16272	එම	1 0 35	10
16273	එම	0 3 20	10
16282	එම	1 1 10	10
16283	එම	1 1 4	10
16284	එම	1 1 4	10
16285	එම	1 1 2	10
16286	එම	1 1 10	10
16287	එම	0 3 21	10
ඉල්ලුම්කාරයා—අවුබක්කර් සහ කවන්.			
16290	යෝදකන්තියේ වැව		
	කැලේ	1 2 23	10
ඉල්ලුම්කාරයා—කරෝලිස් සහ කවන්.			
16291	යෝදකන්තියේ වැව		
	කැලේ	1 0 26	10
16293	එම	1 0 4	10
16294	එම	0 3 26	10
16295	එම	1 3 6	10
16297	එම	1 1 30	10
16299	එම	0 1 22	10
16301	එම	0 3 8	10
16303	එම	0 3 22	10
16304	එම	0 3 37	10
16306	එම	0 3 20	10
16275	එම	1 1 8	10

මෙම ඉඩම්වලට යම්කිසි උරුමයක් ඇතැයි කල්පනා කරණය මි කිසිකෙනෙකුට මෙයින් දැනුම්දෙන්නේ නම් එකිනිමේ දවසේදී උපර්වන උත්තරායේ අදිරිපිට ඔවුන්ගේ අයිතිවාසිකම්වල සාක්ෂි පෙන්වා සිටින ලෙසටයි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ථක රාජ්‍ය උත්තරායේගෙන්ද, එකිනිමේ කොන්දේසි ගැණ හම්බන්තොට උපර්වන උත්තරායේගෙන්ද දැන ගනිමට පුළුවන.

හැරහර උතුමානත්වකන්සේගේ ආඥාවලට,
එවරුහි ඉම් තරින්,
මහසෙනසුනායක වමන.

No. 1,365, s. p.

Colonial Secretary's Office,
Colombo, April 16, 1903.

ON Saturday, May 30, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirteen allotments of land situated in the Wellaboda pattu division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	R. P.
Preliminary plan 1,624.					
1560	Endegallewatta or Maragahawatta	Urugamuwa	Garden	1	1 30
Preliminary plan 2,479.					
4162	Lindayawadeniya	Uda Apperekke	Paddy field	0	0 35
4163	Kohudeniya-addara	do.	do.	0	0 10
4164	Do.	do.	do.	0	0 5
Preliminary plan 4,396.					
11606	Puhulhena	Kadawedduwa	Cocoanut and jak	0	3 23
11607	Indurahena	do.	Citronella	5	2 20
Preliminary plan 6,095.					
15679	Diviyaleggahena	Kadawedduwa	Garden	0	3 34
15680	Do.	do.	do.	2	3 29
15681	Do.	do.	Chena	0	2 24
15683	Gonamalahena	do.	do.	0	2 39
15688	Godellehena	do.	do.	1	1 13
15693	Do.	do.	do.	0	2 0
Preliminary plan 6,471.					
17367	Dolehena	Kakanadura	Jungle	53	3 0

NOTE.—Upset price, from Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,365, s. p.

වම් 1903 ක්වු අප්‍රේල් මස 16 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයා විසින් නාමයෙන් කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මාතර පලාතේ එස්.කේ.වි.කේ.වි.සේ විසින් මෙහි පහත සඳහන්වන ආශ්‍රිතව සන්තක ඉඩම් ආශ්‍රිතව නියෝගවල ප්‍රකාරයට වම් 1903 ක්වු මැයි මස 30 වෙනි දිනකදී සෙනසුරුදු දවල් 1 ව මාතර කවිවෙරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදවනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ වැල්ලබොඩපත්තුව කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 13ක්. සිතියම 1,624.

කො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත. අ. ර. ප.
1560	ඇන්දකලේවත්ත කොහොන් මාරුකවත්ත	උරුගමුව	වත්ත	1 1 30
සිතියම 2,479.				
4162	ලීදකාවදෙනික	උඩඅපරුක්ක	කුඹුර	0 0 35
4163	කොහුදෙනිකඅද්දර	එම	එම	0 0 10
4164	එම	එම	එම	0 0 5
සිතියම 4,396.				
11606	පුහුල්ගේන	කඩවැද්දුව	කොස් සහ පොල්	0 3 23
11607	ඉඳුරුගේන	එම	එම පැහිරි	5 2 20
සිතියම 6,095.				
15679	දවිකලේකහගේන	කඩවැද්දුව	වත්ත	0 3 34
15680	එම	එම	එම	2 3 29
15681	එම	එම	ගේන	0 2 24
15683	ගෝනාමලගේන	එම	එම	0 2 39
15688	ගොඩවැල්ලගේන	එම	එම	1 1 13
15693	එම	එම	එම	0 2 0
සිතියම 6,471.				
17367	දොලගේන	කැකකඳුර	බැද්ද	53 3 0

කන්තෝරු මල අක්කරකක් රුපියල් 10යේ සිට රුපියල් 100 දක්වා ඉඩමේ ගැටීමටය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්වරුන්ගේ විකිනීමේ කොන්දේසි ගැණ මාතර උපඑස්.කේ.වි.කේ.වි.සේ දැනගන්නට පුළුවන.

මාතර උතුරු මහලයේදී ආඥා ලෙස,
එවරුඩ් ඉම් කරන්,
මහසෙනෙවිවරයා විසින්.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 923, E. P.

Colonial Secretary's Office,
Colombo, April 9, 1903.

ON Friday, June 5, 1903, and following days, at noon, the Government Agent for the Eastern Province will put up for sale or settlement, at Tirukkivil resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 1,467.—Akkarai pattu. Claimant—Crown.						
3804	Tampiluvil	General sale	Jungle land	3	0 10	10
3805	Do.	do.	do.	3	2 33	10
3806	Do.	do.	do.	3	1 7	10
Preliminary plan 2,451.						
76476	Tirukkivil	E. Cheeni	Garden land	3	0 14	10
Preliminary plan 3,025.						
87939	Do.	General sale	Jungle land	2	0 7	10
Cadastral plan 2.						
27	Tampiluvil	General sale	Jungle fit for cocoanuts	49	1 9	} Rs. 10 to Rs. 30 per acre.
28	Do.	do.	do.	55	3 35	
29	Do.	do.	do.	33	1 1	
30	Do.	do.	do.	37	3 0	
31	Do.	do.	do.	42	0 30	
32	Do.	do.	do.	42	0 30	
33	Do.	do.	Jungle land	42	3 27	
34	Do.	do.	do.	35	2 0	
A	Do.	S. Nanamuttu	Jungle fit for paddy	36	0 11	
37	Do.	General sale	Jungle fit for cocoanuts	48	2 20	
38	Do.	do.	do.	47	0 7	
40	Do.	do.	do.	47	0 7	
41	Do.	do.	do.	54	2 27	
42	Do.	do.	Jungle fit for paddy	81	2 5	
42½	Do.	S. Nanamuttu	Encroachment fit for paddy	0	1 0	
43	Do.	General sale	Jungle suitable for garden	54	1 20	
44	Do.	do.	do.	48	1 0	
45	Do.	do.	do.	47	3 15	
46	Do.	do.	Jungle fit for paddy	54	2 21	
47	Do.	do.	do.	66	1 9	
49	Tirukkivil	do.	do.	43	1 4	
50	Do.	do.	do.	42	0 12	
51	Do.	do.	do.	43	0 17	
53	Do.	do.	do.	49	0 0	
54	Do.	do.	do.	49	0 0	
55	Do.	do.	do.	40	1 17	
57	Do.	do.	Jungle suitable for garden	41	0 27	
58	Do.	do.	do.	42	1 10	
59	Do.	do.	do.	42	2 16	
60	Do.	do.	Jungle fit for paddy	49	0 0	
61	Do.	do.	do.	49	0 0	
62	Do.	do.	do.	35	1 22	
62½	Do.	do.	do.	4	1 30	
D	Do.	Kanavatippillai	do.	5	1 30	
D½	Do.	N. M. Mundappodi Udaiyar	do.	4	3 8	
63	Do.	General sale	Jungle suitable for garden	51	2 30	
64	Do.	do.	do.	48	2 0	
65	Do.	do.	do.	44	2 16	
67	Do.	do.	Jungle fit for paddy	48	3 0	
68	Do.	do.	do.	48	3 0	
69	Do.	do.	do.	46	2 30	
73	Do.	do.	Jungle suitable for garden	49	0 0	
74	Do.	do.	Chennai land	49	0 10	
75	Do.	do.	do.	45	3 0	
76	Do.	do.	Jungle land	50	2 22	
77	Do.	do.	do.	50	2 22	
88	Do.	do.	do.	64	0 19	
89	Do.	do.	do.	40	3 35	
92	Do.	do.	Jungle fit for paddy	46	2 20	
93	Do.	do.	do.	46	3 31	
94	Do.	do.	Jungle land	45	0 0	
96	Do.	do.	do.	54	2 25	
97	Do.	do.	do.	41	1 0	
98	Do.	do.	do.	67	1 0	
102	Do.	do.	do.	59	0 30	
103	Do.	do.	do.	47	0 0	

Rs. 10 to Rs. 30 per acre.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.	
		Preliminary plan 2,415.				
76290	Tirukkovil	P. A. Utumalevvai	Open land fit for paddy	35 0 24	10	
76291	Do.	K. V. V. Miralevvaipodi	do.	33 1 17	10	
76292	Do.	S. Pattiniyan	do.	28 3 13	10	

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 923, E. P.

கொலோனியல் சர்க்கிந்தார் ஆய்சில,
கொழும்பு, 1903 ம் வருஷ சித்திரைமீ 9 ந் உ.

1903 ம ஆண்டு ஆனிமாதம் 5 ந் தேதியாகிய வெள்ளிகிழமையிலு மதனையடுத்த நாட்களிலும் முற்பகல் கிழக்கு மாகாணத்து கவண்ணமேநது ஏசனறவர்கள் திருக்கோவில் வாடியில் இதுனடியிற சொல்லப்பட்டிருக்கிற முடிகூரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திறக்கறி விற்பாரா.

காணித்துண்டுகள், கிழக்கு மாகாணத்து மட்டக்களப்பு டிஸ்திரிக்விருக்கின்றன.

இல.	குறிச்சி.	பிளான இலகசம 1,467.—அக்கரைப்பற்று. உரித்தாளி—முடிகூரிய. கேள்விகாரனின் பெயர்.	விசாலம். அ. ரூ. ப.	ஏக்கரொன்றாகு தரி ப்புலி ரூ. ச.
3804	தம்பிலுவில்	பொதுவிற்பனவு காட்டுப்பூமி	3 0 10	10 0
3805	செடி	செடி செடி	3 2 33	10 0
3806	செடி	செடி செடி	3 1 7	10 0
		படம் 2,451.		
76476	திருக்கோவில்	இ. சீனி தோட்டப்பூமி	3 0 14	10 0
		படம் 3,025.		
87939	செடி	பொதுவிற்பனவு காட்டுப்பூமி கெடலதறல படம் 2.	2 0 7	10 0
27	தம்பிலுவில்	பொதுவிற்பனவு காடு தென்கேற்கேறது	49 1 9	} கரிப்புலி ஏக்கரொன்றாகு ரூபா 10 தோட்டக்கட 30 வரைக்கு.
28	செடி	செடி செடி	55 3 35	
29	செடி	செடி செடி	33 1 1	
30	செடி	செடி செடி	37 3 0	
31	செடி	செடி செடி	42 0 30	
32	செடி	செடி செடி	42 0 30	
33	செடி	செடி காட்டுப்பூமி	42 3 27	
34	செடி	செடி செடி	35 2 0	
A	செடி	சி. ஞானமுத்து காடு வேளாண்மைக்கேற்றது	36 0 11	
37	செடி	பொதுவிற்பனவு காடு தென்கேற்கேறது	48 2 20	
38	செடி	செடி செடி	47 0 7	
40	செடி	செடி செடி	47 0 7	
41	செடி	செடி செடி	54 2 27	
42	செடி	செடி காடு வேளாண்மைக்கேற்றது	81 2 5	
42½	செடி	சி. ஞானமுத்து கூட்டிப்பிடித்த பூமி வேளாண்மைக்கேற்றது	0 1 0	
43	செடி	பொதுவிற்பனவு காடு தோட்டச்செய்கைகேற்றது	54 1 20	
44	செடி	செடி செடி	48 1 0	
45	செடி	செடி செடி	47 3 15	
46	செடி	செடி காடு வேளாண்மைக்கேற்றது	54 2 21	
47	செடி	செடி செடி	66 1 9	
49	திருக்கோவில்	செடி செடி	43 1 4	
50	செடி	செடி செடி	42 0 12	
51	செடி	செடி செடி	43 0 17	
53	செடி	செடி செடி	49 0 0	
54	செடி	செடி செடி	49 0 0	
55	செடி	செடி செடி	40 1 17	
57	செடி	செடி காடு தோட்டச்செய்கைகேற்றது	41 0 27	
		செடி செடி	42 1 10	
58	செடி	செடி செடி	42 2 16	
59	செடி	செடி செடி	49 0 0	
60	செடி	செடி காடு வேளாண்மைக்கேற்றது	49 0 0	
		செடி செடி	49 0 0	
62	செடி	செடி செடி	35 1 22	
62½	செடி	செடி செடி	4 1 30	
D	செடி	கணபதிப்பிள்ளை செடி	5 1 30	
D½	செடி	சி. மு. முண்டப்போடி உடையா செடி	4 3 8	

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விவரம்.	விசாலம் ஏ. மு. ப.	ஏக்கரொன் க்கு தரிப்பு விலை. ரூ. ச.
63	திருக்கோவில்	பொதுவீதப்பனவு	காடு தோட்டத்துக்கேற்றது	51 2 30	} தரிப்பு விலை 30 வரைக்கும் ஏக்கரொன் குறுப்பு 10 தொட்டக்கம்
64	செடி	செடி	செடி	48 2 0	
65	செடி	செடி	செடி	44 2 16	
67	செடி	செடி	காடு வேளாண்மைக்கேற்றது	48 3 0	
68	செடி	செடி	செடி	48 3 0	
69	செடி	செடி	செடி	46 2 30	
73	செடி	செடி	காடு தோட்டத்துக்கேற்றது	49 0 0	
74	செடி	செடி	சேனைப்பூமி	49 0 10	
75	செடி	செடி	செடி	45 3 0	
76	செடி	செடி	காட்டுப்பூமி	50 2 22	
77	செடி	செடி	செடி	50 2 22	
88	செடி	செடி	செடி	64 0 19	
89	செடி	செடி	செடி	40 3 35	
92	செடி	செடி	காடு வேளாண்மைக்கேற்றது	46 2 20	
93	செடி	செடி	செடி	46 3 31	
94	செடி	செடி	காட்டுப்பூமி	45 0 0	
96	செடி	செடி	செடி	54 2 25	
97	செடி	செடி	செடி	41 1 0	
98	செடி	செடி	செடி	67 1 0	
102	செடி	செடி	செடி	59 0 30	
103	செடி	செடி	செடி	47 0 0	

படம் 2,415.

76290	திருக்கோவில்	ப. அ. உதுமாவெவ்வை	வெட்டைப்பூமி வேளாண்மைக்கேற்றபூமி	35 0 24	10 0
76291	செடி	க. வ. வி. மீராவெவ்வைப்பேரடி	செடி	83 1 17	10 0
76292	செடி	சி. பத்திரியன்	செடி	28 3 13	10 0

இக்காணிகளைப்பற்றிய மேலதனமான வினாபரங்கனையும் விற்பனைகொடுத்திருக்கின்ற பற்றியும் மட்டககனப்பு அரசாட்சி ஏசனறுத துரையவர்களிடம் வினாவி யறிந்த கொள்ளலாம்.

மகோததமர் அவர்களினது கட்டளையின்படி,
எவெறட இம் தூரண,
இராசாங்க விசிறர்.

No. 924, E. P.

Colonial Secretary's Office,
Colombo, April 9, 1903.

ON Monday, June 8, 1903, and following days, at noon, the Government Agent for the Eastern Province will put up for sale or settlement, at Pottuvil resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 1,231.—Panawa pattu.
Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
2731	Pottuvil	—	Fit for paddy cultivation	29 3 36	10
2734	Do	—	Jungle fit for paddy cultivation	47 1 16	10
Preliminary plan 1,170.					
2058	Vaddiveli	General sale	Open land fit for paddy	8 1 38	10
2059	Do	do	do	16 0 34	10
2062	Do	do	do	3 3 33	10
2063	Do	do	do	10 2 35	10
2064	Do	do	do	17 3 6	10
2065	Do	do	do	30 1 2	10
2066	Do	do	do	9 1 16	10
2067	Do	do	do	3 0 27	10
2068	Do	do	do	14 1 33	10
2069	Do	do	do	9 2 5	10
2070	Do	do	do	5 3 15	10
2071	Do	do	do	4 2 0	10
Preliminary plan 2,426.					
76358	Pottuvil	A Saiyatu Mavulana	Paddy field	4 0 14	10
76360	Do	do	Plain fit for paddy	37 3 0	10
Preliminary plan 2,539.					
76843	Do	T. M. M Aliyar	Jungle fit for paddy	2 3 34	10
Preliminary plan 2,696.					
77653	Do	Kiribanda Korala	Chennai land	1 0 32	10
R 61	Do	Mohammedan community	Garden land	0 1 34	10
S 61	Do	Tamotarampillai	Chennai land	0 3 19	10
U 61	Do	do	Cocoanut garden	0 2 26	10
V 61	Do	S. Philippu	do	0 1 2	10
77662	Do	P. Muttu	Chennai land	0 0 22	10

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
77674	Pottuvil	S. Marimuttu	Cocoanut garden	0	0	8 10
77677	Do	P. Panikkan	Chenai land	0	3	15 10
77678	Do	T. U. Valli	do	0	0	13 10
77686	Do	M. V. Tavasi	do	1	1	7 10
77687	Do	K. V. Taruman	Cocoanut garden	1	0	16 10
77688	Do	N. V. Periyar	Chenai land	0	0	36 10
77692	Do	General sale	do	0	1	26 10
77695	Do	V. V. Kammanchi	do	0	0	4 10
77697	Do	K. Palattai	Cocoanut garden	0	1	38 10
77698	Do	K. V. Velavannan	do	0	1	7 10
77700	Do	K. V. Taruman	Chenai land	0	1	23 10
77701	Do	do	do	0	1	9 10
77702	Do	General sale	Chenai land	1	0	9 10
77703	Do	U. Attamparikari	do	0	2	12 10
77706	Do	A. Selaiman	do	0	0	28 10
77707	Do	K. Pakir Marakkayar	do	0	0	8 10
77711	Do	General sale	do	0	0	22 10
77712	Do	do	Open land	0	0	17 10
77713	Do	do	do	0	1	2 10
77714	Do	do	do	0	0	1-50 10
77715	Do	do	do	0	0	8 10
77716	Do	do	do	0	0	28 10
77717	Do	do	do	0	0	25 10
77718	Do	do	do	0	0	6 10
77719	Do	do	do	0	1	13 10
77720	Do	do	do	0	1	2 10
77721	Do	do	do	0	1	7 10
77722	Do	do	do	0	0	6 10
77723	Do	do	do	0	1	26 10
77726	Do	do	do	0	0	26 10
77729	Do	I. S. Ismankuddi	Chenai land	0	0	16 10
77731	Do	do	do	0	1	19 10
77732	Do	M. Miralevvai, &c.	do	1	0	30 10
77734	Do	General sale	do	7	3	4 10
77735	Do	do	do	8	3	26 10
77737	Do	do	do	1	0	8 10
77738	Do	do	do	0	2	19 10
Preliminary plan 2,694.						
77642	Pottuvil	Vandakappillai	Field (encroachment)	4	0	16 10
77643	Do	do	do	2	1	20 10
77647	Do	S. Nanamuttu	do	1	1	36 10
Preliminary plan 1,257.						
2891	Panawa	General sale	Paddy land	2	1	22 10
2894	Do	do	do	60	0	0 10
2895	Do	do	Garden land	0	0	10 10
2897	Do	do	do	0	0	14 10
2908	Do	do	do	0	1	3 10
2910	Do	do	do	0	0	21 10
A 25	Do	do	Cocoanut garden	0	0	32 10
2914	Do	do	Open land	23	3	21 10
Preliminary plan 1,238.						
2758	Pottuvil	General sale	Field	9	1	12 10
Preliminary plan 1,607.						
4442	Panawa	A. Katarlevvai, &c.	Open land fit for paddy	4	0	23 10
Preliminary plan 1,207.						
N 17	Pottuvil	K. Akamatu	Garden land	0	0	28 10
W 17	Do	Miralevvai	do	0	0	31 10
D 18	Do	Akamatumunnilai	do	0	1	0 10
2490	Do	General sale	Chenai land	0	1	32 10
2492	Do	do	do	0	1	35 10
2496	Do	do	do	0	0	34 10
2503	Do	do	do	0	1	4 10
O 19	Do	A. Kalanter	do	0	0	32 10
T 19	Do	M. Akamatu Mira	do	0	0	32 10
W 19	Do	Aliyarlevvai	Garden land	0	0	29 10
Y 19	Do	Vavalevvai	do	0	0	39 10
B 20	Do	Vappu Naintar	do	0	0	24 10
J 20	Do	T. Kuppar	do	0	0	11 10
Y 20	Do	A. Kalisa	do	0	0	26 10
2515	Do	General sale	Chenai land	0	2	14 10
2525	Do	do	do	0	1	31 10
2526	Do	do	do	0	1	21 10
Preliminary plan 1,255.						
2859	Panawa	General sale	Paddy field	14	0	12 10

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent Eastern Province, Batticaloa.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 924, E. P.

கொலோனியல் சக்கிரத்தார் ஆபீசில்,
கொழும்பு, 1903 ம் ஆண்டு சித்திரைமீ 9 ந் உ.

1903 ம் ஆண்டு ஆனிமாதம் 8 ந் தேதியாகிய திங்கட்கிழமையிலு மதீனையடுத்த நாட்களிலும் முற பகல கிழக்கு மாகாணத்து கவண்ணமேந்து ஏசுந றவாகளால் பொ ததுவல் வாழியில் இதனடியிற சொலல்ப படடிருக்கிற முடகருரிய காணித துணடுகளை, அாசாடசியாரால் உததாவுபண்ணப்படடிருக்கும் பொருததப் பிரகாரம் ஏலத்திற்குறி வற்பார.

காணித துணடுகள், கிழக்கு மாகாணத்து மட்டக்களப்பு டிஸ்திரிக்கி விருககிணறன.

பிளான் இலக்கம் 1,231. பாணகைப்பற்று.				ஏக்கரொன கஞ்சரிப்பு	
உரித்தாளி—முடி.				வீசாலம.	வீலை
இல.	குறிச்சி.	கேள்விககாரனின் பெயர்.	வீவரம்.	ஏ. றா. ப.	ரூ.
2731	பொ ததுவல்	—	வேளாண்மைச்செய்கைக் கேற்றது	29 3 36	10
2734	ஹெ	—	காடு வேளாண்மைக்கேற் மது	47 1 16	10
படம 1,170.					
2058	வடடிவெளி	பொ துவற்பனவு	வேளாண்மைக்கேற்ற வெட டைப்பூமி	8 1 38	10
2059	ஹெ	ஹெ	ஹெ	16 0 34	10
2062	ஹெ	ஹெ	ஹெ	3 3 33	10
2063	ஹெ	ஹெ	ஹெ	10 2 35	10
2064	ஹெ	ஹெ	ஹெ	17 3 6	10
2065	ஹெ	ஹெ	ஹெ	30 1 2	10
2066	ஹெ	ஹெ	ஹெ	9 1 16	10
2067	ஹெ	ஹெ	ஹெ	3 0 27	10
2068	ஹெ	ஹெ	ஹெ	14 1 33	10
2069	ஹெ	ஹெ	ஹெ	9 2 5	10
2070	ஹெ	ஹெ	ஹெ	5 3 15	10
2071	ஹெ	ஹெ	ஹெ	4 2 0	10
படம 2,426.					
76358	பொ ததுவல்	அ. செய்யது மவுலானு	வயல்	4 0 14	10
76360	ஹெ	ஹெ	வேளாண்மைக்கேற்றவெளி	37 3 0	10
படம 2,539.					
76843	பொ த்துவல்	தா. மீ. மு. அலியார்	வேளாண்மைக்கேற்றகாடு	2 3 34	10
படம 2,696.					
77653	பொ ததுவல்	கிரிவண்டாகோரூளை	சேனைப்பூமி	1 0 32	10
R 61	ஹெ	மகமதுகூட்டத்தார்	தோட்டப்பூமி	0 1 34	10
S 61	ஹெ	தாமோதரம்பிளளை	சேனைப்பூமி	0 3 19	10
U 61	ஹெ	ஹெ	தென்னந்தோட்டம்	0 2 26	10
V 61	ஹெ	சி. பிலிப்பு	ஹெ	0 1 2	10
77662	ஹெ	ப. முத்தன	சேனைப்பூமி	0 0 22	10
77674	ஹெ	ச. மாரிமுத்து	தென்னந்தோட்டம்	0 0 8	10
77677	ஹெ	ப. பணிககன	சேனைப்பூமி	0 3 15	10
77678	ஹெ	த. உ. வள்ளி	சேனைப்பூமி	0 0 13	10
77686	ஹெ	மு. வ. தவசி	சேனைப்பூமி	1 1 7	10
77687	ஹெ	க. வ. தருமண	தென்னந்தோட்டம்	1 0 16	10
77688	ஹெ	நொ. வ. பெரியான	சேனைப்பூமி	0 0 36	10
77692	ஹெ	பொ துவற்பனவு	சேனைப்பூமி	0 1 26	10
77695	ஹெ	வ. வீ. கட்டமாஞ்சி	சேனைப்பூமி	0 0 4	10
77697	ஹெ	க. பாலாத்தை	தென்னந்தோட்டம்	0 1 38	10
77698	ஹெ	க. வ. வேலவண்ணன்	ஹெ	0 1 7	10
77700	ஹெ	க. வ. தருமன்	சேனைப்பூமி	0 1 23	10
77701	ஹெ	ஹெ	ஹெ	0 1 9	10
77702	ஹெ	பொ துவற்பனவு	சேனைப்பூமி	1 0 9	10
77703	ஹெ	உ. ஆதீம பரிகாரி	ஹெ	0 2 12	10
77706	ஹெ	அ. சிலேமான்	ஹெ	0 0 28	10
77707	ஹெ	க. பைககீர மரைக்காயா	ஹெ	0 0 8	10
77711	ஹெ	பொ துவற்பனவு	ஹெ	0 0 22	10
77712	ஹெ	ஹெ	வெடடைப்பூமி	0 0 17	10
77713	ஹெ	ஹெ	ஹெ	0 1 2	10
77714	ஹெ	ஹெ	ஹெ	0 0 1.50	10
77715	ஹெ	ஹெ	ஹெ	0 0 8	10
77716	ஹெ	ஹெ	ஹெ	0 0 25	10
77717	ஹெ	ஹெ	ஹெ	0 0 25	10
77718	ஹெ	ஹெ	ஹெ	0 0 6	10
77719	ஹெ	ஹெ	ஹெ	0 1 15	10
77720	ஹெ	ஹெ	ஹெ	0 1 2	10

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விபரம்.	ஏக்கரொன் றுக்கு தரி விசாலம், ப்பு விலை.	
				அ. றா. ப.	ரூ.
77721	பொத தூவீல	பொ தூவீ ற்பனவு	வெடடைப்பூமி	0 1 7	10
77722	ஶே	ஶே	ஶே	0 0 6	10
77723	ஶே	ஶே	ஶே	0 1 26	10
77726	ஶே	ஶே	ஶே	0 0 26	10
77729	ஶே	இ. சீ. இஸுமான் கண்டு	சேனைப்பூமி	0 0 16	10
77731	ஶே	ஶே	ஶே	0 1 19	10
77732	ஶே	மு. மீராலெவ்வையும மறு பேரும்	ஶே	1 0 30	10
77734	ஶே	பொ தூவீ ற்பனவு	ஶே	7 3 4	10
77735	ஶே	ஶே	ஶே	8 3 26	10
77737	ஶே	ஶே	ஶே	1 0 8	10
77738	ஶே	ஶே	ஶே	0 2 19	10
படம் 2,694.					
77642	பொத தூவீல	வண்டகப்பிள்ளை	கூட்டப்பிடித்த வயல்	4 0 16	10
77643	ஶே	ஶே	மேற.	2 1 20	10
77647	ஶே	சி. ஞானமுத்து	மேற.	1 1 36	10
படம் 1,257.					
2891	பாணகை	பொ தூவீ ற்பனவு	வேளாண்மைப்பூமி	2 1 22	10
2894	மேற.	மேற.	மேற.	60 0 0	10
2895	மேற.	மேற.	தோட்டப்பூமி	0 0 10	10
2897	மேற.	மேற.	மேற.	0 0 14	10
2908	மேற.	மேற.	மேற.	0 1 3	10
2910	மேற.	மேற.	மேற.	0 0 21	10
A 25	மேற.	மேற.	தென்னந்தோட்டம்	0 0 32	10
2914	மேற.	மேற.	வெடடைப்பூமி	23 3 21	10
படம் 1,238.					
2758	பொத தூவீல	பொ தூவீ ற்பனவு	வயல்	9 1 12	10
படம் 1,607.					
4442	பாணகை	அ. காதாலெவ்வையும மறு பேரும்	வெடடை, வேளாண்மைக கேறறு	4 0 23	10
படம் 1,207.					
N 17	பொத தூவீல	க. அகமது	தோட்டப்பூமி	0 0 28	10
W 17	ஶே	மீராலெவ்வை	ஶே	0 0 31	10
D 18	ஶே	அகமதுமுன்னிலை	ஶே	0 1 0	10
2490	ஶே	பொ தூவீ ற்பனவு	சேனைப்பூமி	0 1 32	10
2492	ஶே	ஶே	ஶே	0 1 35	10
2496	ஶே	ஶே	ஶே	0 0 34	10
2503	ஶே	ஶே	ஶே	0 1 4	10
O 19	ஶே	அ. கலந்தா	ஶே	0 0 32	10
T 19	ஶே	மு. அகமதுமீரா	ஶே	0 0 32	10
W 19	ஶே	அவியா லெவ்வை	தோட்டப்பூமி	0 0 29	10
Y 19	ஶே	வாவாலெவ்வை	ஶே	0 0 39	10
B 20	மேற.	வாபு நயிந்தை	மேற.	0 0 24	10
J 20	மேற.	த. கூப்பா	மேற.	0 0 11	10
Y 20	மேற.	அ. கவிசா	மேற.	0 0 26	10
2515	மேற.	பொ தூவீ ற்பனவு	சேனைப்பூமி	0 2 14	10
2525	மேற.	ஶே	மேற.	0 1 31	10
2526	மேற.	ஶே	மேற.	0 1 21	10
படம் 1,255.					
2859	பாணகை	பொ தூவீ ற்பனவு	வயல்	14 0 12	10

இக்காணிகளைப்பற்றிய மேலதனமான விளம்பரங்களையும் விற்பனைகளைக்கொந்தீசுகளைப்பற்றியும் மட்ட
களைப்பு அரசாட்சி ஏசுனறுத துரையவாக்கரிடம் வினாவி அறிந்துகொள்ளலாம்.

மகோததமரவாசினது கட்டளையினபடி,

இவ்வெட்டும தூர்ண்,
இராசாங்க விசிறர்.

No. 925, E. P.

Colonial Secretary's Office,
Colombo, April 9, 1903.

ON Saturday, May 30, 1903, and following days, at noon, the Government Agent for the Eastern Province will put up for sale or settlement, at Kalmunai resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.	
				A.	R. P.	Rs.	c.
Preliminary plan 2,265.—Karaivaku pattu. Village—Pandiruppu.							
7586	V. Sinnattampi	Crown	Suitable for cocoanuts	3	2 14	10	0
Preliminary plan 2,275. Village—Periyaniavanai.							
75608	P. Aliyar	Crown	Suitable for cocoanuts	1	0 0	10	0
Village—Marutamunai.							
75611	P. Mukammattulevvai Marakkayar	Crown	Suitable for cocoanuts	25	3 20	10	0
Preliminary plan 2,891. Village—Pandiruppu.							
87351	S. Kunchillappodi	Crown	Jungle land	3	0 28	10	0
87352	S. V. Sinnattampi Vanniya and others	Claimants	Cocoonut garden	0	1 26	—*	
Preliminary plan 1,753. Village—Turanulavanai.							
5454	V. Kalikkuddi	Crown	Tobacco garden	0	0 9	12	50
5459	Do.	Claimant	Open land	0	0 8	—*	
Preliminary plan 726. Village—Mavadippalli.							
8890	General sale	Crown	Open high land	0	0 1-50	10	0
8897	Do.	do.	Open land	0	0 19	10	0
8898	Do.	do.	do.	0	0 24	10	0
8903	Do.	do.	Bare land	0	0 1-75	10	0
8905	Do.	do.	do.	0	0 16	10	0
8910	Do.	do.	Open land	0	3 17	10	0
8911	Do.	do.	Bare land	0	0 31	10	0
8919	Do.	do.	do.	0	0 3	10	0
Preliminary plan 794.—Nintavur pattu. Village—Nintavur.							
9583	General sale	Crown	Jungle land	5	3 33	10	0
9584	Do.	do.	do.	3	0 16	10	0
9585	Do.	do.	do.	2	0 28	10	0
9586	Do.	do.	do.	4	0 31	10	0
9587	Do.	do.	do.	2	2 21	10	0
9589	Do.	do.	do.	4	2 12	10	0
9590	Do.	do.	do.	7	3 6	10	0
9592	Do.	do.	do.	8	1 18	10	0
9593	Do.	do.	do.	9	1 19	10	0
9594	Do.	do.	do.	8	3 31	10	0
9596	Do.	do.	do.	26	3 13	10	0
Preliminary plan 798. Village—Nintavur.							
9652	Do.	Crown	Jungle land	1	0 22	10	0
9653	Do.	do.	do.	2	0 10	10	0
9663	Do.	do.	do.	1	2 0	10	0
Preliminary plan 992.—Karaivaku pattu. Village—Periyaniavanai.							
229	Do.	Crown	Jungle land	3	0 15	10	0
Preliminary plan 1,215. Village—Kalmunai.							
2581	General sale	Crown	Low land	9	2 9	10	0
2582	Do.	do.	do.	0	0 38	10	0
2583	Do.	do.	do.	3	3 20	10	0
Preliminary plan 1,251. Village—Chenaikkudiyiruppu.							
2808	V. Kantan	Crown	Suitable for chenai	3	1 19	10	0
Preliminary plan 1,283. Village—Periyaniavanai.							
2990	General sale	Crown	Suitable for chenai	1	0 18	10	0
Preliminary plan 268. Village—Naippaddimunai.							
189	S. Vairan	Claimant	Garden land	0	0 36	—†	
214	Rev. C. S. Kasinatar	do.	do.	0	0 18	—*	
216	S. Parasiraman	do.	do.	0	1 0	—*	
227	K. Vaitilinkam	do.	do.	0	1 0	—†	
228	S. Velantan	do.	do.	0	0 33	—†	
243	S. Kanapatiyan	do.	do.	0	0 27	—†	
P 1	A. Kali and A. Teivanai	do.	do.	0	0 14	—*	
T 1	K. Arunasalam	do.	do.	0	0 13	—*	
U 1	Rev. C. S. Kasinatar	do.	do.	0	1 0	—*	
V 1	V. Arumukam on behalf of Mari-amman temple	do.	do.	0	1 3	—*	
W 1	K. Vaikali	do.	do.	0	0 15	—*	
X 1	K. Vairan	do.	do.	0	0 13	—*	

* Certificate of quiet possession.

† Half-improved value.

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 925, E. P.

கொலோனியல் சக்கிரத்தார் ஆபீசில்,
கொழும்பு, 1903 ம ஆண்டு சித்திரைமீ 9 ந் வ.

1903 ம் ஆண்டு வைகாசிமாதம் 30 ந் தேதியாகிய சனிக்கிழமையிலு மதனையடுத்த நாட்களிலும் முற் பகல் கிழக்கு மாகாணத்து கவர்ணமேந்து ஏசுநவர்கள் கல்முனைவாடியில் இதுதையிற் சொல்லப்படடிருக் கிற முடிக்குரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுண்ணப்படிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்கூறி விற்பார்.

காணித்துண்டுகள், கிழக்கு மாகாணத்து மட்டக்களப்பு டிஸ்திரிக்வி லிருக்கின்றன.

இல.	குறிச்சி.	பிளான் இலக்கம் 2,265. கரைவாகுப்பற்று.	த.ரி.பபுவிலை ஏக்கரொன் றுக்கு. ரூ. ச.
7586	குறிச்சி. பாண்டிருப்பு	உரித்தாளி—முடி. கேள்விக்காரனின் பெயர். வீ. சின்னத்தம்பி	விசாலம். அ. றா. ப. 3 2 14 10 0
75608	பெரியநிலாவளை	படம 2,275. பை. அலியார்	1 0 0 10 0
75611	மருதமுனை	பை. முகம்மதுலெவ்வை மரைக்காயர்	25 3 20 10 0
87851	பாண்டிருப்பு	படம 2,891. சி. குஞ்சினாயாப்போடி	காட்டுப்பூமி 3 0 28 10 0
87352	ஹே	உரித்தாளியின் பெயர்—உரித்தாளிகள். ச. வ. சின்னத்தம்பி வன்னிய னுரு மறுபேரும்	தென்னைத்தோட் டம் 0 1 23 ஆட்சிப்பூமி
5454	துறைநிலாவளை	படம 1,753. உரித்தாவி—முடி. வீ. காளிக்குட்டி	புகையிலைத்தோட் டம் 0 0 9 12 50
5459	ஹே	உரித்தாளியின் பெயர்—உரித்தாளிகள். வீ. காளிக்குட்டி	வெட்டைப்பூமி 0 0 8 ஆட்சிப்பூமி
8890	மாவடிப்பள்ளி	படம 726. உரித்தாளி—முடி. பொதுவிற்பனவு	திடல்பூமி 0 0 1.50 10 0
8897	ஹே	ஹே	வெட்டைப்பூமி 0 0 19 10 0
8898	ஹே	ஹே	ஹே 0 0 24 10 0
8903	ஹே	ஹே	வெம்புப்பூமி 0 0 1.75 10 0
8905	ஹே	ஹே	ஹே 0 0 16 10 0
8910	ஹே	ஹே	வெட்டைப்பூமி 0 3 17 10 0
8911	ஹே	ஹே	வெம்புப்பூமி 0 0 31 10 0
8919	ஹே	ஹே	ஹே 0 0 3 10 0
9583	நிந்தலூர்	படம 794. நிந்தலூர்பற்று. பொதுவிற்பனவு	காட்டுப்பூமி 5 3 33 10 0
9584	ஹே	ஹே	ஹே 3 0 16 10 0
9585	ஹே	ஹே	ஹே 2 0 28 10 0
9586	ஹே	ஹே	ஹே 4 0 31 10 0
9587	ஹே	ஹே	ஹே 2 2 21 10 0
9589	ஹே	ஹே	ஹே 4 2 12 10 0
9590	ஹே	ஹே	ஹே 7 3 6 10 0
9592	ஹே	ஹே	ஹே 8 1 18 10 0
9593	ஹே	ஹே	ஹே 9 1 19 10 0
9594	ஹே	ஹே	ஹே 8 3 31 10 0
9596	ஹே	ஹே	ஹே 26 3 13 10 0
9652	ஹே	படம 798. பொதுவிற்பனவு	ஹே 1 0 22 10 0
96F3	ஹே	ஹே	ஹே 2 0 10 10 0
9663	ஹே	ஹே	ஹே 1 2 0 10 0
229	பெரியநிலாவளை	படம 992. கரைவாகுப்பற்று. பொதுவிற்பனவு	காட்டுப்பூமி 3 0 15 10 0
2581	கல்முனை	படம் 1,215. உரித்தாளியின் பெயர்—முடிக்குரியது. பொதுவிற்பனவு	பள்ளப்பூமி 9 2 9 10 0
2582	ஹே	ஹே	ஹே 0 0 38 10 0
2588	ஹே	ஹே	ஹே 3 3 20 10 0
2808	சேனைக்குடியிருப்பு	படம் 1,251. வீ. கந்தன்	சேனைச்செய் கைக்கேற்றது 3 1 19 10 0

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விவரம்.	தரிப்பவியை ஏக்க விசாலம். ரொண்டுகள். ஏ. றா. ப. ரூ. ச.
2990	பெரியநீலாவணை	பொதுவித்பனவு படம் 1,283.	சேனைச்செய்கைக் கேற்றது	1 0 18 10 0
189	நாய்ப்பட்டிமுனை	உரித்தானியின் பெயர்--உரித்தாரர். சி. வைரன்	தோட்டப்பூமி	0 0 36 அரைவிசை மதிப்பு ரூ. 0 0 36
214	றே	கனம் சா. சி. சாகினாதர்	றே	0 0 18 ரூ. 0 0 18
216	றே	சி. பரகிராமன்	றே	0 1 0 ரே
227	றே	க. வயித்திலிங்கம்	றே	0 1 0 } அரைவிசை மதிப்பு
228	றே	ச. வேலாயுதன்	றே	0 0 33 } அரைவிசை மதிப்பு
243	றே	சி. கணபதியான்	றே	0 0 27 } அரைவிசை மதிப்பு
P 1	றே	அ. காளியும் அ. தெய்வானையும்	றே	0 0 14 அரைவிசை மதிப்பு
T 1	றே	சா. அருணாசலம்	றே	0 0 13 ரே
U 1	றே	கனம் சா. சி. சாகினாதர்	றே	0 1 0 ரே
V 1	றே	வீ. ஆறுமுகம் மாரியம்மன் கோவிலுக்காக	றே	0 1 3 ரே
W 1	றே	கா. வைரன்	றே	0 0 15 ரே
X 1	றே	ச. வைரன்	றே	0 0 13 ரே

இக்காணிகளைப்பற்றிய மேலதனைமான விளம்பரங்களையும் கிறிபனவின் கொள்கைகளைப்பற்றியும் மட்டும் களப்பு அரசாட்சி ஏசுத்துவரையவர்களிடமும் வினாவி அறிந்துகொள்ளலாம்.

மகோத்தமர் அவர்களினது கட்டளையின்படி,
எவெறடும் ஊர்வன்,
இராசாங்க விசிறர்.

No. 926, E. P.

Colonial Secretary's Office,
Colombo, April 9, 1903.

ON Monday, June 1, 1903, and following days, at noon, the Government Agent for the Eastern Province will put up for sale or settlement, at his office at Chammanurair, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
87986	K. Kandappen	Crown	Low jungle and open land	5 1 8	10 0
87987	V. Arumukam and others	do.	Paddy field	14 0 28	10 0
87988	K. A. Pattiniyan and others	do.	do.	6 1 36	10 0
Preliminary plan 3,068. Village--Akkilaveli.					
88137	A. Tampiyappa	Crown	Paddy field	17 1 15	10 0
88138	Do.	do.	Garden land	0 2 30	10 0
Preliminary plan 714. Village--Chammanturai.					
8844	General sale	Crown	Suitable for paddy	15 3 10	10 0
8845	Do.	do.	do.	13 0 35	10 0
Preliminary plan 1,128. Village--Chammanturai.					
1639	General sale	Crown	Suitable for chenai cultivation	1 2 8	10 0
1640	Do.	do.	do.	0 2 24	10 0
1646	Do.	do.	do.	0 1 11	10 0
1647	Do.	do.	do.	0 0 19	10 0
1657	Do.	do.	do.	0 3 17	10 0
1658	Do.	do.	do.	1 1 18	10 0
1663	Do.	do.	do.	0 0 23	10 0
1664	Do.	do.	do.	0 0 33	10 0
1666	Do.	do.	do.	0 2 16	10 0
1667	Do.	do.	do.	0 3 0	10 0
1668	Do.	do.	do.	1 3 1	10 0
1669	Do.	do.	do.	0 1 38	10 0
1670	Do.	do.	do.	0 2 28	10 0
1672	Do.	do.	do.	0 3 28	10 0
1673	Do.	do.	do.	0 3 1	10 0
1674	Do.	do.	do.	5 1 0	10 0
1675	Do.	do.	do.	3 1 36	10 0
1676	Do.	do.	do.	3 0 16	10 0
1677	Do.	do.	do.	2 0 36	10 0
1678	Do.	do.	do.	1 3 3	10 0
1679	Do.	do.	do.	3 3 12	10 0
1680	Do.	do.	do.	2 2 3	10 0
1681	Do.	do.	do.	2 3 23	10 0
1683	Do.	do.	do.	0 2 2	10 0
1684	Do.	do.	do.	0 2 5	10 0
1685	Do.	do.	do.	0 1 10	10 0
1686	Do.	do.	do.	0 3 20	10 0
1687	Do.	do.	do.	0 3 11	10 0

Lot.	Name of Applicant.	Name of Claimant	Description.	Extent.		Upset Price	
				A.	R. P.	per Acre.	Rs. c.
L 25	A. U. Parasiramapillai	Preliminary plan 1,271.	Village—Chorikkalmunai.	4	3 28	10	0
		Do.	Garden land	0	2 37	10	0
4165	General sale	Preliminary plan 1,557.	Village—Chammanturai.	10	1 38	10	0
4169	Do.	Crown	Jungle land	8	0 15	10	0
4176	Do.	do.	do.	7	1 12	10	0
4177	Do.	do.	do.	7	1 24	10	0
4178	Do.	do.	do.	7	0 38	10	0
4179	Do.	do.	do.	7	1 4	10	0
4180	Do.	do.	do.	8	3 36	10	0
4181	Do.	do.	do.	8	3 19	10	0
4185	Do.	do.	do.	9	2 13	10	0
4186	Do.	do.	do.	8	0 21	10	0
4189	Do.	do.	do.	8	0 18	10	0
4191	Do.	do.	do.	8	1 36	10	0
4197	Do.	do.	do.	8	1 13	10	0
4200	Do.	do.	do.	7	0 32	10	0
4201	Do.	do.	do.	9	3 8	10	0
4203	Do.	do.	do.	10	2 26	10	0
4209	General sale	Preliminary plan 1,558.	Village—Chammanturai	3	1 39	10	0
4210	Do.	Crown	Jungle land	5	0 10	10	0
4216	Do.	do.	do.	6	0 34	10	0
4217	Do.	do.	do.	6	1 14	10	0
4220	Do.	do.	do.	5	2 0	10	0
4221	Do.	do.	do.	5	3 11	10	0
4223	Do.	do.	do.	6	3 32	10	0
4225	Do.	do.	do.	4	3 8	10	0
4226	Do.	do.	do.	3	3 12	10	0
4227	Do.	do.	do.	5	1 4	10	0
4228	Do.	do.	do.	3	2 12	10	0
4229	Do.	do.	do.	5	3 34	10	0
4229½	Do.	do.	Fit for paddy	3	2 8	10	0
6997	Do.	Preliminary plan 2,120.	Village—Chavalakkadai.	114	3 0	10	0
7442	K. Kuppaittampi	Crown	Fit for paddy	5	0 37	10	0
87493	A. Arunasalam	Preliminary plan 2,220.	Village—Annamalai.	0	2 36	10	0
87219	General sale	Crown	Jungle	0	2 23	12	50
87220	Do.	do.	Paddy field	2	1 9	12	50
87353	K. Kalikkuddi	Preliminary plan 2,892.	Village—Weeragoda.	20	3 24	10	0
87354	Do.	Crown	Jungle land	1	2 6	10	0
2473	General sale	Preliminary plan 1,204.—Nadukadu pattu.	Village—Malvattai.	1	0 38	10	0
X 15	General sale	Crown	Paddy field	0	1 1	12	50
6973	General sale	Preliminary plan 1,189.	Village—Malvattai.	7	0 17	10	0
6974	Do.	Crown	Suitable for paddy	9	0 8	10	0

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 926, E. P.

கொலோனியல் சர்க்கிடுததார் ஆபிசில்,
கொழும்பு, 1903 ம் ஆண்டு சித்திரைமீ 9 ன் உ.

1903 ம் ஆண்டு ஆனிமாதம் 1 ன் தேதியாகிய திருகங்கிழமையிலு மதனையடுத்த நாட் னினும கிழக் கு மாகாணத்து கவறணமேந்து ஏசன்றவர்கள் சம்மாந்துறை வாகியில் இதுண்டியிற் சொல்லப்பட்டிருக்கிற முடி க்குரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் வலி திற கூறி விற்பார்.

காணித்துண்டுகள், கிழக்கு மாகாணத்து மட்டக்களப்பு டிஸ்திரிக்டிலிருக்கின்றன.

பின்னர் இலக்கம் 3,037. சம்மாந்துறைபபற்ற.

உரிததானி—முடிக்குரிய.

தரிபபுவிலை
வக்கரொன்
றுக்கு

இல.
87986

குறிச்சி.
அக்கிலாவெளி

கேள்விக்காரனின் பெயர்.
கா. கந்தபன்

விவரம்.
தனிகாடும வெட
டையும

விசாலம்.
ஏ. து. ப.

ரு. ச.

5 1 8 10 0

இல.	குறிச்சி	கேள்விக்காரன் பெயர்.	விவரம்.	ஏக்கரொன்றுக்கு		
				விசாலம்.	தரிப்பு விலை.	
				அ. ரூ. ப.	ரூ. ச.	
87987	அக்கிலாவெளி	வீ. ஆறுமுகமுத்துபேரும்	வயல	14	0 28	10 0
87988	நெடி	க. அ. பத்தினியனு மறு பேரும்	வயல	6	1 36	10 0
		படம் 3,068.				
88137	நெடி	அ. தம்பியப்பா	வயல	17	1 15	10 0
88138	நெடி	நெடி	தோட்டப்பூமி	0	2 30	10 0
		படம் 714.				
8844	சம்மாந்துறை	பொதுவிற்பனைவு	வேளாண்மைக்கே ற்றது	15	3 10	10 0
8845	நெடி	நெடி	நெடி	13	0 35	10 0
		படம் 1,128.				
1639	நெடி	பொதுவிற்பனைவு	சேனைச்செய்கைக் சேற்றது	1	2 8	10 0
1640	நெடி	நெடி	நெடி	0	2 24	10 0
1646	நெடி	நெடி	நெடி	0	1 11	10 0
1647	நெடி	நெடி	நெடி	0	0 19	10 0
1657	நெடி	நெடி	நெடி	0	3 19	10 0
1658	நெடி	நெடி	நெடி	1	1 18	10 0
1663	நெடி	நெடி	நெடி	0	0 23	10 0
1664	நெடி	நெடி	நெடி	0	0 33	10 0
1666	நெடி	நெடி	நெடி	0	2 16	10 0
1667	நெடி	நெடி	நெடி	0	3 0	10 0
1668	நெடி	நெடி	நெடி	1	3 1	10 0
1669	நெடி	நெடி	நெடி	0	1 38	10 0
1670	நெடி	நெடி	நெடி	0	2 28	10 0
1672	நெடி	நெடி	நெடி	0	3 28	10 0
1673	நெடி	நெடி	நெடி	0	3 1	10 0
1674	நெடி	நெடி	நெடி	5	1 0	10 0
1675	நெடி	நெடி	நெடி	3	1 36	10 0
1676	நெடி	நெடி	நெடி	3	0 16	10 0
1677	நெடி	நெடி	நெடி	2	0 36	10 0
1678	நெடி	நெடி	நெடி	1	3 3	10 0
1679	நெடி	நெடி	நெடி	3	3 12	10 0
1680	நெடி	நெடி	நெடி	2	2 3	10 0
1681	நெடி	நெடி	நெடி	2	3 23	10 0
1683	நெடி	நெடி	நெடி	0	2 2	10 0
1684	நெடி	நெடி	நெடி	0	2 5	10 0
1685	நெடி	நெடி	நெடி	0	1 10	10 0
1686	நெடி	நெடி	நெடி	0	3 20	10 0
1687	நெடி	நெடி	நெடி	0	3 11	10 0
		படம் 1,271.				
2971	சொறிக்கல்லூரை	அ. உ. பரசிராமபிள்ளை	தோட்டப்பூமி	4	3 28	10 0
L 25	நெடி	நெடி	வயல	0	2 37	10 0
		படம் 1,557.				
4165	சம்பாந்துறை	பொதுவிற்பனைவு	காட்டுப்பூமி	10	1 38	10 0
4169	நெடி	நெடி	நெடி	8	0 15	10 0
4176	நெடி	நெடி	நெடி	7	1 12	10 0
4177	நெடி	நெடி	நெடி	7	1 24	10 0
4178	நெடி	நெடி	நெடி	7	0 38	10 0
4179	நெடி	நெடி	நெடி	7	1 4	10 0
4180	நெடி	நெடி	நெடி	8	3 36	10 0
4181	நெடி	நெடி	நெடி	8	3 19	10 0
4185	நெடி	நெடி	நெடி	9	2 13	10 0
4186	நெடி	நெடி	நெடி	8	0 21	10 0
4189	நெடி	நெடி	நெடி	8	0 18	10 0
4191	நெடி	நெடி	நெடி	8	1 36	10 0
4197	நெடி	நெடி	நெடி	3	1 13	10 0
4200	நெடி	நெடி	நெடி	7	0 32	10 0
4201	நெடி	நெடி	நெடி	9	3 8	10 0
4203	நெடி	நெடி	நெடி	10	2 26	10 0
		படம் 1,558.				
4209	சம்மாந்துறை	பொதுவிற்பனைவு	காட்டுப்பூமி	3	1 39	10 0
4210	நெடி	நெடி	நெடி	5	0 10	10 0
4216	நெடி	நெடி	நெடி	6	0 34	10 0
4217	நெடி	நெடி	நெடி	6	1 14	10 0

இல.	குறிச்சி.	கேள்விகாரனின் பெயர்.	விவரம்.	தரிப்புவிசைக்க	
				விசைம. ரொண்டுக்கு.	ரூ. ச.
4220	சம்மாந்துறை	பொதுவிற்பனவு	காட்டுப்பூமி	5 2 0	10 0
4221	றை	றை	றை	5 3 11	10 0
4223	றை	றை	றை	6 3 32	10 0
4225	றை	றை	றை	4 3 8	10 0
4226	றை	றை	றை	3 3 12	10 0
4227	றை	றை	றை	5 1 4	10 0
4228	றை	றை	றை	3 2 12	10 0
4229	றை	றை	றை	5 3 34	10 0
4229½	றை	றை	வேளாண்மைக்கேற்ற	3 2 8	10 0
படம 2,120.					
6997	சவளக்கடை	பொதுவிற்பனவு	வேளாண்மைக்கேற்ற	114 3 0	10 0
படம 2,220.					
7442	அன்னமலை	க. சூபபைத்தம்பி	வேளாண்மைக்கேற்ற	5 0 37	10 0
படம 2,941.					
87493	சொறிக்கல்முனை	ஆ. அருணாசலம	சாடு	2 36	10 0
படம 2,832.					
87219	விராடுகாடை	பொதுவிற்பனவு	வயல்	0 2 23	12 50
87220	றை	றை	வயல்	2 1 9	12 50
படம 2,892.					
87353	அக்கிலாவெளி	கா. காளிக்குட்டி	காட்டுப்பூமி	20 3 24	10 0
87354	றை	றை	வேளாண்மைப்பூமி	1 2 6	10 0
படம 1,204. நாகுகாடுப்பற்று.					
2473	மல்வத்தை	பொதுவிற்பனவு	வயல்	1 0 38	10 0
படம 1,189.					
X 15	மல்வத்தை	பொதுவிற்பனவு	வயல்	0 1 1	10 0
படம 2,110.					
6973	மல்வத்தை	பொதுவிற்பனவு	வேளாண்மைக்கேற்ற	7 0 17	10 0
6974	றை	றை	றை	9 0 8	10 0

இக்காணியைப்பற்றிய மேலதனமான வினாபரங் கையும விற்பனவின் கொந்தீக்களைப்பற்றியும் படங்களப்படி அரசாட்சி ஏசன்றுத்துரைமவர்களிடமினாவி அறிந்துள்ளலாம்.

மகோத்தமர் அவர்களினது கட்டளையின்படி,
எவெறட்டும் தூர்ண்,
இராசாங்கலிகிதர்.

No. 927, E. P.

Colonial Secretary's Office,
Colombo, April 9, 1903.

ON Thursday, June, 4, 1903, and following days, at noon, the Government Agent for the Eastern Province will put up for sale or settlement, at Karunkoddittivu resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre.	
					Rs.	c.
Preliminary plan 3,117.—Akkarai pattu. Claimant—Crown.						
88404	Oluvil	E. Aliyar	Encroachment (cocoanut garden)	1 0 36	10	0
88405	Do.	A. Athamkandu and others	Chennai land	44 2 10	10	0
88406	Do.	A. Akamatulevvai Marak-kayar	Encroachment (garden)	0 1 0	10	0
Preliminary plan 1,549.						
4123	Karunkoddittivu	General sale	Jungle fit for paddy	10 1 9	10	0
4125	Do.	do.	do.	20 1 25	10	0
4129	Do.	do.	do.	20 0 30	10	0
Preliminary plan 2,553/6.						
76891	Palamunai	General sale	Jungle fit for cocoanuts	99 1 20	10	0
76892	Do.	do.	do.	41 3 0	10	0
Preliminary plan 1,057.						
920	Oluvil	General sale	Jungle fit for cocoanuts	5 2 35	10	0
921	Do.	do.	do.	6 3 29	10	0
922	Do.	do.	do.	3 1 2	10	0
923	Do.	do.	do.	1 2 8	10	0
924	Do.	do.	do.	1 2 37	10	0
925	Do.	do.	do.	1 2 18	10	0
926	Do.	do.	do.	0 3 30	10	0
927	Do.	do.	do.	0 3 18	10	0
928	Do.	do.	do.	0 2 37	10	0
929	Do.	do.	do.	1 1 35	10	0
930	Do.	do.	do.	1 0 32	10	0
931	Do.	do.	do.	1 0 15	10	0
932	Do.	do.	do.	2 0 23	10	0
933	Do.	do.	do.	2 3 2	10	0
934	Do.	do.	do.	2 1 4	10	0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.	
				A.	R. P.	Rs.	c.
Preliminary plan 2,020.							
6596	Oluvil	P. H. Ismayillevvaippodi	Jungle land	8	1 1	10	0
6597	Do.	do.	do.	6	3 24	10	0
Preliminary plan 2,569.							
76951	Addalachenai	U. Atamlevvai, &c.	Garden land	0	2 4	12	50
Preliminary plan 2,041.							
6724	Palamunai	M. Avuvakkar and another	Jungle fit for paddy	9	2 39	10	0
Preliminary plan 562.							
5938	Panankadu	General sale	Open land fit for paddy	22	2 8	10	0
5940	Do.	do.	do.	19	2 35	10	0
5943	Do.	do.	do.	16	3 20	10	0
5944	Do.	do.	do.	16	3 5	10	0
Preliminary plan 1,027.							
450	Karunkoddittivu	P. P. H. Mukaiyatinava	Open land fit for paddy	2	0 0	10	0
Preliminary plan 1,436.							
3471	Karunkoddittivu	U. Atamkandu	Jungle and open land	4	1 0	10	0
Preliminary plan 1,482.							
3854	Karunkoddittivu	I. M. Naintaikkandu	Chennai land	3	3 6	10	0
Preliminary plan 1,062.							
1021	Kolavil	General sale	Jungle land	0	2 8	10	0
1029	Do.	K. Manakan	Tobacco garden	0	0 30	10	0
1030	Do.	General sale	Waste land	0	1 1	10	0

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency's command,
 EVERARD IM THURN,
 Colonial Secretary.

No. 927, E. P.

கொலோனியல் சர்க்கிளத்தார் ஆபீசில்,
 கொழும்பு, 1903 ம் ஆண்டு சித்திரைமீ 9 ந் உ.

1903 ம் ஆண்டு ஆனிமாதம் 4 ந் தேதியாகிய வியாழக்கிழமையிலு மதனையடுத்த நாட்களிலும் கிழக்கு மாகாணத்து கவண்ணமேந்து ஏசன்மலர்கள் கருங்கொட்டித்தீவு வாடியில் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டுகள், அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்றார்.

காணித்துண்டுகள், கிழக்கு மாகாணத்து மட்டக்களப்பு மாவட்டத்திலிருக்கின்றன.

பிளான் இலக்கம் 3,117. அக்கரைப்பற்று.

உரித்தாளி—முடிக்குரிய.

தரிப்புவிலை
 ஏக்கர் ஒன்
 துக்கு.

இல.	குறிச்சி.	கேள்விகாரனின் பெயர்.	விபரம்.	வீசாலம்.	
				ஏ. ஊ. ப.	ரூ. ச.
88404	ஒலுவீல	இ. அவியார்	கூட்டப்பட்டிடித்த தெனனந்தோட்டம்	1	0 36
88405	ஒலுவீல	அ. ஆதங்கண்டு மறுபேரும்	சேனைப்பூமி	44	2 10
88406	ஒலுவீல	ஆ. அகமதுலெவ்வைமரக்காயர்	கூட்டப்பட்டிடித்த தோட்டப்பூமி	0	1 0
படம் 1,549.					
4123	கருங்கொட்டித்தீவு பொதுவிற்பனவு	காடு வேளாண்மைக்கேற்றது		10	1 9
4125	ஷே	ஷே		20	1 25
4129	ஷே	ஷே		20	0 30
படம் 2,553/6.					
76891	பாலமுனை	பொதுவிற்பனவு	காடு தெனனைக்கேற்றபூமி	99	1 20
76892	ஷே	ஷே	ஷே	41	3 0
படம் 1,057.					
920	ஒலுவீல	பொதுவிற்பனவு	காடு தெனனைக்கேற்றபூமி	5	2 35
921	ஷே	ஷே	ஷே	6	3 29
922	ஷே	ஷே	ஷே	3	1 2
923	ஷே	ஷே	ஷே	1	2 8
924	ஷே	ஷே	ஷே	1	2 37
925	ஷே	ஷே	ஷே	1	2 18
926	ஷே	ஷே	ஷே	0	3 30
927	ஷே	ஷே	ஷே	0	3 13
928	ஷே	ஷே	ஷே	0	2 37
929	ஷே	ஷே	ஷே	1	1 35
930	ஷே	ஷே	ஷே	1	0 32
931	ஷே	ஷே	ஷே	1	0 15
932	ஷே	ஷே	ஷே	2	0 23
933	ஷே	ஷே	ஷே	2	3 2
934	ஷே	ஷே	ஷே	2	1 4
படம் 2,020					
6596	பாலமுனை	பொ. த. இஸமாயில்லெவ்வைப்போடி	காட்டுப்பூமி	8	1 1
6597	மேற்.	மேற்.	மேற்.	6	3 24
படம் 2,569.					
76951	அட்டாளச்சேனை	உ. ஆதம்லெவ்வையும் மறுபேரும்	தோட்டப்பூமி	0	2 4
படம் 2,041.					
6724	பாலமுனை	மு. அவுவக்கரு மறுபேரும்	காடு வேளாண்மைக்கேற்றது	9	2 39

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விலரம்.	தரிப்பு விவரங்கள்		
				விசாலம்.	அகரம்.	ச. அ. ப. ரூ. ச.
5938	பனங்காடு	பொதுவிற்பனைவு படம் 562.	வெட்டைப்பூமி வேளாண்மைக் கேற்றது	22	2 8	10 0
5940	மேற்.	மேற்.	மேற்.	19	2 35	10 0
5943	மேற்.	மேற்.	மேற்.	16	3 20	10 0
5944	மேற்.	மேற்.	மேற்.	16	3 5	10 0
450	கருங்கொட்டித்திவு	பொ. த. முகையதின் வாவா படம் 1,027.	வெட்டைப்பூமி வேளாண்மைக் கேற்றது	2	0 0	10 0
3471	மேற்.	உ. ஆதங்கண்டு படம் 1,436.	காடும் வெட்டையும்	4	1 0	10 0
3854	மேற்.	இ மு. நயிந்தைக்கண்டு படம் 1,482.	சேனைப்பூமி	3	3 6	10 0
1021	கோளாவில்	பொதுவிற்பனைவு படம் 1,062.	காட்டுப்பூமி	0	2 8	10 0
1029	மேற்.	க. மானுகன	புகையிலத்தோட்டம்	0	0 30	10 0
1030	மேற்.	பொதுவிற்பனைவு	வெம்புப்பூமி	0	1 1	10 0

இக்காணிகளைப்பற்றிய மேலதனமான வினம்பரங்களையும் விற்பனை வின கொந்திசுகளைப்பற்றியும் மட்டக்களப்பு அரசாட்சி ஏசனறுத்துரையவர்களிடம் வினாவி அறிந்துக்கொள்ளலாம்.

மகோத்தமரவர்களினது கட்டண்பின்படி,
எவெறட்டும் தூர்ன்,
இராசாங்க விசிறர்.

No. 928, E. P.

Colonial Secretary's Office,
Colombo, April 15, 1903.

ON Thursday, May 28, 1903, at 12 noon, the Assistant Government Agent for the Trincomalee District will put up to auction, at his office in Madawachchiya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-seven allotments of land situated in the Kaddukkulam west division of the Trincomalee District of the Eastern Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A. R. P.	Rs. c.	
88369	Galkaduvai	—	Paddy field	18	3 35	12 50
88370	Do.	—	Cocoanut garden	0	1 35	12 50
88371	Do.	—	Paddy field	28	1 20	12 50
88372	Do.	K. Ukkurala	Chena land suitable for paddy	4	0 15	10 0
88373	Gomarasankadavai	—	Cocoanut garden	0	3 38	10 0
88374	Do.	—	Jungle	0	3 11	10 0
88376	Do.	—	Land suitable for paddy	1	3 27	10 0
88377	Do.	—	Land suitable for cocoanuts	1	0 0	10 0
88378	Do.	—	Cocoanut garden	0	0 34	10 0
88379	Do.	—	Open land	0	0 28	10 0
88380	Do.	—	do.	0	0 28	10 0
88381	Do.	—	Land suitable for paddy	1	3 38	10 0
88382	Do.	—	do.	3	2 25	10 0
88383	Do.	—	Cocoanut garden	0	1 8	10 0
88384	Do.	—	Jungle land	2	3 1	10 0
88385	Do.	—	Cocoanut garden	0	0 30	10 0
88386	Do.	—	Open land	0	0 17	10 0
88388	Do.	—	Abandoned garden	0	0 33	10 0
88389	Do.	—	Old cocoanut garden	0	3 36	10 0
88390	Do.	—	do.	0	3 17	10 0
88391	Do.	—	do.	0	1 10	10 0
88392	Do.	—	do.	0	0 18	10 0
88393	Do.	—	Garden	0	1 11	10 0
88394	Do.	—	do.	0	1 7	10 0
88395	Kivulakkadawai	—	Cocoanut garden	0	3 14	13 0
E 86	Do.	—	Paddy land	26	2 30	13 0
88396	Do.	—	do.	4	3 14	10 0
88397	Do.	—	do.	0	3 20	10 0
88398	Do.	—	do.	5	0 4	10 0
88399	Do.	—	do.	3	1 8	10 0
88400	Do.	—	do.	0	1 9	13 0
88401	Do.	—	do.	0	2 35	10 0
88402	Do.	—	do.	3	1 7	13 0
F 86	Kivulakkadawai	—	Paddy land	25	3 0	13 0
88403	Do.	—	do.	2	2 23	13 0

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விவரம்.	வகையானறுகுதரப்பு				
				விசாலம்.	விலை.			
				ரூ.	ப.	ச.		
88386	கோமாசங்கடவை	—	வெட்டைத்தரை	0	0	17	10	0
88388	றெ	—	செய்கைபண்ணாமல் விட்ட தரை	0	0	33	10	0
88389	றெ	—	பழைய தென்னந்தோட்டம்	0	3	36	10	0
88390	றெ	—	றெ	0	3	17	10	0
88391	றெ	—	றெ	0	1	10	10	0
88392	றெ	—	றெ	0	0	18	10	0
88393	றெ	—	தோட்டத்தரை	0	1	11	10	0
88394	றெ	—	றெ	0	1	7	10	0
பிளான் இலக்கல 3,116.								
88395	கிவுளக்கடவை	—	தென்னந்தோட்டம்	0	3	14	13	0
E 86	றெ	—	நெற்றரை	26	2	30	13	0
88396	றெ	—	றெ	4	3	14	10	0
88397	றெ	—	றெ	0	3	20	10	0
88398	றெ	—	றெ	5	0	4	10	0
88399	றெ	—	றெ	3	1	8	10	0
88400	றெ	—	றெ	0	1	9	13	0
88401	றெ	—	றெ	0	2	35	10	0
88402	றெ	—	றெ	3	1	7	13	0
F 86	றெ	—	றெ	25	3	0	13	0
88403	றெ	—	றெ	2	2	23	13	0
பிளான் இலக்கம 3,118.								
88409	கிவுளக்கடவை	பி. கப்புரூளை	தோட்டத்தரை	0	3	32	10	0
88411	றெ	—	றெ	0	0	39	10	0
88412	றெ	—	றெ	0	1	11	10	0
88413	றெ	—	றெ	0	3	36	10	0
G 86	றெ	—	றெ	0	0	22	10	0
H 86	றெ	—	றெ	0	0	6	0	0
88414	றெ	—	றெ	0	0	13	10	0
88415	றெ	—	றெ	0	0	27	10	0
88416	றெ	—	றெ	0	0	27	10	0
88417	றெ	—	றெ	0	0	19	10	0
I 86	றெ	—	றெ	0	2	4	10	0
J 86	றெ	—	றெ	0	1	13	10	0
88419	றெ	—	றெ	0	0	22	10	0
K 86	றெ	—	றெ	0	1	2	10	0
88420	றெ	—	றெ	0	0	11	10	0
உரித்தாளி—நீ. டிக்கிரூளை.								
L 86	றெ	—	தோட்டத்தரை	0	2	0	10	0
உரித்தாளி—பூ. டிக்கிரூளையும் மறுபேரும்.								
M 86	றெ	—	தோட்டத்தரை	0	2	11	10	0
உரித்தாளி—என். டிக்கிரூளை.								
N 86	றெ	—	நெற்றரை	23	0	36	13	0
உரித்தாளி—அரசாட்சியார்.								
88422	றெ	—	தோட்டத்தரை	0	2	18	10	0
88423	றெ	கே. அப்புரூளை	றெ	1	2	20	10	0
88425	றெ	பூ. நயந்திரூளை	றெ	1	1	0	10	0
88427	றெ	—	றெ	1	2	12	10	0
88428	றெ	—	றெ	0	1	18	13	0
88429	றெ	—	றெ	2	0	10	10	0
பிளான் இலக்கம 3,112.								
88360	மதவாச்சி	—	தோட்டம்	0	2	22	10	0
பிளான் இலக்கம 3,105.								
88337	கிம்பிள்பிட்டியாவை	—	தோட்டத்தரை	1	1	2	10	0
88338	றெ	—	றெ	0	3	24	0	0
88339	றெ	—	நெற்றரை	3	1	27	10	0
88340	றெ	—	றெ	10	2	13	10	0
88341	றெ	—	றெ	6	1	28	10	0
88342	றெ	—	றெ	4	1	20	12	0
88343	றெ	—	றெ	2	3	4	12	0

இக்காணிகளைப்பற்றிய மேலதிக விபரங்கள் அளவைத்தலைவரிடத்திலும் விற்பனவின் கொந்திசுளைப் பற்றி திருக்கோணமலை உதவி ஏசுன்றரிடத்திலும் அறிந்துகொள்ளலாம்.

மகோத்தமர் அவர்களின் கட்டளையின்படி,

வெரட்டும் தூண்,

இராசாங்க விசுதர்.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,671, N.W. P.

Colonial Secretary's Office,
Colombo, April 9, 1903.

ON Monday, May 25, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ten allotments of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

Lot.	Village.	Preliminary plan 2,743. Name of Claimant.	Description.	Extent. A. R. P.
G 1213	Nalladarankattuwa	G. Hendrick Appuhamy and others	Cocoanut garden	7 0 0
H 1213	Do.	do.	Jungle and forest	10 2 8
I 1213	Do.	do.	do.	1 2 24
J 1213	Do.	do.	Paddy field	7 0 0
K 1213	Do.	do.	Forest	5 2 0
L 1213	Do.	Vihara Pansala	Cocoanut garden	2 0 0
M 1213	Do.	do.	do.	2 0 24
N 1213	Do.	G. Hendrick Appuhamy and others	Paddy field	2 3 2
O 1213	Arachchikattuwa	Bandirala, Police Headman	do.	0 3 8
12459	Do.	—	Chena	0 3 26

Upset price,—Rs. 10 to Rs. 20 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,671, N.W. P.

වර්ෂ 1903 කවු අප්‍රේල් මස 9 වෙන දින කොළඹ
මහසෙනෙකාරිස්ථලානාන්තේගේ කන්තෝරුවේදී.

වෛශ්ව දිසාපති හලාවත දිස්ත්‍රික්කයේ උපරිපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 කවු මැයි මස 25 වෙනි දිනවූ සඳුදා දවල් 1 වන හලාවත කවිවේරියේදී වෙන්දේසිකර විකුණුවට නොහොත් මේරුන්කර දෙවට ගෙදෙනවා ඇත.

වෛශ්ව දිසාපති හලාවත පලාතේ උතුරු පිටියල්කෝරල කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 10. සිතියම 2,743.

නො.	ගම.	අයිතිකම කිසිකයා.	අන්දම.	මහස. අ. රු. ප.
G 1213	නල්ලදරන්කට්ටුව	ජී. හෙන්ඩ්‍රික් අප්පුහාමි සහ තවත්	පොල්වත්ත	7 0 0
H 1213	එම	එම	කැලාව	10 2 8
I 1213	එම	එම	එම	1 2 24
J 1213	එම	එම	වි කුඹුර	7 0 0
K 1213	එම	එම	කැලාව	5 2 0
L 1213	එම	විකාරපත්සල	පොල්වත්ත	2 0 0
M 1213	එම	එම	එම	2 0 24
N 1213	එම	ජී. හෙන්ඩ්‍රික් අප්පුහාමි සහ තවත්	වි කුඹුර	2 3 2
O 1213	අරච්චිකට්ටුව	බන්ඩිරාල පොලීස්මාස්ට්‍රාන්ත	එම	0 3 8
12459	එම	—	භේත	0 3 26

අක්කරයක මිල රුපියල් 10 සිට රුපියල් 20 දක්වා.

මෙම ඉඩම් ගැණ වැසිදුර කාරණා සර්වේචර්ජනකරුන්ගේ අනුමැතියෙන්, විකිනීමේ කොන්දේසි ගැණ වෛශ්ව දිසාපති හලාවත උපරිපත්කරුන්ගේ අනුමැතියෙන් දැනගන්නට පුළුවන.

හැරුණු උතුරු පිටියල්කෝරල කොට්ඨාසයේ ආඥාවලට,
එමර්ට්ට් ඉම් හර්ස්,
මහසෙනෙකාරිස් වම්ස.

No. 1,672, N.W. P

Colonial Secretary's Office,
Colombo, April 9, 1903.

ON Friday, May 29, 1903, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirteen allotments of land situated in the Hiriyala hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,740. Village—Aragama in Hetahaye korale.
Claimant—The Crown.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
12449	Watukandana	S. M. Mudiyanse, Gan-arachchi, and Kiri Banda	Pittaniya and scrub suitable for paddy	1 2 35	30

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upsoc Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 2,757. Village—Walpola in Ihalawisideke korale. Claimant—The Crown.						
12553	Aliyabalanawelakumbura	Don Hendrick Dissanayaka	Field	1	1 4	20
12554	Bakmigahakumbura	do.	do.	1	2 8	20
Preliminary plan 2,701. Village—Pimbumwelligama in Divigandahe korale. Claimant—The Crown.						
12240	Dangahakumbura	Ekanayaka Mudiyanse Lage Ranhamy Vel-vidane, Korala-gedara Dingiri Banda, Mudiyanse Lagegedara Panchirala and others	Field	0	3 38	50
12241	Monaragalpitiya	do.	do.	4	1 27	50
12243	Do.	do.	Thorny jungle	0	2 28	15
12244	Unnansegewela	do.	Field	2	3 5	50
M 1206	Palugahawetiya	Claimant—Mudalihamy, ex-Korala, and others. Ekanayaka Mudiyanse Lage Ranhamy Vel-vidane, Korala-gedara Dingiri Banda, Mudiyanse Lagegedara Panchirala and others	Chena land	0	2 0	10
Village—Hatigomuwa in Divigandahe korale. Claimant The Crown.						
12246	Iranakotuwa	Ekanayaka Mudiyanse Lage Ranhamy Vel-vidane, Korala-gedara Dingiri Banda, Mudiyanse Lagegedara Panchirala and others	Field	3	1 30	50
12247	Do.	do.	Chena scrub	2	3 24	15
12249	Palugahawetiya	do.	Field	1	1 34	50
Preliminary plan 2,749. Village—Pudukkulama in Hetahaye korale. Claimant—The Crown.						
12471	Wakumbura	S. M. Mudiyanse, Gan-arachchi, and Kiri Banda	Purana (an abandoned paddy field)	1	3 14	25
Preliminary plan 2,729. Village—Hatpokuua in Divigandahe korale. Claimants—A. Mudalihamy, B. Ranhamy, A. Panchirala, and Crown.						
E 1211	Kottagahakumbura	—	Old field	2	2 16	25

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,
 EVERARD IM THURN,
 Colonial Secretary.

No. 1,672, N.W. P.

විෂි 1903 ක්වු අප්‍රේල් මස 9 වෙනි දින කොළඹ
 උපකරණාධිපතිවරයාගේ කාර්යාලයේදී.

වැඩි දිනවලට අයුරුව ඒර්ක්වලකාරයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධන ඉඩම් ආණ්ඩුවේ නිලධාරීන්ට ප්‍රකාරයට විෂි 1903 ක්වු මැයි මස 29 වෙනි දිනවු සිකුරුදා දවල් 1 ව ආරුහාගල කවර්ට්ස් දිවෙස් දේසිකර විකුණුවට යොදනවා ඇත.

වැඩි දිනවලට ආරුහාගල පලාතේ හිරිසාල කන්පත්තුවේ කොඪ සයේ පිහිටා තිබෙන බිම්කැබෙලි.

සිහියම 2,710. ගම—අරගම, ගැටහලේ කෝරලේ. අයිතිකරු කිසිවක්—ආණ්ඩුව.

නො.	ඉඩමේ නම.	ඉල්ලීමකාරයා.	අන්දම.	පවත්ගන්න මහත. ගණිත	
				අ. රු. ප.	රු.
12449	වකුකන්දග	ඇස්. ඇම්. මුදියන්සේ ගන්ආරච්චි සහ කීර්මන්බා	පිට්ටනිය සහ කැලේ	1	2 35 30
සිහියම 2,757. ගම—වල්පොල. ඉහල විසිදෙකේකෝරලේ.					
12553	අලියාබලගවෙල	දෙත් හෙන්දීරික් දිසානායක	කුඹුර	1	1 4 20
12554	බකම්ගහකුඹුර	එම	එම	1	2 8 20
සිහියම 2,701. ගම—පිඹුරුවැල්ලේගම, දිවන්දෙස්කෝරලේ.					
12240	දන්ගහකුඹුර	ඒකනායක මුදියන්සේලාගේ රත්නාම් වෙල්පිදුනේ, කෝරලඉගෙර පිංති රි බන්ඩා, මුදියන්සේලාගේ ගෙර පුඤ්චිල සහ තවත් අය	කුඹුර	0	3 38 50
12241	මොහරගල්පිටිය	එම	එම	4	1 27 50
12243	එම	එම	කැලේ	0	2 28 15
12244	ලක්කාන්සේගේ වෙල	එම	කුඹුර	2	3 5 50

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කරු.	අක්ෂර.	පවතින හය	
				මහල.	ගහල.
				අ. රූ. ප.	රූ.
M1206	පලුකවැව	අයිතිකම් කිසිකම—විදුලිනාම හිටපු කොරල සහ තවත් අය. එකතාගත මුදියන්සෙලාගේ රත්නාම වෙල්විදාගේ, කෝරලගෙදර සංගීරි බන්ඩා, මුදියන්සෙලාගේ ගෙදර පුනවිතල සහ තවත් අය	කේත	0 2 0	10
12246	ඉරතාකොටුව	ගම්—තාගියොටුව, අයිතිකම් කිසිකම—ආචාර්යව. එකතාගත මුදියන්සෙලාගේ රත්නාම වෙල්විදාගේ, කෝරලගෙදර සංගීරි බන්ඩා, මුදියන්සෙලාගේ ගෙදර පුනවිතල සහ තවත් අය	කුඹුර	3 1 30	50
12247	එම	එම	කේත	2 3 24	15
12249	පලුකවැව	එම	කුඹුර	1 1 31	50
12471	වායුමුර	සිතියම 2,749. ගම්—පුදුක්කුලුව, ගුවනසේකෝරලේ. අය. රූ. මුදියන්සෙලාගේ ගෙදරවිම සහ කිරිබන්ඩා	පුරත, වැව සහ කරණ කුඹුර	1 3 14	25
E1211	කොච්චගහකුඹුර	සිතියම 2,729. ගම්—නන්දාකුහ. දිව්‍යසේනගේ කෝරලේ. අයිතිකම් කිසිකම—ඒ. මුදුලිගම, ඩී. රත්නාම, ඒ. පුනවිතල සහ ආචාර්යව. කොච්චගහකුඹුර	කුඹුර	2 2 16	25

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේෂර්ස් තැනුණු තොරතුරු සහිතව, එකිනිමේ ගොස් දීම ගැන
කාරණ වැඩි දිනකට ආණ්ඩු ඒජන්තවරයාගේ සහය සහතිකයට පවතින.

ගරුකර උතුරුකර්මයකට අයුතු ලෙස,
එවරුම් ඉම රජය,
පනසකුමාරිස් පිම්ම.

No. 1,673, N. W. P. Colonial Secretary's Office,
Colombo, April 9, 1903.

() N Monday, May 25, 1903, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up
for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms
authorized by Government.

Eight allotments of land situated in the Hiriyala hatpattu division of the Kurunegala District of the North-
Western Province.

Preliminary plan 2,710. Village—Badagane, Ihalawisideke korale.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
1206 O	Katulandekela, also known as Koula-	D. Godage, Mudaliyar	Junglo	1	1 30	10
1206 P	lawelahenyaya Do.	do.	do.	18	1 36	10
Village—Badagane or Katulanda, Ihalawisideke korale.						
1206 Q	Do.	D. Godage, Mudaliyar, and	Junglo	0	1 35	10
1206 R	Do.	Lebbekandu do.	do.	4	2 8	10
Village—Badagane, Ihalawisideke korale.						
1206 S	Do.	D. Godage, Mudaliyar, and	Junglo	4	1 31	10
1206 T	Do.	do.	do.	0	1 22	10
1206 U	Do.	do.	do.	3	2 31	10
1206 V	Do.	do.	do.	0	1 10	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the
conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,
EVERARDUS THURN,
Colonial Secretary.

No. 1,216, N.C. P.

Colonial Secretary's Office,
Colombo, April 7, 1903.

ON Saturday, May 23, 1903, at 12.10 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Kalagampalata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 2,348.—Kalagam korale.
Village—Malawa.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A. R. P.	Rs.	
7281	Malhami Nekatralla of Malawa	Crown	Low jungle fit for paddy	3	2 30	15
7282	—	do	Paddy field, (encroachment by owner of T.P. 160/T40)	0	0 4	15
7283	—	do.	do.	0	0 31	15
7287	Rev. Bruce Eherington	do.	Chena and jungle fit for garden	5	1 22	50
7291	G. G. Nonis Appu	do.	Chena fit for garden	2	2 3	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,216, N.C. P.

විෂි 1903 ස්වල් අංක 23 මස 7 වෙනි දින කොළඹ මහලේකම් කාර්යාලයේ දැනුම් දීම.

උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ ඒජන්තවරයන්ගේ විසින් මෙහි 19 වන වර්ෂයේ 23 වෙනි දිනට සෙනසුරුදා දවල් 12.30ට අනුරාධපුර කම්මර්ගේදී වෙන්දේසි කර වතුකරව නොගොස් බේරුන්කරදෙසට ගෙදෙනවා ඇත.

උතුරු මැද දිසාවේ අනුරාධපුර පලාතේ කලාගම්පලාත කොමිෂාරිසායේ පිහිටා තිබෙන ඉඩම් කොට්ඨාසයේ

සිතියම 2,348. කලාගම්කෝරළේ. අසිතිකම් කිසිත්තා—ආණ්ඩුව,

කො.	ගම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මහක. ගණක.		පවත්ගන්න
				අ. රු. ප.	රු.	
7281	මලුව	මලුව මල්කාමිකාරකරු	විසට සුදුසු ලද කැලේ	3	2 30	15
7282	එම	—	කුඹුර, No. 160/T 40 දරන පිඤ්ච පහසු අසිතිකාරයා විසින් අල්ලාගත තිබේ	0	0 4	15
7283	එම	—	එම	0	0 31	15
7287	එම	බුරුස් ඇටිනට්ට පාදිලිප්පායන්ගේ	විත්තකට සුදුසු ගෙත සහ කැලේ	5	1 22	50
7291	එම	ජී. ජී. හේනිස්අල්පු	විත්තකට සුදුසු ගෙත	2	2 3	50

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර්ජන් ජනරාල්වරයන්ගෙන්ද, විසින්මේ කොන්දේසි ගැන වැඩිදුර කාරණා උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයන්ගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ආඥාවලට,
එවරුන් ඉම කරන්,
මහලේකම් කාර්යාලයේ.

No. 1,217, N.C. P.

Colonial Secretary's Office,
Colombo, April 7, 1903.

ON Tuesday, May 26, 1903, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nine allotments of land situated in the Nuwagampalata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 2,393.—Kende korale. Claimant - Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A. R. P.	Rs.	
7447	Gonapetiya	Ukkurala Upasakarala and T. Bandirala and others	Low forest fit for paddy	18	0 10	11
7448	Karadikkulama	Sirala, Vel-vidane	Chena fit for garden	0	2 30	10
7450	Katukeliyawa	Appunaidege Kapuwa	Chena fit for paddy	2	0 10	10
7451	Tammannegoda	Aruma Vel-panikkiya and Kapuwa Panikkiya of Hettikattiya	do.	4	0 10	10
7452	Namadawewa	—	Paddy field (encroachment by Panchirala, late Vel-vidane, and others of Moragahawala)	2	1 14	10
7453	Gangurewa	Badderlage Ranhami	Low forest fit for paddy or for garden	3	3 2	12
7455	Mahakirindegama	V. Appuhami and Bandirala of Karadikkulama	Low forest fit for garden	1	2 18	10

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
7477	Tirappane	Preliminary plan 2,406.—Kanadara korale. S. Kapuruhami Mohottale	Chena fit for paddy	8 1 26	10
7478	Do.	Appuhami Vel-vidane and two others	Chena and jungle fit for paddy	16 3 10	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,217, N.C. P.

වම් 1903 කවු අප්‍රේල් මස 7 වෙනි දින කොළඹ

මහසෙනෙකාරාධිපතිතුමාගේ කන්දෙසේ කන්දෙසේ රැවිදිය.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්කාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1903 කවු මැයි මාසේ 26 වෙනි දිනවූ අගනරුමාද සමඟ 1ව අනුරාධපුර කවිවේදියේදී වෙන්දේසිකර විකුණනුට යොහොන් බ්‍රිතාන්තරදෙවට යෙදෙනවා ඇත.

උතුරුමැද දිසාවේ අනුරාධපුර පලාතේ නුවරගම්පලාත කොමිෂාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 9,

සිතියම 2,393. කැදකෝරලේ. අයිතිකම කියන්නා—ආණ්ඩුව. පවත්ගන්න

නං.	ගමේ නම.	ඉල්ලුම් කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.	ගහත. රු.
7447	ගෝතපැව්ගොඩ	උක්කුරුලු උපාසකරු සහ පි. බන්ධිරු සහ තවත් සිතියම 2,394. කනදරකෝරලේ.	විවිධ සුදුසු ලඳු මුකලාන	18 0 10	11
7448	කරහික්කුලම	සිරුල වෙල්විදියෙන් සිතියම 2,395. කනදරකෝරලේ.	වත්තව සුදුසු සේන	0 2 30	10
7450	කපුකැලියාව	අප්පුකසිදේගේ කපුලා	විවිධ සුදුසු සේන	2 0 10	10
7451	තම්මැන්නාගොඩ	තෙව්විකව්වේ අරුමා වෙල්පනික්කිනා සහ කපුලා පනික්කිනා	එම	4 0 10	10
7452	තවඹවුම	—	කුඹුර මොරගහවල පුත්තිරු හිටපු වෙල්විදියෙන් සහ තවත් අග විසින් අල්ලාගන තිබේ	2 1 14	10
7453	ගඟුරුව	සිතියම 2,396. කනදරකෝරලේ. බද්දේදැරුගේ රන්කාමි	වත්තකව ගොහොන් විවිධ සුදුසු ලඳු මුකලාන	3 3 2	12
7455	මහකිරිදිගම	සිතියම 2,397. කනදරකෝරලේ. කරහික්කුලමේ හි. අප්පුකාමි සහ බන්ධිරු	වත්තව සුදුසු ලඳු මුකලාන	1 2 18	10
7477	තිරපපනේ	සිතියම 2,406. කනදරකෝරලේ. ඇස්. කපුරුගාමි මොහොමඩ්	විවිධ සුදුසු සේන	8 1 26	10
7478	එම	අප්පුකාමි වෙල්විදියෙන් සහ තවත් දෙදෙනෙක්	විවිධ සුදුසු සේන සහ කැලේ	16 3 10	10

මෙම ඉඩම් ගැණ මැහිදුර කාරණා සර්වේෂර්ජන්තරුලන්කාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණ මැහිදුරකාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්කාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානන්වනන්සේගේ ආඥාවලෙහි,
එවරුහි ඉම් කරන්,
මහසෙනෙකාරාධිපතිතුමා.

No. 1,218, N.C. P.

Colonial Secretary's Office,
Colombo, April 9, 1903.

ON Saturday, May 23, 1903, at 12.5 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Hurulupalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
7100	Getalawa	Preliminary plan 2,298.—Uddiyankulama korale. Claimant—Crown. Wannihami Vel-vidane and others	Jungle fit for paddy	0 2 18	10

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,218, N.C. P.

වර්ෂ 1903 ක්‍රි. අප්‍රේල් මස 9 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ උත්තරාච්ඡේදයේ කන්තෝරුවේදී.

උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරාච්ඡේදයේ විසින් මෙහි පහත සඳහන් වෛතන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1903 ක්‍රි. මැයි මාස 23 වෙනි දින වූ සෙනසුරුදු දවල් 12.50 ඉනච්චුර කම් මේරියේදී වෙන්දේසි කර විකුණනු ලබන වොගොන් මේරියන්කරදෙනවි යෙදෙනවා ඇත.

උතුරු මැද දිසාවේ අනුරාධපුර පලාතේ හුරු පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 1ක්. සිතියම 2,298. උභිධිගන්තු ලබාගැනීමේදී. අයිතිකම් කියවනා—ආණ්ඩුව.

නො.	කම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහස. ගණන.
				අ. ර. ප. ර.
7100	ගැටලාව	වන්තිකාමි මෙල්විදානේ සහ තවත් අය	විසව සුදුසු කැලේ	0 2 18 10

මෙම ඉඩම ගැණුම් මැසිලි කරණ සර් ජොර්ජ් පැරල්ලන්ගේ නියෝගයට, විකිණීමේ කොන්දේසි ගැණුම් මැසිලි කරණ උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරාච්ඡේදයේ ගන්ද දුගගන්තව පුළුවන.

ගරුකර උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ, එවරුන් ඉම් කරන්, මහසෙනෙවිගේ වමන.

No. 1,219, N.C. P.

Colonial Secretary's Office, Colombo, April 9, 1903.

ON Saturday, May 30, 1903, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-eight allotments of land situated in the Kalagam-palata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 1,317.—Kalagam korale. Village—Kaduruwegama. Claimant—Crown.

Lot.	Description.	Upset Price	
		Extent. A. R. P.	Rs.
3919	Low jungle fit for paddy	11 0 23	25
3920	Scrub jungle fit for paddy	7 0 33	25
3921	Do.	10 3 32	25
3922	High forest fit for paddy	12 0 10	25
3923	Do.	10 3 0	25
3924	Do.	7 3 32	25
3926	Do.	9 2 24	25
3927	Do.	5 2 20	25
3928	Do.	12 2 21	25
3929	Do.	8 2 19	25
3930	Do.	10 0 34	25
3932	Do.	10 0 22	25
3933	Do.	8 2 2	25
3934	Do.	10 0 0	25
3935	Do.	9 3 2	25
3936	Do.	9 0 16	25
3937	Do.	8 3 23	25
3938	Do.	10 1 22	25
3939	Do.	10 1 7	25
3940	Do.	9 0 37	25
3941	Do.	9 2 2	25
3942	Do.	9 3 9	25
3943	Do.	9 2 6	25
3944	Do.	9 2 29	25
3945	Do.	10 0 26	25
3946	Do.	9 3 34	25
3947	Do.	9 1 23	25
3948	Do.	9 2 11	25
3949	Do.	10 0 23	25
3950	Do.	9 2 37	25
3951	Do.	9 2 11	25
3952	Do.	11 2 12	25
3953	Do.	9 3 30	25
3954	Do.	9 2 23	25
3955	Do.	9 3 14	25
3956	Do.	10 0 20	10
3957	Do.	11 3 31	10
3958	Do.	11 1 4	10
3959	Do.	10 1 17	10
3960	Do.	10 0 0	10

Lot.	Description.	Upset Price	
		Extent. A. R. P.	Rs.
3961	High forest fit for paddy	9 2 13	10
3962	Do.	13 2 6	10
3963	Do.	8 1 16	10
3964	Do.	9 1 21	10
3965	Do.	7 1 31	10
3966	Do.	8 0 0	10
3967	Do.	10 1 13	10
3968	Do.	8 3 30	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command.
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,219, N.C. P. වර්ෂ 1903 ක්‍රි. අප්‍රේල් මස 9 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ උත්තරාච්ඡේදයේ කන්තෝරුවේදී.

උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරාච්ඡේදයේ විසින් මෙහි පහත සඳහන් වෛතන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1903 ක්‍රි. මැයි මස 30 වෙනි දින වූ සෙනසුරුදු දවල් 12.00 ඉනච්චුර කම් මේරියේදී වෙන්දේසි කර විකුණනු ලබන වොගොන් මේරියන්කරදෙනවි යෙදෙනවා ඇත.

උතුරු මැද දිසාවේ අනුරාධපුර පලාතේ කලාගම් පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 48ක්.

සිතියම 1,317. කලාගම් කොරලේ. කම—කදුරු මැගම. අයිතිකම් කියවනා—ආණ්ඩුව.

නො.	අන්දම.	මහස. ගණන.
		අ. ර. ප. ර.
3919	විසව සුදුසු උදුකැලේ	11 0 28 25
3920	විසව සුදුසු කටුපත් කැලේ	7 0 33 25
3921	එම	10 3 32 25
3922	විසව සුදුසු අන්දමුවා මුකලාන	12 0 10 25
3923	එම	10 3 0 25
3924	එම	7 3 32 25
3926	එම	9 2 24 25
3927	එම	5 2 20 25
3928	එම	12 2 21 25
3929	එම	8 2 19 25
3930	එම	10 0 34 25
3932	එම	10 0 22 25

නො.	අක්ෂර.	පටකයක		නො.	අක්ෂර.	පටකයක	
		මහන.	ගහන.			මහන.	ගහන.
		අ. රු. ප.	රු.			අ. රු. ප.	රු.
3933	විසිසුදුසු අක්ෂරවලා මුකලා	8 2 2	25	3955	විසිසුදුසු අක්ෂරවලා මුකලා	9 3 14	25
3934	එම	10 0 0	25	3956	එම	10 0 20	10
3935	එම	9 3 2	25	3957	එම	11 3 31	10
3936	එම	9 0 16	25	3958	එම	11 1 4	10
3937	එම	8 3 23	25	3959	එම	10 1 17	10
3938	එම	10 1 22	25	3960	එම	10 0 0	10
3939	එම	10 1 7	25	3961	එම	9 2 13	10
3940	එම	9 0 37	25	3962	එම	13 2 6	10
3941	එම	9 2 2	25	3963	එම	8 1 16	10
3942	එම	9 3 9	25	3964	එම	9 1 21	10
3943	එම	9 2 6	25	3965	එම	7 1 31	10
3944	එම	9 2 29	25	3966	එම	8 0 0	10
3945	එම	10 0 26	25	3967	එම	10 1 13	10
3946	එම	9 3 34	25	3968	එම	8 3 30	10
3947	එම	9 1 28	25				
3948	එම	9 2 11	25				
3949	එම	10 0 23	25				
3950	එම	9 2 37	25				
3951	එම	9 2 11	25				
3952	එම	11 2 12	25				
3953	එම	9 3 30	25				
3954	එම	9 2 23	25				

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වෝච්චරාජයාණන් උත්සාහයෙන්, විකිණීම කොන්දේසිය ගැණ වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්සාහයෙන් ද දැනගන්නට වුවහ.

ගරුභර උතුරුමහනවනසේගේ ආඥාවලය,
එවරුර්ඳි මුම් හර්ස්,
මහලක්කු තාරිස් මමය.

No. 1,220, N.C. P.

Colonial Secretary's Office,
Colombo, April 16, 1903.

ON Friday, May 29, 1903, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-six allotments of land situated in the Nuwaragampalata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 383.—Kende korale.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A. R. P.	Rs.	
1498	Mankadawila	Crown	Jungle fit for paddy	3	0 9	30
1504	Do.	do.	do.	13	1 21	30
1505	Do.	do.	do.	7	3 30	30
1507	Do.	do.	do.	12	3 21	30
1508	Do.	do.	do.	7	2 28	30
1510	Do.	do.	do.	8	3 18	30
1511	Do.	do.	do.	5	0 24	30
1513	Do.	do.	do.	7	3 5	30
1514	Do.	do.	do.	4	1 28	30
1515	Do.	do.	do.	9	2 12	30
1516	Do.	do.	do.	13	0 33	30
1517	Do.	do.	do.	6	1 30	30
1518	Do.	do.	do.	14	1 0	30
1519	Do.	do.	do.	13	1 30	30
1520	Do.	do.	do.	6	2 4	30
1521	Do.	do.	do.	19	3 15	30
1522	Do.	do.	do.	16	3 30	30
1523	Do.	do.	do.	8	2 12	30
1524	Do.	do.	do.	12	3 3	30
1525	Do.	do.	do.	9	3 0	30
1526	Do.	do.	do.	11	3 28	30
1527	Do.	do.	do.	17	3 20	30
1528	Do.	do.	do.	7	1 5	30
1529	Do.	do.	do.	8	2 4	30
1530	Do.	do.	do.	7	0 24	30
1531	Do.	do.	do.	7	3 34	30
1532	Do.	do.	do.	19	1 8	30
1533	Do.	do.	do.	8	1 18	30
1534	Do.	do.	do.	8	3 17	30
1535	Do.	do.	do.	8	2 12	30
1536	Do.	do.	do.	8	1 0	30
H 88	Do.	Kandate Bandirala and Crown	Planted land	0	2 4	30
I 88	Do.	K. Kirihami and Crown	do.	0	1 21	30
J 88	Do.	W. Nambirala and Crown	do.	0	0 24	30
K 88	Do.	Tambi Vidane and Crown	do.	0	0 22	30
1537	Do.	Crown	Jungle fit for paddy	0	1 11	30
1538	Do.	do.	Thorny jungle fit for paddy	0	2 15	30
1539	Do.	do.	do.	0	1 21	30
1540	Do.	do.	do.	0	0 8	30
1541	Do.	do.	do.	0	0 18	30

Lot.	Village.	Name of Claimant.	Description.	Extent		Upset Price
				A.	R. P.	per Acre. Rs.
1542	Mankadawila	Crown	Thorny jungle fit for paddy	0	0 24	30
1543	Do.	do.	do.	0	0 35	30
1544	Do.	do.	do.	0	0 27	30
1545	Do.	do.	do.	0	0 33	30
1546	Do.	do.	Jungle fit for paddy	0	0 9	30
1547	Do.	do.	do.	0	0 25	30
1548	Do.	do.	do.	0	0 15	30
1549	Do.	K. Badderala and Crown	Paddy field	0	0 14	30
1550	Do.	V. Kirihami and Crown	do.	0	0 20	30
1551	Do.	Tambi Vidane and Crown	do.	0	0 26	30
1552	Do.	Naga Wedarala and Crown	do.	0	0 18	30
M 97	Do.	Unguralage Tambirala and Crown	do.	0	1 0	30
N 97	Do.	Kirihamige Wannakurala and Crown	do.	0	0 28	30
O 97	Do.	Punchi Appu Gamarala and Crown	do.	0	1 3	30
P 97	Do.	Palatige Kuda Etani and Crown	do.	0	0 30	30
Q 97	Do.	Menikralage Dingirala and Crown	do.	0	0 18	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,220, N.C. P.

වර්ෂ 1903 ක්‍රි. අප්‍රේල් මස 16 වෙනි දින කොළඹ මහාසඤ්ඤාධිපතිවරයාගේ කටයුතු වේ.

උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ට් ජනරාල්වරයාගේ විසින් මෙහි පහත සඳහන් වූ ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1903 ක්‍රි. මැයි මස 29 වෙනි දිනට සිකුරුදා සවස 12 අනුරාධපුරේ කම්මාරයාගේ වෙත්දේසිකර විකුණනු ලබන බොහෝම භූමිකම්කරුවන්ට සෙදෙනවා ඇත.

උතුරු මැද දිසාවේ අනුරාධපුර පලාතේ නුවරගම පලාත කොමිෂාරිසායේ පිහිටා තිබෙන බිම්කැබලි 56 ක් සිතියම 383. කැඳැකෝරලේ.

නො.	ගම.	අයිතිකම් නිසන්තා.	අත්දම්.	පවත්ගන්න	
				අ. රු. ප.	රු.
1498	මානකඩවල	ආණ්ඩුව	විට සුදුසු කැලේ	3	0 9 30
1504	එම	එම	එම	13	1 21 30
1505	එම	එම	එම	7	3 30 30
1507	එම	එම	එම	12	3 21 30
1508	එම	එම	එම	7	2 28 30
1510	එම	එම	එම	8	3 18 30
1511	එම	එම	එම	5	0 24 30
1513	එම	එම	එම	7	3 5 30
1514	එම	එම	එම	4	1 28 30
1515	එම	එම	එම	9	2 12 30
1516	එම	එම	එම	13	0 33 30
1517	එම	එම	එම	6	1 30 30
1518	එම	එම	එම	14	1 0 30
1519	එම	එම	එම	13	1 30 30
1520	එම	එම	එම	6	2 4 30
1521	එම	එම	එම	19	3 15 30
1522	එම	එම	එම	16	3 30 30
1523	එම	එම	එම	8	2 12 30
1524	එම	එම	එම	12	3 3 30
1525	එම	එම	එම	9	3 0 30
1526	එම	එම	එම	11	3 28 30
1527	එම	එම	එම	17	3 20 30
1528	එම	එම	එම	7	1 5 30
1529	එම	එම	එම	8	2 4 30
1530	එම	එම	එම	7	0 24 30
1531	එම	එම	එම	7	3 34 30
1532	එම	එම	එම	19	1 18 30
1533	එම	එම	එම	8	1 18 30
1534	එම	එම	එම	8	3 17 30
1535	එම	එම	එම	8	2 12 30
1536	එම	එම	එම	8	1 0 30
H 88	එම	කන්දගොඩදේදරල සහ ආණ්ඩුව	මැව්ලිකරපු ඉඩම	0	2 4 30
I 88	එම	කේ. කිරිගාමි සහ ආණ්ඩුව	එම	0	1 21 30

නො.	ගම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	වටිනාකම	
				මහක.	ගහක.
				රු. ප. ප.	රු.
J 88	මාන්කඩවල	ඩබ්ලිව්. නම්බරු සහ ආණ්ඩුව	වැවිලිකරපුඉවම	0 0 24	30
K 88	එම	නම්බරු සහ ආණ්ඩුව	එම	0 0 22	30
1537	එම	ආණ්ඩුව	එම	0 1 11	30
1538	එම	එම	විසව සුදුසු කටුකැලේ	0 2 15	30
1539	එම	එම	එම	0 1 21	30
1540	එම	එම	එම	0 0 8	30
1541	එම	එම	එම	0 0 18	30
1542	එම	එම	එම	0 0 24	30
1543	එම	එම	එම	0 0 35	30
1544	එම	එම	එම	0 0 27	30
1545	එම	එම	එම	0 0 33	30
1546	එම	එම	විසව සුදුසු කැලේ	0 0 9	30
1547	එම	එම	එම	0 0 25	30
1548	එම	එම	එම	0 0 15	30
1549	එම	කේ. බද්දේරු සහ ආණ්ඩුව	කුඹුර	0 0 14	30
1550	එම	වී. කිරිමාමි සහ ආණ්ඩුව	එම	0 0 20	30
1551	එම	නම්බරු සහ ආණ්ඩුව	එම	0 0 26	30
1552	එම	නානාවෙදරු සහ නවත් අස	එම	0 0 18	30
M 97	එම	උත්තරුලයේ නම්බරු සහ ආණ්ඩුව	එම	0 1 0	30
N 97	එම	කිරිමාමිමේ වනනාකුරු සහ ආණ්ඩුව	එම	0 0 28	30
O 97	එම	පුත්තේපු ගමරු සහ ආණ්ඩුව	එම	0 1 3	30
P 97	එම	පාලයේගේ කුඩා එනනි සහ ආණ්ඩුව	එම	0 0 30	30
Q 97	එම	මැතින්දලයේ හිබිරු සහ ආණ්ඩුව	එම	0 0 18	30

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුලු උත්තරුලයේගේ, විකිනීමේ කොන්දේසිය ගැණ වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරුලයේගේ දැනගන්නට පුළුවන.

ගරුකර උතුරුමැද දිසාවේගේ ආණ්ඩු ලෙස,
එවරුති ඉම් හරිත්,
මහලේකුගාරිස් වමික.

No. 1,221, N.C. P.

Colonial Secretary's Office,
Colombo, April 16, 1903.

ON Thursday, June 4, 1903, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nine allotments of land situated in the Hurulupalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village	Name of Applicant.	Description	Upset Price	
				Extent, per Acre.	Rs.
Preliminary plan 141.—Uddiyankulama korale. Claimant—Crown.					
395	Elapatwewa	P. G. Malhami and A. Kirala of Aspayabendiwewa	Low jungle fit for paddy, but is supposed to be liable to submer-sion by Galenbindunuwewa	7 1 28	10
Preliminary plan 1,598—Mahapotana korale. Claimant—Crown.					
4852	Pandarellawa	Ranhami	Field, asweddumized by applicant	1 1 10	15
4854	Pandarellawa	Claimants—Crown and Sirala Gamarala and another. Kapurala and others	Paddy field and jungle	0 1 16	11
Preliminary plan 2,400.—Kalpe korale. Claimant—Crown.					
7460	Walahawiddewa	Ukkurala Lekama and others	Jungle fit for garden	4 1 3	15
Preliminary plan 1,900.—Kunjuttu korale. Claimant—Crown.					
5619	Udangawa	A. G. Kadira Welate and four others of Kirimetiyyawa	Low jungle fit for paddy	10 1 31	10
5620	Do.	—	do.	0 3 9	10
Preliminary plan 2,401.—Kunjuttu korale. Claimant—Crown.					
7462	Gonuhaddewewa	—	Low jungle fit for paddy	0 1 17	10
7463	Do.	Welatege Kandate and another	do.	4 1 13	10
7466	Do.	W. Badderala Gamarala and two others	do.	5 2 6	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,221, N.C. P.

෧෧ 1903 ක්වු අප්‍රේල් මස 16 වෙනි දින කොළඹ

මහසෙකුතාරිස් උත්තාන්සේගේ කන්තෝරුවේදී.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට මේ 1903 ක්වු ජුනි මස 4 වෙනි දින ක්වු මුහුණපතින්ද සවස 1 ව අනුරාධ පුර කම්මේරියේදී වෙන්දේසිකර විකුණන්නට නොහෙත් තේරුන්කරදෙන්නට යෙදෙනවා ඇත.

උතුරුමැද දිසාවේ අනුරාධපුර පලාතේ හුරුඑපලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 9 ක්.

පිහිටම 141. උච්චිතත්කුලමකෝරලේ. අයිතිකම කියන්නා:—ආණ්ඩුව. පටන්ගන්න

කො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත.	ගණිත.
				අ. රු. ප.	රු.
395	ඇල්පත්වැව	අශ්වයාඛැදි වැවේ පී. ජී. මල්ගාමි සහ ඒ. කිරුල	වියට සුදුසු ලඳු කැලේ, හුවුන් එං ගලෙන් බි දුහු වැවේ වතුරට යව වෙන්කට පුළුවන් බව කියා තිබේ	7 1 28	10
4852	පබරුල්ලාව	පිහිටම 1,598. මහපොතානකෝරලේ. රත්නාමි ඉල්ලුම්කාරයා විසින් අස් වද්ද තිබෙන කුඹුර	ඉල්ලුම්කාරයා විසින් අස් වද්ද තිබෙන කුඹුර සහ තවත් අයෙක්.	1 1 10	15
4854	එම	අයිතිකම කියන්නා:—ආණ්ඩුව සහ සිරුලගමරුල සහ තවත් අයෙක්. කපුරු සහ කැලේ	කපුරු සහ කැලේ	0 1 16	11
7460	වලහාච්ඡදාව	පිහිටම 2,400. කල්පේකෝරලේ. අයිතිකම කියන්නා:—ආණ්ඩුව. උත්කුරුලේකම සහ තවත් අය	වත්කට සුදුසු කැලේ	4 1 3	15
5619	උඩත්තාව	පිහිටම 1,900. කුණුවිටුකෝරලේ. කිරිවිච්චියාවේ ඒ. ජී. කදිරුවෝගේ සහ තවත් අය	වියට සුදුසු ලඳු කැලේ	10 1 31	10
5620	එම	—	එම	0 3 9	10
7462	කෝනුකද්දවැව	පිහිටම 2,401. කුණුවිටුකෝරලේ. —	එම	0 1 17	10
7463	එම	වේලාගේගේ කදිරුවේ සහ තවත් අයෙක්	එම	4 1 13	10
7464	එම	වම්බුලි. බද්දේරුලගමරුල සහ තවත් දෙදෙනෙක්	එම	5 2 6	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරනා සර්වේශ්වර්ජනරුඋත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණ වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුරුමැද දිසාවේ ආණ්ඩුවලෙස, එවරුර්ඞි ඉම් කරන්, මහසෙකුතාරිස් මමිස.

No. 1,222, N.C. P.

Colonial Secretary's Office, Colombo, April 16, 1903.

ON Monday, June 15, 1903, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixteen allotments of land situated in the Kalagampalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Preliminary plan 2,315.—Kalagam korale.		Description.	Extent.	Upset Price per Acre.
		Name of Claimant.	Applicant—Nil.			
					A. R. P.	Rs.
7163	Kusalanagama	Crown and villagers of Kusalanagama	do.	Jungle fit for paddy	10 0 7	20
7163½	Do.	do.	do.	do.	3 2 26	20
7164	Do.	do.	do.	do.	0 1 25	20
7165	Do.	do.	do.	Paddy field	7 0 29	20
7166	Do.	do.	do.	do.	1 1 12	20
7167	Do.	do.	do.	do.	2 2 36	20
7168	Do.	Crown	do.	Jungle fit for paddy	11 2 22	20
7168½	Do.	do.	do.	do.	0 2 38	20
7169	Do.	do.	do.	Jungle fit for garden	11 1 30	20
7170	Do.	do.	do.	do.	5 1 22	20
7170½	Do.	do.	do.	Jungle fit for garden or for paddy	0 3 32	20
7171	Do.	do.	do.	Jungle fit for garden	4 3 31	20
R 140	Do.	Crown and Kusalanagama villagers	do.	Jungle fit for garden or for paddy	13 1 5	20
S 140	Do.	do.	do.	Jungle fit for paddy	25 2 20	20
Preliminary plan 2,402.—Induruwa korale.						
Applicant—Jayatileka Banda of Galkotiyagama.						
7467	Hettiyawa	Crown	do.	Jungle fit for paddy	1 2 33	10
7471	Do.	do.	do.	do.	0 1 12	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,222, N.C. P.

වර්ෂ 1903 කළු අංශු ලේ සෙ 16 වෙනි දින කොළඹ මහසෙනෙවිකාරියාගේ කන්තෝරුවේදී.

ලතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් වෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 කළු ජුනි සෙ 15 වෙනි දින කළු සඳුදා වර්ෂ 1 වන කනිසමේ වෙලාවට අනුරාධපුර කලාවේදී වෙන්දේසිකර විකුණනු ලබන කොහොත් බේරුම්කරදෙනව යොදනවා ඇත.

ලතුරුමැද දිසාවේ අනුරාධපුර පලාතේ කලාගම්පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 16.

සිතියම 2,315. කලාගම්කෝරලේ. ගම්—කුසලානගම.

පටන්ගන්න

කො.	ඉල්ලුම්කාරයා.	අයිතිකම් නිසන්තා.	අන්දම.	මහත. ගණන.
				ෆ. රු. ප. රු.
7163	—	ආණ්ඩුව සහ කුසලානගම ගම්පු	විෂට සුදුසු කැලේ	10 0 7 20
7163½	—	එම	එම	3 2 26 20
7164	—	එම	එම	0 1 25 20
7165	—	එම	කුඹුර	7 0 29 20
7166	—	එම	එම	1 1 12 20
7167	—	එම	එම	2 2 36 20
7168	—	ආණ්ඩුව	විෂට සුදුසු කැලේ	11 2 22 20
7168½	—	එම	එම	0 2 38 20
7169	—	එම	වත්තට සුදුසු කැලේ	11 1 30 20
7170	—	එම	එම	5 1 22 20
7170½	—	එම	වත්තට කොහොත් විෂට සුදුසු කැලේ	0 3 32 20
7171	—	එම	වත්තට සුදුසු කැලේ	4 3 31 20
R 140	—	ආණ්ඩුව සහ කුසලානගම ගම්පු	වත්තට කොහොත් විෂට සුදුසු කැලේ	13 1 5 20
S 140	—	එම	විෂට සුදුසු කැලේ	25 2 20 20
සිතියම 2,402. පලාතකෝරලේ. ගම්—කෙට්ටියාව.				
7467	ගල්කැම්පියාගම ජාති	ආණ්ඩුව	විෂට සුදුසු කැලේ	1 2 33 10
7471	ලක බත්වා	එම	එම	0 1 12 10

මෙම ඉඩම් කැණ වැහිදුර කාරණ සර්වේශර්ජනවලින් නිසන්තාගේදී විකිනීමේ කොන්දේසිය ගැන වැහිදුර කාරණ ලතුරුමැද දිසාවේ ඒජන්තවරයාගේ කන්තෝරුවේදී දැනගන්නට පුළුවන.

ගරුකර ලකුමානවගන්තියේදී ආඥාවලෙස,
එවරුර්ඩ් ඉම් හර්න්,
මහසෙනෙවිකාරියා වමන.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 602, P. OF U.

Colonial Secretary's Office,
Colombo, April 9, 1903.

ON Monday, May 25, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva. Preliminary plan 637. Applicant - C. Esdaile.

Lot.	Village.	Name of Land	Description.	Extent. A. R. P.
2260	Wediwela in Pattipola korale of Yatikinda	Ela-ayinemukalana	Forest	7 3 27
2261	Do.	do.	do.	0 3 31
2262	Do.	Wewamulapatana	Patana	18 2 24

Preliminary plan 346. Applicant—C. Esdaile. Claimant—Crown.

1106	Wediwela in Pattipola korale of Yatikinda	Hewanketiya	Patana and jungle	4 3 0
1107	Do.	do.	do.	11 3 20

Upset price,—Rs. 10 per acre.

N.B.—In addition to the usual conditions of sale the purchaser of the above will be required—

(a) To keep the area sold under timber, whether by leaving the trees already existing or by clearing and replanting.

(b) To allow any officer duly empowered by the Government Agent the right to inspect the land and to insist on the trees being kept sufficiently close to each other to form a complete leaf canopy.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 602, P. OF U.

වර්ෂ 1903 ජූනි 9 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්දේරුවේදී.

ලංකා දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්දේ මහතාගේ සහ සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩු විකුණා දීමේ ප්‍රකාරයට වර්ෂ 1903 ජූනි 25 වෙනි දින සඳුදා උපරි 10 බදු මිලට සම්පූර්ණයෙන් විකුණා දීමට අනුමැතිය ලබා ඇත.

ලංකා දිසාවේ බදු පලයෙන් වැඩිදුරු කොටසක් පිහිටා තිබෙන ඉඩම් කැබලි.

කො.	සිතියම 637. ඉල්ලුම්කාරයා—සී. ඇස්ටේල්. අයිතිකම කිසිවක්—ආණ්ඩුව. මහත. අ. රු. ප.	ඉඩමේ නම.	අන්දම.	අ. රු. ප.
2260	සම්පූර්ණ පරිවෘත්තීය ආරක්ෂණ	ඇලපිටියේ මුහුණත	මුහුණත	7 3 27
2261	එම	එම	එම	0 3 31
2261	එම	වැවේ මුහුණත පහත	පහත	18 2 24
සිතියම 346. ඉල්ලුම්කාරයා—සී. ඇස්ටේල්.				
1106	එම	හැවන් කැපීම	පහත සහ කැපීම	4 3 0
1107	එම	එම	එම	11 3 20

අක්කරයකට ලක්ෂ්‍යව රු. පිලි 10යි.

හැඟුම්කරයා විසින් විකිණීමේ කොන්දේසි සහ මෙහි පහත සඳහන් කාරණාන් පිළිපදින්නට බැහැ.

- (a) විකුණන ලද ඉඩම් කැබලි දැනට තිබෙන ගස් තිබෙන්නට හැරීමෙන් නොහොත් ඒවා ඒලිසර් අවුලුවෙන් ගස් වැවීමෙන් ඉඩමෙහි ගස් තිබෙන්නට බැහැ.
 - (b) ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්දේ මහතාගේ බලපෑම මුදාහරිනු ලබන ඉඩම් සේදීමකර බලන්නට සහ සම්පූර්ණයෙන් සෙවන වැටීමට සූදානම් කරමින් එකකට එකක් කිසිවක් ගස් තිබෙන්නට බැහැ කියා බලකිරීමටත් ඉඩකරන්නට බැහැ.
- මෙම ඉඩම් හැඟුම්කරුන්ට කාරණා සර්වේෂර්ස් උන්නාන්දේ මහතාගේ, විකිණීමේ කොන්දේසි හැඟුම්කරු ලංකා දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්දේ මහතාගේ දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානත්වයෙන් අඤ්චලය,
එවරුඩ් ඉම් තර්න්,
මහසෙනෙවිවරයාගේ මහලය.

No. 603, P. OF U.

Colonial Secretary's Office,
Colombo, April 9, 1903.

ON Monday, May 25, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kacheheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.

Preliminary plan 859. Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
2973	Pattiyakumbura in Kumbalwela korale of Yatikinda	Mr. Geo. Thomson	Reservation for stream. Patana and trees on either bank of stream	4 3 23
2975	Gotuwala in Kumbalwela korale of Yatikinda	do.	do.	3 2 6

Upset price,—Rs. 10 per acre.

N.B.—In addition to the usual conditions of sale the purchaser will be required—

- (a) To keep the area sold under timber, whether by leaving the trees already existing or by clearing and replanting.
- (b) To allow any officer duly empowered by the Government Agent to inspect the land and insist on the trees being kept sufficiently close to each other to form a complete leaf canopy.

Further information regarding these lands may be obtained from the Surveyor-General, Colombo, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 603, P. OF U.

විෂි 1903 නවු අප්‍රේ මස 9 වෙනි දින කොළඹ මහසෙත්‍රකාරීස්ථානයේ කන්තෝරුවේදී.

ලාව දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කය ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1903 නවු මැසි මස 25 වෙනි දිනවූ සඳුදා පස්වරු 1ට බදු එකවරින්දීම වෙන්දේසි කර විකුණනට යෙදෙනවා ඇත.

ලාව දිසාවේ බදු එ පලාතේ සවිකිඳ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි.

සිතියම 859. අයිතිකම් කියත්තා—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලීමකාරයා.	අත්දම.	මහස. අ. රු. ප.
2973	සවිකිඳකුමල්වෙලකෝරලේ පවිට්ටේකුඹුර	ජෝර්ජ් කොමිසන්	වතුරපාරට ඉතුරුකර තිබෙන හරිත, වතුරපාර දෙපැත්තේ ඉවුරේ ගස් පිහිටා තිබෙන පහත	4 3 23
2975	සවිකිඳ කුමල්වෙලකෝරලේ ගොඩුවෙල	එම	එම	3 2 6

අත්කරගතට ලත්සුව රුපියල් 10යි.

විකිනීමේ කොන්දේසි හැරුණ්ට මෙහි පහත සඳහන්කාරයාන් ගැනුම්කාරයා විසින් පිලිපදින්නට ඕනෑය.

(a) විකුණනලද ඉඩමතුල දැනට තිබෙන ගස් තිබෙන්නට හැරීමෙන් කොහොත් ඒවා එලිකර නැවත වැවීමෙන් එම ඉඩම කැලේ සහිතව තිබෙන්නට ඕනෑය.

(b) ආණ්ඩුවේ ඒජන්තවරයන්ගෙන් බලේලන් මුලාදානියෙකුට ඉඩම සෝදිසිකර බැලීමට සහ සම්පූර්ණයෙන් සෙවන වැවීමට ගස් එකකට එකක් කිව්වුව තිබෙන්නට ඕනෑ කියා බලකිරීමටත් ඉඩදෙන්නට ඕනෑය.

මෙම ඉඩම් ගැණු වැඩිදුර කාරණා සර්වේශ්වර්තයාලාභයෙන් සහ විකිනීමේ කොන්දේසි ගැණු ලාව ආණ්ඩුවේ ඒජන්තවරයන්ගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුභර ලිඛනයන්වහන්සේගේ ආඥාවලෙස,
එවරුඩ් ඉම් හර්න්,
මහසෙත්‍රකාරීස් වමස.

No. 604, P. OF U.

Colonial Secretary's Office,
Colombo, April 22, 1903.

ON Monday, May 25, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixteen allotments of land situated in the Udukunda division of the Badulla District of the Province of Uva.

Preliminary plan 2,765.—For general sale.

Applicant—Nil.

Village—Haputale in Mahapalata of Udukunda.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
8571	Galkanda	Crown	Patana	10	1 11	10
8572	Panketiya	do.	do.	6	3 33	10
5878	Amunadowepatana	do.	do.	5	0 0	10
8582	Kadawatakandepatana	do.	do.	1	3 25	10
8583	Do.	do.	do.	6	2 28	10

Preliminary plan 620. Village—Haputale in Mahapalata of Udukunda.

Applicant—Nil.

2071	Kadawatapatana	Crown	Patana	0	2 9.75	10
2072	Do.	do.	do.	0	2 20	10
2073	Do.	do.	do.	0	2 26	10
2076	Do.	do.	do.	0	2 37.75	10
2077	Do.	do.	do.	0	3 7.75	10
2078	Do.	do.	do.	1	1 3	10
2079	Do.	do.	do.	1	1 15	10

Preliminary plan 742. Village—Mahawelagama in Dehiwinipalata of Udukunda.

Applicant—Mr. John Rettie.

2574	Wanduragammanahinna	Crown	Patana	40	2 36	10
------	---------------------	-------	--------	----	------	----

Preliminary plan 698. Village—Kahagolla in Mahapalata of Udukunda.

Applicant—Nil.

2443	Ampitigodapatana	Crown	Patana	8	3 8	10
------	------------------	-------	--------	---	-----	----

Preliminary plan 500. Village—Hinnarangolla in Dambewinipalata of Udukunda.

Applicant—Nil.

1752	Hapugahaeleaswedduma	Crown	Old paddy land	0	2 7	10
1754	Bokkearawepatana	do.	Patana	0	3 11	10

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 604, P. OF U.

1903 ක්ව අප්‍රේල් මස 22 වෙනි දින කොළඹ

ගෞරවයෙන් ඉදිරිපත් කළේ කන්තෝරුවේදී.

ලංකා දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරානන්දේ විසින් මෙහි පහත සඳහන් වූ ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1903 ක්ව මැයි මස 25 වෙනි දින වූ සඳුදා පස්වරු 1 ව බදුල්ලේ තම වෙරළේදී වෙන්දේසි කර විකුණනු ලබන සඳහා ඇත.

ලංකා දිසාවේ බදු එ ප්‍රාදේශීය උඩුකිඳු කොට්ඨාසයේ පිහිටා තිබෙන විවිධ ඉඩම් 16යි.

නො.	නම.	සිතියම 2,765. අයිතිකම් කීරුණා—ආණ්ඩුව.	පවත්ගන්නා මහත. ගණන.
		පොදු විකිනී ව. මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයාගේ නැගූ ඉඩමේ නම.	අයදුම. අ. රු. ප. රු.
8571	උඩුකිඳු මහපලාතකෝර	ගල්කන්ද පහන	10 1 11 10
	ලේ හපුගලේ	පන්කැපිය	6 3 33 10
8572	එම	අමුතප්පෙවපහන	5 0 0 10
8578	එම	කඩවතකන්දේපහන	1 3 25 10
8582	එම	එම	6 2 28 10
8583	එම	එම	
		සිතියම 620. අයිතිකම් කීරුණා—ආණ්ඩුව.	
2071	එම	කඩවතපහන	0 2 9.75 10
2072	එම	එම	0 2 20 10
2073	එම	එම	0 2 26 10
2076	එම	එම	0 2 37.75 10
2077	එම	එම	0 3 7.75 10
2078	එම	එම	1 1 3 10
2079	එම	එම	1 1 15 10
		සිතියම 742. ඉල්ලුම්කාරයා—පස්ව රැවිලි කැණ.	
2574	උඩුකිඳු දෙහිපිහිටලාත මහලොගම	වදුරුගම මහකින්න සිතියම 698.	40 2 36 10
2443	උඩුකිඳු මහපලාත හත ගොල්ල	අම්පිටියොඩපහන සිතියම 500.	8 3 8 10
1752	උඩුකිඳු දඹවනිටලාත හීරිකාරන්ගොල්ල	හපුගලාල්ලේ අස්වැද්දුම පරන කුඹුර	0 2 7 10
1754	එම	මොක්කේ අරවේපහන පහන	0 3 11 10

මෙම ඉඩම් කැණ මැහිදුර කාරණා සර්වේසර්ජන් උත්තරානන්දගේ, විකිනීමේ කොන්දේසි ගණන ලංකා දිසාවේ ඒජන්ත උත්තරානන්දගේ දස ගනු ලබන පුළුල්වන.

ගරුකර උතුමානන්වගන්දේ ආඥාවලට,
එරුර්ඩ් ඉම් කරන්,
ගෞරවයෙන් ඉදිරිපත් වීම.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA

No. 481, P. OF S.

Colonial Secretary's Office,
Colombo, April 7, 1903.

ON Wednesday, May 27, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Kegalla District will put up to auction, at his office in Kegalla Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government

Ten allotments of land situated in the Galboda and Kinigoda korales of the Kegalla District of the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Preliminary plan 7,758.—Udabeddawala. Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
4406A	Mukalankotuwahena	Claimant—Punchi Appuhami and others. V. Punchi Appuhami	Landa (for settlement)	2 0 0	10
4406B	Hapugahamadehena	— —	Landa (for sale)	2 1 8	20
2875	Pillagawahena	Preliminary plan 1,058. Claimant—P. Punchirala.	Village—Kiulpone. Chena (for sale or settlement)	0 0 11	30
2876	Pillagawaheua	— I. Dingiri Appu and another	Forest (for sale)	5 3 25	35
2878	Paragahawalehena	B. Setuhami	do.	4 2 33	35
2879	Nadanduhinnehena	S. M. Appuhami and another	do.	5 2 23	35
2880	Dummalemukulana	G. Kawurula Vidane	do.	5 3 32	40
2882	Do.	G. Punchirala and others	do.	11 2 2	35
2883	Nadanduhinnehena	S. M. Punchirala	do.	5 2 6	35
2884	Maddale-elahena	M. Ranhami and others	do.	6 0 0	35

Further particulars respecting the above lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

1876 ක්වු අවුරුද්දේ කොමර 3 වේ ආඥපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තට කරන පිණිස “ වර්ෂ 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥපත්‍රයේ ” හවෙනි කාණ්ඩයේ කරනිවෙන පාහාර්වල ප්‍රකාරයට කාරක මන්ත්‍රිසභාව මන්ත්‍රණය ඇතුළු උතුමානත්වහන්සේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම නම්:—

සිතියම 5,209. ගම—රිච්ගම.

නො.	ඉඩමේ නම.	අත්දම.	අයිතිකම නියත්තා.	මහත.
V 861	ගල්කඩුවේහේන	හේන	අටවලකෙදර රත්නාමි	අ. රු. ප. 0 1 28

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැරියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තමන්ට නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අය වර්ෂ 1903 ක්වු මැයි මස 6 වෙනි දින පස්වරු එනේ කනිසමට මහනුවර කවිචේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොයිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනත් ඊට ඇත්තාවූ තමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑවට මෙයින් දැනගත යුතුයි.

වර්ෂ 1903 ක්වු මාර්තු මස 30 වෙනි දින මහනුවර කවිචේරියේදීය.

ජේ. පී. ලුවිස්,
ආණ්ඩුවේ ඒජන්ත මහත

1876 ම් (බ්‍ර)-ත්තු 3 ම් ඉලක්කප් සුද්දත්තිනතු 7 ම් පිරිවිල් පිරකාරම් කල්ලුක්රමික්‍රු ආණ්ඩුම පසිරභ්කද්දෙවෙක්‍ර වෙණ්ඨයතාන පිණ්ණර්සුසොල්ලප්ටම් කාණ්ඩය, අර්ථතාවතු:—

පිරතමපදත්තු ඉලක්කම් 5,209. ශ්‍රමිස්සි—ඉරියකම.

නුණ්ඨ.	කාණ්ඩයනු පෙයාර්.	විවරම්.	උරිත්තාණ්ඩයනු පෙයාර්.	විසාලම්.
V 861	කර්කඹවෙසේන	සේන	පද්දවලකෙදර තර්කාමි	අ. රු. ප. 0 1 28

ආණ්ඩුකොටුවේ තිබෙන ආණ්ඩුකොටුවේ කල්පනාව තිබෙන බව පොදුජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැරියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තමන්ට නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අය වර්ෂ 1903 ක්වු මැයි මස 6 වෙනි දින පස්වරු එනේ කනිසමට මහනුවර කවිචේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොයිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනත් ඊට ඇත්තාවූ තමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑවට මෙයින් දැනගත යුතුයි.

කණ්ඩුකප්සේරි,
1903 ම් (බ්‍ර) පසුසුණ්ඨ 30 ම් ද.

ජේ. පී. ලුවිස්,
ආණ්ඩුවේ ඒජන්ත මහත

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for metal quarries, to wit:—

Preliminary plan 5,208. Village—Illuktenne.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.
U 861	Illuktennehena	Native garden and waste land	Seyadu Mudaliyar	A. R. P. 0 1 10

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on May 6, 1903, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,
March 30, 1903.

J. P. LEWIS,
Government Agent.

1876 ක්වු අවුරුද්දේ කොමර 3 වේ ආඥපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තට කරන පිණිස “ වර්ෂ 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥපත්‍රයේ ” හවෙනි කාණ්ඩයේ කරනිවෙන පාහාර්වල ප්‍රකාරයට කාරක මන්ත්‍රි සභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානත්වහන්සේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම නම්:—

සිතියම 5,208. ගම—ඉඵන්නැන්න.

නො.	ඉඩමේ නම.	අත්දම.	අයිතිකම නියත්තා.	මහත.
U 861	ඉඵන්නැන්නේහේන	වන්න සහ මුඩුබිම	සෙසිසුදු මුදලියාර්	අ. රු. ප. 0 1 10

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැරියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තමන්ට නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අය වර්ෂ 1903 ක්වු මැයි මස 6 වෙනි දින පස්වරු එනේ කනිසමට මහනුවර කවිචේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොයිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනත් ඊට ඇත්තාවූ තමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑවට මෙයින් දැනගත යුතුයි.

වර්ෂ 1903 ක්වු මාර්තු මස 30 වෙනි දින මහනුවර කවිචේරියේදීය.

ජේ. පී. ලුවිස්,
ආණ්ඩුවේ ඒජන්ත මහත

Lot.	Assessment No.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
N 866	Nos. 17, 18, 19	Part of kitchen	A. D. J. Wijegoonawardena	0	0	0.33
O 866	Do.	Other part of kitchen	do.	0	0	0.38
P 866	Do.	Covered way	do.	0	0	0.04
Q 866	Do.	Part of cesspit	do.	0	0	0.18
R 866	Do.	Other half of cesspit	do.	0	0	0.20
S 866	—	Half of room	A. Philip, Esq.	0	0	0.16
T 866	—	Other half of room	do.	0	0	0.21
U 866	No. 170	Part of cesspit	G. Jayatilake	0	0	0.25
V 866	Do.	Other part of cesspit	do.	0	0	0.40
W 866	No. 171	Part of boutique	Walli Amma	0	0	0.12
X 866	Do.	Part of cesspit	do.	0	0	0.14
Y 866	Do.	Other part of cesspit	do.	0	0	0.11
Z 866	No. 172	Part of cesspit	Mohammadu Casim	0	0	0.16
A 867	Do.	Other part of cesspit	do.	0	0	0.23
B 867	No. 173	Part of cesspit and firewood shed	S. Werappa Chetty	0	0	0.19
C 867	Do.	Other part of above	do.	0	0	0.12
D 867	No. 174	Part of firewood shed	Sena Hadji Marikkar	0	0	0.30
E 867	Nos. 175 and 176	Part of boutique	Ana Cader Saibo	0	0	0.13
F 867	Do.	Open ground	do.	0	0	0.10
G 867	Do.	Part of cesspit	do.	0	0	0.15
H 867	Do.	Other part of cesspit	do.	0	0	0.18
I 867	Nos. 177 and 178	Open ground	Domingo Dias	0	0	0.33
J 867	No. 179	do.	Bibile Bandara Menika and Girihagama Kumarihami	0	0	0.24
K 867	Nos. 180 and 181	Part of cattle shed	Wadugodapitiya	0	0	0.54
L 867	No. 183	Part of cesspit	Bibile Bandara Menika and Girihagama Kumarihami	0	0	0.15
M 867	Do.	Other part of cesspit	do.	0	0	0.05
N 867	Nos. 184 and 185	Part of storeroom	V. Vellu	0	0	0.19
O 867	Do.	Part of kitchen	do.	0	0	0.07
P 867	Do.	Part of cesspit	do.	0	0	0.12
Q 867	Do.	Other part of cesspit	do.	0	0	0.08
R 867	Do.	Open ground	do.	0	0	0.25
S 867	Mosque	do.	Mohammedan community	0	0	0.05
T 867	No. 99	Part of cesspit	A. Mee Euna Lebbe	0	0	0.15
U 867	Do.	Other part of cesspit	do.	0	0	0.13
V 867	No. 98	Part of cesspit	K. Nadar Saibo	0	0	0.16
W 867	Do.	Other part of cesspit	do.	0	0	0.13
X 867	No. 97	Part of cesspit	R. O. Mission	0	0	0.15
Y 867	Do.	Other part of cesspit	do.	0	0	0.06
Z 867	Nos. 94, 95, 96	Part of dwelling room	M. M. Salgado	0	0	0.15
A 868	Do.	Open ground	do.	0	0	0.09
B 868	Do.	Part of cesspit	do.	0	0	0.04
C 868	Do.	Other part of cesspit	do.	0	0	0.09
D 868	Do.	Open ground	do.	0	0	0.12
E 868	Do.	Part of cesspit	do.	0	0	0.04
F 868	Do.	Other part of cesspit	do.	0	0	0.09
G 868	Do.	Open ground	do.	0	0	0.04
H 868	Do.	Part of verandah	do.	0	0	0.07
I 868	Do.	Part of kitchen	do.	0	0	0.13
J 868	No. 92	Part of room	B. M. M. Mendis	0	0	0.27
K 868	Do.	Part of cesspit	do.	0	0	0.12
L 868	Do.	Other part of cesspit	do.	0	0	0.05
M 868	Nos. 89, 90, 91	Part of cesspit	Lady de Soysa	0	0	0.09
N 868	Do.	Part of cesspit	do.	0	0	0.07
O 868	Do.	Remaining part of cesspit	do.	0	0	0.05
P 868	Do.	Covered way	do.	0	0	0.13
Q 868	Do.	do.	do.	0	0	0.14
R 868	Do.	Open ground	do.	0	0	0.75

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on May 13, 1903, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,
April 9, 1903.

J. P. LEWIS,
Government Agent.

විෂ් 1876 කවු ඉවුරුදේද කොමර 3෦෦න් ආඥාවලින් ගත්වෙති වගන්තියේ ප්‍රකාරයට ආරක්ෂාවේ කටයුත්ත කළ, ඒකමි:—අයුරි ගෙණියාම පිණිස කොළඹ විදියේ සහ කොටුපොලොල්ල විදියේත් සමහර කෙවල් වල පිලිකනුවලට පැමිණිව මාගී සැලැස්විම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස “විෂ් 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලින්” ගවෙති කාණ්ඩයේ කරතිවෙන පොරොතු වල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමාගත්වගන්තියේකෙත් නිසිආකාර මට අණලිය තිබේ, ඒ ඉඩමකමි:—

සිතියම 5,219. ගම—වහනුවර ගහරදොල.

වරිපතම අයකෙරීම කම			මකය.			
ගො.	බිකු කොමරය.	අන්දම.	අයිතිකම නියෝග.	අ. රු. ප.		
D 866	21, 22, 23	ගේ	තිරිකාගමකුම. ජ. පොමි	0	0	0.56
E 866	එම	සිසිම	එම	0	0	0.07
F 866	එම	ගේ	එම	0	0	0.20

වර්ගකම් අංකවලට සම			මගන.	
කො. බණ්ඩ	නොමමරය.	අන්දම.	අයිතිකම් නියෝජනා.	අ. රු. ප.
G 866	21, 22, 23	F 866යේ අතින් කොටස	හිරිහාගමකුමාරිකාම	0 0 0.06
H 866	එම	හිස්බිම	එම	0 0 1.25
I 866	එම	කකුස්සියෙහි කොටසක්	එම	0 0 0.02
J 866	එම	කකුස්සිය	එම	0 0 0.17
K 866	නොමමර 20	දර ඉස්වෝරුවෙහි කොටසක්	ගරමානිස් ද සොයිසාගේ රුරු මක්කාරගේ	0 0 0.32
L 866	එම	කකුස්සියෙහි කොටසක්	එම	0 0 0.22
M 866	එම	කකුස්සියෙහි අතින් කොටස	එම	0 0 0.30
N 866	17, 18, 19	කුස්සියෙහි කොටසක්	ඒ. ඩී. ජේ. විජේගුණවර්දන	0 0 0.33
O 866	එම	කුස්සියේ අතින් කොටස	එම	0 0 0.38
P 866	එම	වැසිලීකර නිබේන පාර	එම	0 0 0.04
Q 866	එම	කකුස්සියෙහි කොටසක්	එම	0 0 0.18
R 866	එම	කකුස්සියෙහි අතින් කොටස	එම	0 0 0.20
S 866	—	කාමරයෙහි කොටසක්	ඒ. පිලිප් මහත්මයා	0 0 0.16
T 866	—	කාමරයෙහි අතින් කොටස	එම	0 0 0.21
U 866	170	කකුස්සියෙහි කොටසක්	ජී. ජයතිලක	0 0 0.25
V 866	එම	කකුස්සියෙහි අතින් කොටස	එම	0 0 0.40
W 866	171	කඩවත් කොටසක්	වල්ලිඅම්මා	0 0 0.12
X 866	එම	කකුස්සියෙහි කොටසක්	එම	0 0 0.14
Y 866	එම	කකුස්සියේ අතින් කොටස	එම	0 0 0.11
Z 866	172	කකුස්සියෙහි කොටසක්	මුහම්මද් කාසිම්	0 0 0.16
A 867	එම	කකුස්සියෙහි අතින් කොටස	එම	0 0 0.23
B 867	173	කකුස්සියෙහි කොටසක් සහ දරමඩුව	ඇස්. විරජපසෙවිටි	0 0 0.19
C 867	එම	ඉහකඩ් ඒවායේ අතින් කොටස	එම	0 0 0.12
D 867	174	දරමඩුවේ කොටසක්	සේනා හස්වරික්කාර්	0 0 0.30
E 867	175 සහ 176	කඩවත් කොටසක්	ආනා. කාදර්සයිඩු	0 0 0.13
F 867	එම	හිස්බිම	එම	0 0 0.10
G 867	එම	කකුස්සියෙහි කොටසක්	එම	0 0 0.15
H 867	එම	කකුස්සියේ අතින් කොටස	එම	0 0 0.18
I 867	177 සහ 178	හිස්බිම	දෙමින්ගු දියස්	0 0 0.33
J 867	179	එම	බිබිලේ බන්ධාරමුනිකෙ සහ හිරිහාගම කුමාරිකාම	0 0 0.24
K 867	180 සහ 181	ගරක්ගාලෙහි කොටසක්	වඩුනොඩපිටිය	0 0 0.54
L 867	183	කකුස්සියෙහි කොටසක්	බිබිලේ බන්ධාරමුනිකෙ සහ හිරිහාගම කුමාරිකාම	0 0 0.15
M 867	එම	කකුස්සියෙහි අතින් කොටස	එම	0 0 0.05
N 867	184 සහ 185	ස්වෝරුකාමරෙහි කොටසක්	වී. වේළු	0 0 0.19
O 867	එම	කුස්සියෙහි කොටසක්	එම	0 0 0.07
P 867	එම	කකුස්සියෙහි කොටසක්	එම	0 0 0.12
Q 867	එම	කකුස්සියෙහි අතින් කොටස	එම	0 0 0.08
R 867	එම	හිස්බිම	එම	0 0 0.25
S 867	මරක්කලපල්ලිය	එම	මෝහමත් අගමකාර සමාගම	0 0 0.05
T 867	99	කකුස්සියෙහි කොටසක්	එ. ඩී. එසුනාලෙඹිබේ	0 0 0.15
U 867	එම	කකුස්සියෙහි අතින් කොටස	එම	0 0 0.16
V 867	98	කකුස්සියෙහි කොටසක්	කෙ. තදර්සයිඩු	0 0 0.16
W 867	එම	කකුස්සියෙහි අතින් කොටස	එම	0 0 0.13
X 867	97	කකුස්සියෙහි කොටසක්	ආර්. සී. මසන්	0 0 0.15
Y 867	එම	කකුස්සියෙහි අතින් කොටස	එම	0 0 0.06
Z 867	94, 95, 96	පදිත්තිකාමරයක්	ඇම්. ඇම්. සල්ගාදු	0 0 0.15
A 868	එම	හිස්බිම	එම	0 0 0.09
B 868	එම	කකුස්සියෙහි කොටසක්	එම	0 0 0.04
C 868	එම	කකුස්සියෙහි අතින් කොටස	එම	0 0 0.09
D 868	එම	හිස්බිම	එම	0 0 0.12
E 868	එම	කකුස්සියෙහි කොටසක්	එම	0 0 0.04
F 868	එම	කකුස්සියෙහි අතින් කොටස	එම	0 0 0.09
G 868	එම	හිස්බිම	එම	0 0 0.04
H 868	එම	ස්වෝරුකාමරෙහි කොටසක්	එම	0 0 0.07
I 868	එම	කුස්සියෙහි කොටසක්	එම	0 0 0.13
J 868	92	කාමරෙහි කොටසක්	බී. ඇම්. ඇම්. මැන්දිස්	0 0 0.27
K 868	එම	කකුස්සියෙහි කොටසක්	එම	0 0 0.12
L 868	එම	කකුස්සියෙහි අතින් කොටස	එම	0 0 0.05
M 868	89, 90, 91	කකුස්සියෙහි කොටසක්	ලේඩි ඩී සොයිසා	0 0 0.09
N 868	එම	එම	එම	0 0 0.07
O 868	එම	කකුස්සියෙහි ඉතිරි කොටස	එම	0 0 0.05
P 868	එම	වැසිලීකර නිබේන පාර	එම	0 0 0.13
Q 868	එම	එම	එම	0 0 0.14
R 868	එම	හිස්බිම	එම	0 0 0.75

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව නිබේන බව පොදුජනතාව දැනගැනීම සඳහා කන්වෙහි වකන්තියේ මිනැකර නිබේන හැටියට මෙයින් දැනුම් දෙමි.

ඉහතකි ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්ත වූ සෑමදෙනම තවුන්ම නොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අංශ වම් 1903 ක්වූ වැසි මස 13 වෙනි දින පස්වරු එකේ කනිසමට මහනුවර කවිවෙරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසිඳින්නේ අයිතිවාසිකම්ද කිසි කිසි සිටින්නට බිහිවූ සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්ත වූ තවුන්ගේ අයිතිකමේ තොරතුරුත් කිසිසිටින්නට බිහිවූ මෙයින් දැනගත යුතුයි.

වම් 1903 ක්වූ අප්‍රේල් මස 9 වෙනි දින මහනුවර කවිවෙරියේදීය.

ජේ. පී. ලුමිස්,
ආණ්ඩුවේ ඒජනට් වම්ස.

1876 ම් (ආ)-ත්ත 3 ම් මුලස්සස්සට්ටත්ත 7 ම් පිරිවිස් පිරකාරම් කොලාප්පුත්තෙලු කාසිලිකිල්ලෙලු වූවුන් සිව වීඳුකුටුප් පිණ්ඳුත්තියේ (සකිසු) මලත්ත වෙණියෙහි පොත්තක වැඩිමත්ත වූවුන් ගණනම් පිරිසක් තේවෙකු වෙණියෙහි පිණ්ඳුත්තියේ සොල්වට්ටම් කාසිලිකි. අද්දා වූත් :-

පිරිසට්ටත්ත මුලස්සම් 5,219. ලුමිස්සි-සුණ්ඳු තෙරවෙලිකුටුන්.

මු.ව.	ලුමිස්සම් මුලස්සම්.	විවරම්.	උද්දාසි පෙරුම්.	විසාලම්.
			ආ. ම. පෙ.	ආ. ම. පෙ.
D 866	නොම්පර් 21, 22, 23	වීඳු	කිරිපකමලුමරියාමි	0 0 0.56
E 866	මෙත්.	වෙණිතිලම්	මෙත්.	0 0 0.07
F 866	මෙත්.	වීඳු	මෙත්.	0 0 0.20
G 866	මෙත්.	F 866 කුණ්ඳත්ත මඟුපාලු	මෙත්.	0 0 0.06
H 866	මෙත්.	වෙණිතිලම්	මෙත්.	0 0 1.25
I 866	මෙත්.	මලකුමුපිණ් ඉර් පාකම්	මෙත්.	0 0 0.02
J 866	මෙත්.	මලකුමුපිණ්	මෙත්.	0 0 0.17
K 866	නොම්පර් 20	විඳුසුසාලියිණ් ඉර් පාකම්	අරමාණිණ ම. සොල්පාලියිණ්	
			උද්දාසිකුටු	0 0 0.32
L 866	මෙත්.	මලකුමුපිණ් ඉර් පාකම්	මෙත්.	0 0 0.22
M 866	මෙත්.	මලකුමුපිණ් මඟුපාලු	මෙත්.	0 0 0.30
N 866	නොම්පර් 17, 18, 19	මඩෙට්පණ්ණියිණ් ඉර් පාකම්	ආ. ම. ඉ. විඳුපලුණ්ණියිණ්	0 0 0.33
O 866	මෙත්.	මඩෙට්පණ්ණියිණ් මඟුපාලු	මෙත්.	0 0 0.38
P 866	මෙත්.	ලුමියෙහි	මෙත්.	0 0 0.04
Q 866	මෙත්.	මලකුමුපිණ් ඉර් පාකම්	මෙත්.	0 0 0.18
R 866	මෙත්.	මලකුමුපිණ් මඟුපාලු	මෙත්.	0 0 0.20
S 866	—	අඟුණියිණ් අඟුණියිණ්	ආ. පිලිප්පර් අඟුණියිණ්	0 0 0.16
T 866	—	අඟුණියිණ් මත් අඟුණියිණ්	මෙත්.	0 0 0.21
U 866	නොම්පර් 170	මලකුමුපිණ් ඉර් පාකම්	ඉ. විඳුපලුකු	0 0 0.25
V 866	මෙත්.	මලකුමුපිණ් මඟුපාලු	මෙත්.	0 0 0.40
W 866	නොම්පර් 171	කුණ්ඳියිණ් ඉර් පාකම්	වණ්ණියිණ්	0 0 0.12
X 866	මෙත්.	මලකුමුපිණ් ඉර් පාකම්	මෙත්.	0 0 0.14
Y 866	මෙත්.	මලකුමුපිණ් මඟුපාලු	මෙත්.	0 0 0.11
Z 866	නොම්පර් 172	මලකුමුපිණ් ඉර් පාකම්	ලුමියෙහි කාසිලි	0 0 0.16
A 867	මෙත්.	මලකුමුපිණ් මඟුපාලු	මෙත්.	0 0 0.23
B 867	නොම්පර් 173	මලකුමුපිණ් ඉර් පාකම්		
		මලකුමුපිණ් මඟුපාලු	ආ. වීර්ප්ප්ප්ප්ප්	0 0 0.19
C 867	මෙත්.	මෙත් සොල්වියෙහිණ් මඟුපාලු	මෙත්.	0 0 0.12
D 867	නොම්පර් 174	විඳුකුටුප් කොට්ටකියිණ් ඉර් පාකම්	ආ. කුණ්ඳියිණ්	0 0 0.30
E 867	නොම්පර් 175 & 176	කුණ්ඳියිණ් ඉර් පාකම්	ආ. කාණ්ණියිණ්	0 0 0.13
F 867	මෙත්.	වෙණිතිලම්	මෙත්.	0 0 0.10
G 867	මෙත්.	මලකුමුපිණ් ඉර් පාකම්	මෙත්.	0 0 0.15
H 867	මෙත්.	මලකුමුපිණ් මඟුපාලු	මෙත්.	0 0 0.18
I 867	නොම්පර් 177 & 178	වෙණිතිලම්	නොම්පර් කොට්ටකියිණ්	0 0 0.33
J 867	නොම්පර් 179	මෙත්.	පිලිප්පර් කොට්ටකියිණ්	
			කිරිපකම ලුමියෙහි	0 0 0.24
K 867	නොම්පර් 180 & 181	මාට්ටිකොට්ටකියිණ් ඉර් පාකම්	විඳුකොට්ටකියිණ්	0 0 0.54
L 867	නොම්පර් 183	මලකුමුපිණ් ඉර් පාකම්	පිලිප්පර් කොට්ටකියිණ්	
			කිරිපකම ලුමියෙහි	0 0 0.15
M 867	මෙත්.	මලකුමුපිණ් මඟුපාලු	මෙත්.	0 0 0.05
N 867	නොම්පර් 184, 185	පණ්ඳුසාලියිණ් ඉර් පාකම්	වී. වෙණු	0 0 0.19
O 867	මෙත්.	මඩෙට්පණ්ණියිණ් ඉර් පාකම්	මෙත්.	0 0 0.07
P 867	මෙත්.	මලකුමුපිණ් ඉර් පාකම්	මෙත්.	0 0 0.12
Q 867	මෙත්.	මලකුමුපිණ් මඟුපාලු	මෙත්.	0 0 0.08
R 867	මෙත්.	වෙණිතිලම්	මෙත්.	0 0 0.25
S 867	පණ්ණියිණ්	මෙත්.	මකුණියිණ්	0 0 0.05
T 867	නොම්පර් 99	මලකුමුපිණ් ඉර් පාකම්	ආ. පී. පුලුකොට්ටකියිණ්	0 0 0.15
U 867	මෙත්.	මලකුමුපිණ් මඟුපාලු	මෙත්.	0 0 0.13
V 867	නොම්පර් 98	මලකුමුපිණ් ඉර් පාකම්	කො. කාණ්ණියිණ්	0 0 0.16
W 867	මෙත්.	මලකුමුපිණ් මඟුපාලු	මෙත්.	0 0 0.13
X 867	නොම්පර් 97	මලකුමුපිණ් ඉර් පාකම්	කුණ්ඳියිණ්	0 0 0.15
Y 867	මෙත්.	මලකුමුපිණ් මඟුපාලු	මෙත්.	0 0 0.06
Z 867	නොම්පර් 94, 95, 96	ලුමියෙහි මඟුපාලු ඉර් පාකම්	ආ. ආ. සොල්පාලු	0 0 0.15
A 868	මෙත්.	වෙණිතිලම්	මෙත්.	0 0 0.09
B 868	මෙත්.	මලකුමුපිණ් ඉර් පාකම්	මෙත්.	0 0 0.04
C 868	මෙත්.	මලකුමුපිණ් මඟුපාලු	මෙත්.	0 0 0.09
D 868	මෙත්.	වෙණිතිලම්	මෙත්.	0 0 0.12
E 868	මෙත්.	මලකුමුපිණ් ඉර් පාකම්	මෙත්.	0 0 0.04
F 868	මෙත්.	මලකුමුපිණ් මඟුපාලු	මෙත්.	0 0 0.09
G 868	මෙත්.	වෙණිතිලම්	මෙත්.	0 0 0.04
H 868	මෙත්.	විඳුකුටුප් ඉර් පාකම්	මෙත්.	0 0 0.07
I 868	මෙත්.	මඩෙට්පණ්ණියිණ් ඉර් පාකම්	මෙත්.	0 0 0.13
J 868	නොම්පර් 92	අඟුණියිණ් ඉර් පාකම්	පී. ආ. ආ. කොට්ටකියිණ්	0 0 0.27
K 868	මෙත්.	මලකුමුපිණ් ඉර් පාකම්	මෙත්.	0 0 0.12
L 868	මෙත්.	මලකුමුපිණ් මඟුපාලු	මෙත්.	0 0 0.05

தகவல்.	காணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம்.
R 858	கொள்கையின் தோட்டம் (மெனிககம்பன தோட்டம்)	தேயிலை	டபிள்யூ. எச். ஏற்கின் துரை	ச. அ. ப.
S 858	—	—	—	0 1 10
T 858	—	—	—	0 0 4
U 858	—	—	—	0 0 9
				0 0 4

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-தது காரண எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடனே தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காரணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவினப்படி வேண்டிய பிரகாரம் நான் இத்தனைக்கொண்டு பிரதித்தாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறியதற்காரணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமத அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1903 ம் ஆண்டு வைகாசிமாசம் 13 ந் தேதியிலன்று பிற்பகல் 2 மணிக்குக் கண்டக கச்சேரியில் என்முன்பாக வெளிப்பட்டுத் தத்தமக்கு அக்காரணிகளிலுள்ள உடற்கைகளினது தன்மையையும் அவ்வுடற்கைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இத்தலை அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

கண்டக கச்சேரி, 1903 ம் ஆண்டு சித்திரைமீ 17 ந் உ. ஜே. பி. லூக்ஸ், அரசாட்சி ஏசண்டி.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for a metal quarry, to wit:—

Preliminary plan 5,221. Village—Talawakele.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.
A. R. P.				
S 868	—	Tea, slab rock, and grass	H. St. C. Bowle Evans, Esq., Superintendent, Talawakele estate	0 0 8

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Nuwara Eliya on May 4, 1903, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Nuwara Eliya Kachcheri,
April 3, 1903.

E. M. DE C. SHORT,
Assistant Government Agent.

வெளி 1876 ன்வு அழிவுக்குள்ளே கைவெளி வகையினது பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடனே தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காரணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவினப்படி வேண்டிய பிரகாரம் நான் இத்தனைக்கொண்டு பிரதித்தாய் விளம்பரஞ்செய்கிறேன்.

கை.	பெயர்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம்.
S 868	வெளி, கைவெளி, கைவெளி	தலவாக்கெல்லை தோட்டம், சுப்பிரிண்டெண்டன் வோல் இவாண்டி துரை	தலவாக்கெல்லை தோட்டம், சுப்பிரிண்டெண்டன் வோல் இவாண்டி துரை	ச. அ. ப.
S 868	வெளி, கைவெளி, கைவெளி	தலவாக்கெல்லை தோட்டம், சுப்பிரிண்டெண்டன் வோல் இவாண்டி துரை	தலவாக்கெல்லை தோட்டம், சுப்பிரிண்டெண்டன் வோல் இவாண்டி துரை	0 0 8

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-தது காரண எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடனே தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காரணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவினப்படி வேண்டிய பிரகாரம் நான் இத்தனைக்கொண்டு பிரதித்தாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறியதற்காரணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமத அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1903 ம் ஆண்டு வைகாசிமாசம் 4 ந் தேதியிலன்று பின்னேரம் 2 மணிக்கு துவறெவியாவில் என்முன்பாக வெளிப்பட்டுத் தத்தமக்கு அக்காரணியிலுள்ள உடற்கைகளினது தன்மையையும் அவ்வுடற்கைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இத்தலை அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

துவறெவியா கச்சேரி, 1903 ம் ஆண்டு சித்திரைமீ 3 ந் உ. ஈ. எம். தெ. சி. சோட், அரசாட்சி உதவி ஏசண்டி.

1876 ம் ஆண்டு-தது 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் தலவாக்கெல்லை கண்டககைக்கு என்னும் பிரதமப்படத்து இலக்கம் 5,221. குறிச்சி—தலவாக்கெல்லை.

தகவல்.	விவரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம்.
S 868	தேயிலை, கல்லும், பிலும்	தலவாக்கெல்லை தோட்டம், சுப்பிரிண்டெண்டன் வோல் இவாண்டி துரை	ச. அ. ப.
S 868	தேயிலை, கல்லும், பிலும்	தலவாக்கெல்லை தோட்டம், சுப்பிரிண்டெண்டன் வோல் இவாண்டி துரை	0 0 8

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-தது காரண எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடனே தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காரணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவினப்படி வேண்டிய பிரகாரம் நான் இத்தனைக்கொண்டு பிரதித்தாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறியதற்காரணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமத அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1903 ம் ஆண்டு வைகாசிமாசம் 4 ந் தேதியிலன்று பின்னேரம் 2 மணிக்கு துவறெவியாவில் என்முன்பாக வெளிப்பட்டுத் தத்தமக்கு அக்காரணியிலுள்ள உடற்கைகளினது தன்மையையும் அவ்வுடற்கைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இத்தலை அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

துவறெவியா கச்சேரி, 1903 ம் ஆண்டு சித்திரைமீ 3 ந் உ. ஈ. எம். தெ. சி. சோட், அரசாட்சி உதவி ஏசண்டி.

ABSTRACTS OF SEASON REPORTS.

ABSTRACTS OF SEASON REPORTS FOR THE MONTH OF MARCH, 1903.

WESTERN PROVINCE.

COLOMBO AND NEGOMBO DISTRICTS.

Paddy : preparations are being made for yala cultivation.
 Dry grain : no cultivation worth reporting.
 Other products : the supply of vegetables was fair and prices were reasonable, but fruit was rather scarce and dear.
 Prices of staple products : rice, Rs. 3 to Rs. 5 a bushel ; coconuts, Rs. 30 to Rs. 40 per 1,000.
 Rainfall : there was no rain during the month.
 Remarks on harvest prospects generally : the dry weather has hindered preparations for the yala to some extent.
 Observations on the health of the inhabitants : with the exception of a few cases of fever, chickenpox, and dysentery in some parts of the district, the health of the inhabitants was generally good.

KALUTARA DISTRICT.

Paddy : fields are being prepared for the yala cultivation. Some of them have already been sown, but there is great want of water.
 Dry grain : nil.
 Other products : jak is in season. Other fruit and vegetables are scarce, except in the totamunes and Rayigam korale, where there is a fair supply of vegetables.
 Prices of staple products : rice, Rs. 4 to Rs. 4.50 per bushel in the totamunes and Rayigam korale, and Rs. 4 to Rs. 6 in the Pasdun korales ; coconuts, Rs. 30 to Rs. 35 per 1,000 in the totamunes and Rayigam korale, and Rs. 35 to Rs. 40 in the Pasdun korales.
 Rainfall at Kalutara : total 2.30 ; mean 7.
 Remarks on harvest prospects generally : nothing can at present be stated as regards the prospects of the coming harvest. Rain is badly wanted.
 Health of people : satisfactory.
 Health of cattle : good, except for some cases of hoof-and-mouth disease.

CENTRAL PROVINCE.

KANDY DISTRICT.

Paddy, maha : the harvest is over in all the divisions, except in Uda Dumbara.
 Crop or prospect of crop : good.
 Yala : the fields in Yatinuwara and Udapalata are being ploughed.
 Dry grain, maha : the harvesting of hill paddy chenas in Harispattu, Pata Dumbara, and Pata Hewaheta is over.
 Crop or prospect of crop : good.
 Yala : in almost all the divisions chenas are being prepared for kurakkan cultivation.
 Rainfall : no rain throughout the month.
 Prices : paddy, Re. 1.50 per bushel ; kurakkan, Re. 1.25 per bushel ; rice, Rs. 4.50 per bushel ; coconuts, Rs. 5 per 100.
 Health of people : good. There were a few cases of chickenpox and measles in almost all the divisions, and three cases of smallpox in Uda Bulatgama.
 Health of cattle : good.

MATALE DISTRICT.

Rainfall registered at Matale : nil.
 Paddy : fields of maha cultivation nearly harvested. Some in plants, and yala fields at some places are being ploughed.
 Dry grain : maha crop has already being harvested.
 Health of people : good, except a few cases of fever, chickenpox, and mumps in some villages.
 Health of cattle : good ; a few cases of foot-and-mouth disease in Matale north.
 Tanks : in Matale north are emptying.
 Prices : moderate.

NUWARA ELIYA DISTRICT.

Paddy, Kotmale : no work on paddy fields ; Uda Hewaheta : plants 2½ months old ; Walapane : paddy plants looking healthy.
 Dry grain, Kotmale : chenas being cleared ; Uda Hewaheta and Walapane : no work on chenas.
 Rainfall : no rain throughout the month.
 Health of people : with the exception of one korale in Uda Hewaheta, where chickenpox prevailed, the rest of the district was free from sickness.
 Health of cattle : a few cases of hoof-and-mouth disease in the town only.

NORTHERN PROVINCE.

JAFFNA DISTRICT.

Rainfall : there was rain on one day only during the month, and .04 in. were registered at the Public Works Department Office, Jaffna.

Weather : fine and clear. The days were exceedingly hot, with the blowing of the south-west monsoon.

Paddy cultivation : the harvest is finished. The outturn of the crop was not quite satisfactory.

Dry grain cultivation : payaru, ellu, and kurakkan are in plants, and do not look well for want of rain.

Tobacco cultivation : the gardens are all in plants and are well watered. The prospects are all for a good crop.

Health of people : fever, measles, chickenpox, and dysentery prevail here and there, though these cases are not so numerous as in the previous months.

Health of cattle : satisfactory, as there was good pasture and drinking water, but the intense heat of the sun is likely to tell on the health of cattle.

Prices of staple articles : paddy, Re. 1.62 per bushel ; rice, Rs. 4.25 per bushel ; kurakkan Re. 1.25 per bushel ; samy, Re. 1.12 per bushel ; varaku, Re. 1.25 per bushel ; kollu, Rs. 2.25 per bushel ; ellu, Rs. 4.50 per bushel ; ulunthu Rs. 4.50 per bushel ; payaru, Rs. 4.50 per bushel.

MANNAR DISTRICT.

Weather : rainfall nil ; wind variable.

Agriculture : paddy stack is being thrashed.

Health of people : fever and pneumonia is prevailing throughout the district.

Health of cattle : satisfactory.

Price of grain : rice, Rs. 4.75 per bushel ; paddy, Re. 1.50 per bushel.

MULLAITTIVU DISTRICT.

Weather : the heat was oppressive, and the rainfall during the month was very little ; the wind blew generally from the north-east : slight dew fell at night.

Crop : the kalapoka cultivation has nearly all been reaped and stacked. The yield on the whole is good. Tobacco in some places is being cut and cured.

General health : fair ; fever, chest complaints, and a few cases of dysentery prevailed.

Health of cattle : good.

Prices of grain : paddy, Re. 1.25 per bushel ; rice, Rs. 3 per bushel ; kurakkan, 75 cents per bushel ; varaku, 75 cents per bushel ; ellu, Rs. 4.50 per bushel ; kollu, Rs. 2.50 per bushel ; ulunthu, Rs. 4.50 per bushel ; payaru, Rs. 4.50 per bushel.

SOUTHERN PROVINCE.

GALLE DISTRICT.

Paddy : the yala crops are only a few days old, and they are too young to admit of harvest prospects being calculated. The absence of rain has greatly retarded sowing in time, and the young crop has already suffered a good deal.

Miscellaneous : food supply of the people continued to be satisfactory. Articles of food were available in any quantity at moderate prices. Vegetables, fish, and cocoanuts were cheap.

Prices of staple foods : Rice, Rs. 10 per bag ; paddy, Rs. 2 per bushel ; fine grain, Rs. 2 per bushel.

Health : the health of the people in the district has been satisfactory, except for a few cases of chickenpox and dysentery.

Health of cattle : there has been no murrain.

Rainfall : .25 in.

MATARA DISTRICT.

[Report not received.]

HAMBANTOTA DISTRICT.

Paddy : maha crop is being reaped, and the cultivation for yala has begun.

Fine grain : chenas are being cleared for yala cultivation.

Weather : hot and dry.

Health : fever prevailing in some parts of the district.

Murrain : no appearance of it.

Prices : country rice, Rs. 4 per bushel ; Coast rice, Rs. 4.50 per bushel ; paddy, Re. 1.50 per bushel ; kurakkan, Re. 1.25 per bushel ; cocoanuts, Rs. 45 per 1,000 ; plantain bunches, Rs. 40 per 100 ; Indian corn, 50 cents per 100 pods ; sweet potatoes, Re. 1 per cwt. ; pumpkins, Rs. 8 per 100.

EASTERN PROVINCE.

BATTICALOA DISTRICT.

Paddy : being reaped.

Other grains : being reaped.

Public health : normal.

Cattle : no disease.

Price of grain : paddy, Re. 1.25 per bushel.

Rainfall : 3.62 in. in 1902 ; nil in 1903.

TRINCOMALEE DISTRICT.

Rainfall : nil.

Paddy : munmari crop harvested. Threshing commenced. Crop good.

Tobacco : reaping commenced. Crop good.

Fishery : good.

Health of people : stray cases of fever.

Health of cattle : good.

Prices of staple articles : paddy, Re. 1.37 per bushel ; rice, Rs. 3.75 per bushel.

NORTH-WESTERN PROVINCE.

KURUNEGALA DISTRICT.

Wanni Hatpattu.—Paddy crop : reaping and maturing; the chenas are cleared for yala. Health of people and cattle : good. There was rain at the end of the month.

Weudawili Hatpattu.—There was no paddy nor chena cultivation. The health of people : fair. The cattle suffered from drought and want of pasture.

Dewamedi Hatpattu.—Paddy harvested ; late sown paddy damaged by flies. Health of people : fair. Cattle suffered from scarcity of water and food.

Dambadeni Hatpattu.—Paddy crops : thrashed, and chenas are being prepared for yala. Health of people : fair. There was hoof-and-mouth disease in some parts of this division.

Hiriyala Hatpattu.—Paddy crops : gathered ; cultivation for yala commenced in paddy and high land. Health of people and cattle : good.

Katugampola Hatpattu.—Crop on paddy land gathered ; chenas cleared for yala. There has been no rain. Health of people and cattle : satisfactory.

PUTTALAM DISTRICT.

Paddy crops (maha) are being gathered everywhere.

Dry grain : maha crops have been reaped, and chenas for yala are being cleared.

Prices of staple products : rice, Rs. 4 to Rs. 5 per bushel; paddy, Re. 1 to Re. 1.25 per bushel; kurakkan, Re. 1 per bushel; cocoanuts, Rs. 3 to Rs. 4 per 100 nuts.

Health of people : has been satisfactory, except for fever, which is prevailing in the district. Sore-eyes also prevail in some parts.

Rainfall during the month has been .08 in. as registered at Puttalam.

CHILAW DISTRICT.

Pitigal Korale Northern Division.—Paddy : ma-wi reaped and being threshed. Bala-wi being reaped Tobacco : in good condition. Value of fish caught : estimated at Rs. 5,000. Health of population : satisfactory.

Pitigal Korale Central Division.—Paddy : maha ma-wi crop reaped ; dewaredderi and bala-wi cultivation for the year begun. Chenas being prepared for dry grain cultivation. Health of people : good. Health of cattle : good.

Pitigal Korale Southern Division.—Paddy : no sowing during the month. Yala harvest nearly over. Health of people : good. Health of cattle : good.

NORTH-CENTRAL PROVINCE.

ANURADHAPURA DISTRICT.

Rainfall : the registered rainfall at Anuradhapura during the month was 16 in. There was very little rain in Nuwarakalawiya. In Tamankaduwa there was no rain.

Cultivation : the maha crops are being reaped in many parts of Nuwarakalawiya. Late cultivation crops are ripening. Ploughing for the yala harvest has commenced in Kalagampalata. The tavalu (tank bed) and kurakkan chenas have been reaped. Gingelly and meneri chenas are being cleared for yala in Kalagampalata.

Health of people : satisfactory on the whole.

Health of cattle : satisfactory ; foot-and-mouth disease was reported from several villages in Mahapotana korale in Hurulupalata.

Village tanks : most of the tanks are three-fourths or half full.

PROVINCE OF UVA.

BADULLA DISTRICT.

Weather : dry.

Paddy : maha crop sowing going on.

Chenas : harvest over ; yield good.

Fruits and vegetables : scarce and dear.

Health of people : normal ; few cases of chickenpox reported from Udukinda and Wellassa.

Health of cattle : fair ; foot-and-mouth disease broke out in the town of Badulla in Yatikinda and along the cart road in Wellawaya division.

PROVINCE OF SABARAGAMUWA.

RATNAPURA DISTRICT.

Paddy : in Kuruwiti and Kolonna korales the first maha crops are harvested and the outturn is satisfactory. In Kuruwiti, Kolonna, and Kukulukorales the second maha crops are approaching maturity. In Nawadun and Atakalan korales second maha crops are harvested and the outturn is satisfactory. In Kadawata and Meda korales some fields have been cultivated for peramaha crop.

Fine grain : in Kuruwiti, Nawadun, Atakalan, and Kukulukorales chenas and owiti are being prepared for cultivation. In Atakalan and Kolonna korales maha crops are harvested and the outturn is satisfactory.

Health : health of the people on the whole is good ; no rinderpest prevails, but hoof-and-mouth disease is reported in some parts of the district.

The average prices of food are : rice, Rs. 4.80 per bushel ; paddy, Rs. 2.12½ per bushel ; amu, Re. 1 per bushel ; kurakkan, Re. 1.45 per bushel ; tana, Re. 1.33 per bushel ; meneri, Re. 1.33 per bushel ; green peas, Rs. 4.18 per bushel ; cocoanuts, Rs. 5 per 100 ; plantains, 68 cents per 100 ; jak, 9 cents per fruit ; yams, 3 cents per lb.

KEGALLA DISTRICT.

Paddy : maha harvest is over ; the yield is good in general.

Dry grain : chenas are being cleared for cultivation of kurakkan. Amu has been harvested ; the outturn is good.

Prices : paddy, Re. 1.25 per bushel ; hill paddy, Re. 1.12 per bushel ; kurakkan, 87 cents to Re. 1 per bushel ; amu, 75 cents per bushel

Rainfall : Kegalla, nil ; Buanwella, 2.55 in.

Cattle disease : foot-and-mouth disease (kuraleda) has been reported from parts of Beligal korale and Paranakuru korale.

Health of people is satisfactory, with the exception of a few cases of chickenpox in Beligal korale and Three Korales.

NOTICES UNDER THE FOREST ORDINANCE.

WHEREAS by the 6th section of the Ordinance No. 10 of 1885, as amended by the Ordinance No. 1 of 1892, it is enacted that whenever it is proposed to constitute any land a reserved forest, notice thereof shall be published in the *Government Gazette*—

- (a) Specifying, as nearly as possible, the situation and limits of such land ;
- (b) Declaring that it is proposed to constitute such land a reserved forest ;
- (c) Naming an officer (hereinafter called "The Forest Settlement Officer"), who shall be appointed by the Governor, to inquire into and determine the existence, nature, and extent of any rights claimed by, or alleged to exist in favour of, any person in or over any land comprised within such limits, and any claims relating to the practice within such limits of chena cultivation, and to deal with the same as provided in chapter II. of the said Ordinance.

And whereas it is proposed to constitute the hereinunder described Crown lands in the Eastern Province reserved forest:

Notice is hereby given (1) that it is proposed to constitute the Crown lands, situate within the limits defined in the schedule hereunder written, reserved forests ; and (2) that Charles Morant Lushington, Esq., is the officer appointed the Forest Settlement Officer of the forests aforesaid.

Colonial Secretary's Office,
Colombo, April 9, 1903.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

SCHEDULE OF BOUNDARIES OF PROPOSED FOREST RESERVES.

I.—*Kantalai Block.*

This is a triangular block, situated in the Trincomalee District, Eastern Province ; and bounded on the—

North—(a) Trincomalee-Anuradhapura road from about the 5½ milepost to the point where it crosses the Eastern Province, North-Central Province boundary at about 24½ milepost, a distance of 19½ miles,

(b) Demarcation lines excising—

- (1) Veveri near the 7th milepost,
- (2) Pankulam claim between 16th and 17th mileposts,
- (3) Tampakkodai between 18th and 19th mileposts,
- (4) Nochikkulam near the 20th milepost.

East.—Demarcation line running from about the 5½ milepost, Trincomalee-Anuradhapura road, in a more or less south-westerly, southerly, and south-easterly direction until it comes out at the 4th milepost, Trincomalee-Kandy road.

South.—(a) Trincomalee-Kandy road from the 4th milepost to the point where it crosses the Eastern Province, North-Central Province boundary at about the 28½ milepost, a distance of 24½ miles.

(b) Demarcation lines about the 13th milepost, excising Tamblegam resthouse.

West.—Eastern Province, North-Central Province boundary from about the 28½ milepost, Trincomalee-Kandy road, to about the 24½ milepost on the Trincomalee-Anuradhapura road, a distance of about 21 miles.

NOTE.—From this block is excluded the area of the Kantalai tank and Vendaruan tank up to the circle of forests surrounding them.

II.—*Chundankadu Block.*

This block is situated in the Trincomalee District, Eastern Province ; and bounded on the—

North.—(a) A demarcation line starting from a point near Paliyamadam and going in a south-easterly direction to Kilivetti, about 11 miles.

East.—The road between Kilivetti and Verukal-ganga, about 9 miles.

South.—(a) The Verukal-ganga from where the road mentioned in the last paragraph crosses it to a point about 12 miles up the river where a demarcation line from the Mahaweli-ganga meets it,

(b) A demarcation line from a point on the Verukal-ganga, about 16 miles from its mouth going due west to the Mahaweli-ganga, about 4 miles,

(c) The Mahaweli-ganga from the point where the demarcation line from the Verukal-ganga meets it to where the boundary of the Eastern Province starts westwards, about 3 miles further down the river,

(d) The boundary of the Eastern Province from the Mahaweli-ganga to the Trincomalee-Kandy road.

West.—(a) The Trincomalee-Kandy road from the boundary of the Eastern Province to the irrigation channel of Kantalay tank, about 2 miles,

(b) The irrigation channel, from Kantalay tank running east, about 4 miles,

(c) The demarcation line from a point about 4 miles down the Kantalay tank irrigation channel going in a northerly direction till it touches the demarcation line from Paliyamadam to Kilivetti, about 10 miles.

SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that the Assistant Government Agent, Matara, will put up for re-sale by public auction, at the risk of the original purchasers, the under-mentioned Arrack Rents of the Matara District from May 1 to December 31, 1903, on Tuesday, April 28, 1903, at 1 P.M., at Matara Kachcheri, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of March, 1903:—

Arrack Rent of the Matara District, 1902-1903.

The purchasers must deposit one-tenth of the purchase amount on the day of sale in cash and complete the necessary security on or before May 10, 1903, and deposit one month's rent in advance until completion of security bond.

Reason for Re-sale.

Non-payment of the instalment for March, 1903.

J. M. DAVIES, for Government Agent.

Galle Kachcheri, April 18, 1903.

විෂි 1903 ක්වු මැසි මස 1 වෙනි දින සිටත් 1903 දෙසැම්බර් මස 31 වෙනි දින වනතුරු මෙහි පහත සඳහන්වෙන අරක්කු රේන්දේ පලමු ගැණුම්කාරයින් විසින් විෂි 1903 ක්වු මාර්තු මාසේ ගනනේ ගෙවන්ට ඕනෑ මුදල් කොටස මෙහි පහත සඳහන්වෙන විකුණුම් දිනට මත්තෙන් ගෙවන්ට නොසෙදනේවිනම් ඔවුන්ගේ අප්‍රයෝජනයට මාරු උපඵ්ජන්තලන්තැණේ විසින් 1903 අප්‍රේල් මස 28 වෙනි අභහරුවාදු දවල් සිනුවේ එකට ප්‍රසිඛ වෙන්දේසියේ මාරු කම්බේරියේදී දෙවනු විකුණන්ට යෙදෙනවා ඇත. එනම්:—

මාරු දේවනුකුමේ අරක්කුරේන්දේ.—විෂි 1902 සහ 1903.

ඉල්ළුමකාරයා විසින් රේන්දය ගන්ට දෙන මුදලෙන් දහයෙන් පංගුවක් රේන්දේට ඇප පිණිස අත්පිට ගෙවා ලබන මැසි මස 10 වෙනි දිනින් මෙහා ඕනෑ ඇප සම්පුර්ණකරන්ට ඕනෑය. තවද ඇප ඔප්පු සම්පුර්ණ කරණතුරු මාසෙක බදුමුදල අත්පිට බදින්ට ඕනෑය.

දෙවනු විකිනීමට කාරණය මාර්තු මාසේ ගෙවිය යුතු මුදල නොගෙවී තිසාය.

ජේ. ඇම්. ඩේවිස්, ආණ්ඩුවේ ඵ්ජන්තනැන වෙනුවට.

විෂි 1903 ක්වු අප්‍රේල් මස 18 වෙනි දින ගාල්ලේ කම්බේරියේදීය.

NOTICE is hereby given that the Assistant Government Agent, Matara, will put up for re-sale by public auction, at the risk of the original purchasers, the under-mentioned Tolls from May 1 to December 31, 1903, on Tuesday, April 28, 1903, at 1 P.M., at Matara Kachcheri:—

Road toll, Godagama. Road toll, Dondra.

The purchaser must deposit one-tenth of the purchase amount on the day of sale in cash and complete the necessary security on or before May 10, 1903, and deposit one month's rent in advance until completion of security bond.

Reason for Re-sale.

Non-payment of the instalment for March, 1903.

J. M. DAVIES, for Government Agent.

Galle Kachcheri, April 18, 1903.

විෂි 1903 ක්වු මැසි මස 1 වෙනි දින සිටත් දෙසැම්බර් 31 වෙනි දින වනතුරු මෙහි පහත සඳහන්වෙන රේන්ද පලමු ගැණුම්කාරයින්ගේ අප්‍රයෝජනයට ඵ්ජන්තලන්තැනැණේ විසින් අප්‍රේල් මස 28 අභහරුවාදු දවල් සිනුවේ එකට ප්‍රසිඛ වෙන්දේසියේ මාරු කම්බේරියේදී දෙවනු විකුණන්ට යෙදෙනවා ඇත, එනම්:—

- 1. ගොඩගම පාරේ රේන්දය. 2. දෙවුන්දර පාරේ රේන්දය.

ඉල්ළුමකාරයෝ විසින් රේන්දය ගන්ට දෙන මුදලෙන් දහයෙන් පංගුවක් රේන්දේට ඇප පිණිස අත්පිට ගෙවා ලබන මැසි මස 10 වෙනි දිනින් මෙහා ඕනෑ ඇප සම්පුර්ණකරන්ට ඕනෑය.

තවද ඇප ඔප්පු සම්පුර්ණ කරණතුරු මාසෙක බදුමුදල අත්පිට බදින්ට ඕනෑය.

දෙවනු විකිනීමට කාරණය මාර්තු මාසේ ගෙවිය යුතු මුදල නොගෙවී තිසාය.

ජේ. ඇම්. ඩේවිස්, ආණ්ඩුවේ ඵ්ජන්තනැන වෙනුවට.

විෂි 1903 ක්වු අප්‍රේල් මස 18 වෙනි දින ගාල්ලේ කම්බේරියේදීය.

NOTICE is hereby given that on Thursday, April 30, 1903, at 1 P.M., will be put up for re-sale at the Chilaw Kachcheri, at the risk of the original purchaser, the under-mentioned Toll Rents of the Chilaw District from May 1 to December 31, 1903, the original purchaser of which may have failed on or before that date to pay the instalment for the month of March, 1903.

The purchasers at the re-sale will be required to deposit one-tenth of the purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Name of Rent.

Tummodara bridge and its branch station at Mud-derawala.

H. R. FREEMAN, Assistant Government Agent.

Chilaw Kachcheri, April 21, 1903.

මෙහි පහත සඳහන්කරන හලාවත දිස්ත්‍රික්කේ තොටුපල් පාරම් රේන්දයට විෂි 1903 ක්වු අවුරුද්දේ මාර්තු මාසේට ගෙවියුතු වාරගනන් මුදල මුල් ගැණුම්කාරයා විසින් විෂි 1903 ක්වු අප්‍රේල් මස 30 වෙනි දින දවල් එකේ පැයට මත්තෙන් නොගෙවන්ට යෙදුනොත් එම රේන්දේ ඉපුරුකාලේවන විෂි 1903 ක්වු මැසි මස 1 වෙනි දින සිටත් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මුල් ගැණුම්කාරයාගේ අලාභයට මහාක අප්‍රේල් මස 30 වෙනි බ්‍රහස්පතින්ද දවල් එකේ පැයට හලාවත කම්බේරියේදී විකුණන්ට යෙදෙනවා ඇත.

මෙම විකිනීමේ ගැණුම්කාරයා විසින් ගන්මුදලෙන් දහයෙන් පංගුව විකුණන දවසේදීම ගෙවියුතුය.

වැඩිදුර කොන්දේසි විකුණන දවසේදී කියවා තේරුම් කර දෙන්නට යෙදෙනවා ඇත.

රේන්දෙ නම:

තුන්මෝදර පාරම සහ මුද්දරවල.

එම්. ආර්. ශ්‍රීමත්, උපඵ්ජන්ත විභි.

විෂි 1903 ක්වු අප්‍රේල් මස 21 වෙනි දින හලාවත කම්බේරියේදීය.

NOTICE is hereby given that on Friday, May 15, 1903, at 1 P.M., the Government Agent of the Province of Sabaragamuwa will put up for re-sale at the Ratnapura Kacheheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Province of Sabaragamuwa from May 20 to December 31, 1903, the original purchasers of which may have failed on or before that date to complete the third instalment.

The purchasers at the re-sale will be required to deposit one-tenth of the purchase amount on the day of sale.

Ratnapura District.

- 1. Bridge rent, Kuruwita, Getaheta, &c.

Kegulla District.

- 2. Rent of road toll at Hettimulla.
- 3. Rent of bridge at Ambepussa.
- 4. Rent of toll at Gowilipitiya and connected tolls.
- 5. Rent of Yatathawala.
- 6. Rent of Ruunwella.

Ratnapura Kacheheri,
April 21, 1903.

G. SEXTON,
Government Agent.

විෂ 1903 ක්ව මැසි මස 20 වෙනි දින පටන් පදනමක් මස 31 වෙනි දින දක්වා වෙනි පහත සඳහන්වන රන්ද පලය ගැනුමකාරයින් විසින් මාර්තු මස මස පදනම ගෙවනට නොගෙවුණේන් මුද්දන්ගේ අලාභයට මුළු මස රන්ද මස 1903 ක්ව මැසි මස 15 වෙනි සිකුරුදා දවල් මසට කපිසමට සබරගමු පලයෙන් එපනසදුන්නාන්ගේ විසින් රන්දපුරේ සම්මුතියේදී නැවත පිකුණනව මෙහි දන්වනුය.

නැවත පිකුණනව ගැනුමකාරයින් විසින් ගත් පදනමක් දහසයක් යොවසක් පිකුණව දවසේදී මෙහි තබනට මනාය.

රන්දපුරේ දස්සුක්කේ.

- 1. කුරුමට පාලම රන්දපුර සහ රට සම්බන්ද රන්දපු.
- 2. කපිසමට පලය රන්දපු.
- 3. අනුමැතියේ පාලම රන්දපු.
- 4. ගමවිසිවියේ පාලම රන්දපු සහ රට සම්බන්ද රන්දපු.
- 5. ගවනාවල පාලම රන්දපු. (මකමය.)
- 6. රුවන්වැලියේ රන්දපු.

මස 1903 ක්ව අප්‍රේල් මස 21 වෙනි දින රන්දපුරේ කම්මලියේදී. ජී. සැක්සන්,
අණවුමේ එජන්ත.

NOTICE is hereby given that on Friday, May 15, 1903, at 2 P.M., will be put up for re-sale at the Ratnapura Kacheheri, at the risk of the original purchasers, the under-mentioned Arrack Rents of the Kegulla District from May 20 to December 31, 1903, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of March, 1903 :-

The purchasers at the re-sale will be required to deposit one-tenth of the purchase amount on the day of sale.

Arrack Rents.

- 1. Three Korales.
- 2. Four Korales.

Ratnapura Kacheheri,
April 21, 1903.

G. SEXTON,
Government Agent.

විෂ 1903 ක්ව මැසි මස 20 වෙනි දින සිට පදනමක් මස 31 වෙනි දින දක්වා ගැනුමකාරයින් විසින් මාර්තු මස මස පදනම ගෙවනට නොගෙවුණේන් මුද්දන්ගේ අලාභයට මුළු මස රන්ද මස 1903 ක්ව මැසි මස 15 වෙනි සිකුරුදා දවල් මසට කපිසමට සබරගමු පලයෙන් එපනසදුන්නාන්ගේ විසින් රන්දපුරේ සම්මුතියේදී නැවත පිකුණනව මෙහි දන්වනුය.

පිකුණනව පිකුණනව ගැනුමකාරයින් විසින් ගත් පදනමක් දහසයක් යොවසක් පිකුණව දවසේදී මෙහි තබනට මනාය.

- 1. සහරන්දපුරේ අරන්කු රන්දපු.
- 2. පොරුමුණේ අරන්කු රන්දපු.

ජී. සැක්සන්,
අණවුමේ එජන්ත.

මස 1903 ක්ව අප්‍රේල් මස 21 වෙනි දින රන්දපුරේ කම්මලියේදී.